



බම්බ තදය

කිරිඛත්ගොඩ කුදාණානන්ද හිමි

බම්ම පදුය

පුර්ෂ කිරිඛන්ගොඩ කදාත්‍යානන්ද
ස්වාමීන් වහන්සේ

ප්‍රකාශනය

දෙශාච්ච ජයකොඩී සහ සමාගම

දයාවංශ ජයකොට් සහ සමාගම

101 සහ 112, පුරුෂ ඇස්. මහින්ද හිමි මාවත, මරදාන, කොළඹ 10.
දුරකථන සහ ගැක්ස් : 2695773 / 2696653

ISBN 955-551-348-1

මූල්‍යය :

දයාවංශ ජයකොට් සහ සමාගම - මූල්‍ය ගිල්පියෝ
163/4, සිරිබම් මාවත, මරදාන, කොළඹ 10.

කාර්යාලය : 112, පුරුෂ ඇස්. මහින්ද හිමි මාවත, මරදාන, කොළඹ 10.

පෙරවදින

අපගේ ස්වාමී වූ හාගුවත් බුදුරජාණන් වහන්සේ විසින් අප වෙත පතල මහා කරුණාවෙන්මයි ශ්‍රී සද්ධර්මය වදාලේ. ගාස්තා ගාසනය වශයෙනුත් එය හදුන්වනවා. සුත්ත, ගේය, වෙය්යාකරණ, ගාපා, උදාන, ඉතිචුන්තක, ජාතක, අඩුහාතම්ම, වේදල්ල වශයෙන් ඒ ගාස්තා ගාසනය අංග නවයකින් යුත්තයි.

ඩමම පදයේ ඇතුළත් වන්නේ 'ගාපා' නම වූ ගාස්තා ගාසනයයි. මේ උතුම් ගාපාවන් ගාස්තා ගාසනය නමින් හදුන්වන්නේ මේ තුළ පවතින සුවිශේෂී ගුණයක් නිසාය. එනම් මේ උතුම් ගාපාවන්ගේ අරුත් අවබෝධ කරගෙන ඒ අනුව ජීවිත සකසා ගත හොත් ඒ ග්‍රාවකයා හට මේ සංසාර දුකින් අත්මිදී ඒ අමා නිවන සාක්ෂාත් කළ හැකිය.

වරක් සහම්පතී බුජ්මරාජයා හාගුවතුන් වහන්සේ වෙත පැමිණ හාගුවතුන් වහන්සේත්, ශ්‍රී සද්ධර්මයත්, ආර්ය සගරුවනත් ගැන ගුණ සඳහන් ගාපා කීපයක් පැවසීය. එහි එක් ගාපාවක කදිම දහම් පදයක් තිබේ.

“ඒකස්මී. බුශ්මවරියස්මී. - සහස්ස. මච්චු
හායිනා.”

(ස.නි. 01)

“එක දහම් පදයක මරු පරදවා සිටින රහතන්
වහන්සේලා දහසක් වැඩුණ්නවා.”

එය කොතරම් සැබැවක්දයි පෙනෙන්නේ ඉතා
හොඳින් සිහි නුවණීන් යුක්තව දහම් පද හදාරණ විටය.
‘ධම්මපදය’ කුලිනුත් ඔබට ඒ අසිරිමත් ගුණය දැක්ක
හැකිය.

‘ධම්මපදය’ වර්ග හෙවත් කොටස් විසි හයකින්
සමන්විතයි. ප්‍රථම ධර්ම සංගායනාවේදී මහා කාරුණාප
මහරහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා විසිනුයි
එසේ කොටස් කරණ ලද්දේ.

පරම පිවිතුරු බුද්ධ වවනය පිළිවෙළකට සකස්
කිරීමේදී ඒ උත්තම රහතන් වහන්සේලා විසින් දක්වන
ලද කුසලතාව ආශ්චරෝයකි. උත්තවහන්සේලා විසින් ඒ
ඒම මාත්‍රකාවන්ට අනුව ඒ ඒ ගාරාවන් කොටස් කරණ
ලදී.

‘යමක වර්ගය’ ගාරා විස්සකින් යුක්තයි. එහි
අත්තුලත්ව තිබෙන්නේ තොයෙක් තැන්වලදී හාරුවතුන්

වහන්සේ වදාල ගාරාවන් යමිකිසි ක්‍රමාණුකුල පිළිවෙකට යුගල වශයෙන් ගැලපීමෙනි. 'යමක' යනු යුගලයට කියන නමකි. එහි සිත ගැනත්, ජ්විතය ගැනත්, දහම් මාවත ගැනත් ඉතා අර්ථවන් දහම් කරුණු සඳහන්ව තිබේ. ධම්මපදය ආරම්භ වන්නේ මෙම යමක වර්ගයෙන්ය.

ඊළගට ඔබට හමුවන්නේ 'අප්පමාද වර්ගය'යි. අප්පමාදය යනුවෙන් මෙහි අදහස් වන්නේ කුසල් දහම් රස් කරගැනීම පිණීස කෙනෙකු තුළ තිබිය යුතු හදිස්සියයි. අකුසල් දුරු කිරීමටත්, කුසල් රස් කිරීමටත් විරය කරන්නේ ඒ හදිස්සිය නිසාය. බුදුවරයන් වහන්සේලා හැමවිටම අගය කරන්නේ අප්පමාදයයි. ප්පමාදයේ ආදිනවත්, ප්පමාදයේ ආනිසංසත් අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා සුන්දර අයුරින් පහදා දෙන ආකාරය මෙම ප්පමාද වර්ගයෙන් ඉගෙන ගත හැකිය. මෙම වර්ගය ගාරා දොලාසකින් ප්තිමණ්ඩිතයි.

සිත ගැන ඔබ බොහෝ දේ ඉගෙන ගත හැකි ආකාරයෙන් අපූරු ගාරාවලින් සමන්විත 'විත්ත වර්ගය' ඔබට හමුවෙන්නේ තුන්වන වර්ගය වශයෙනි. මෙය වනාහි ගාරාරත්නයන් එකොලාසක් ඇති ස්වර්ණමය මක්ෂ්ප්‍රසාවක් වැන්න. නොමග ගිය සිතේ අනතුරත්, සුමගට ගත් සිතේ සැනුසුමත් මේ ගාරාවලින් අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතා මනහර ලෙස අපට පෙන්වා

දෙන සේක.

සතර වැනි වර්ගය 'ප්‍රාණ වර්ගය'යි. මල් උපමා කරමින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද උතුම් ගාරා රත්නයන් දහසයක් කියවීමේ භාග්‍යය ඔබට මෙම වර්ගයෙන් උදා වේ.

ර්ලගට හමුවන්නේ 'බාල වර්ගය'යි. මෙහි 'බාලයා' යනු කුඩා දරුවන්ට කියන නමක් නොවේ. ශ්‍රී සද්ධර්මයෙහි බාලයා වගයෙන් හඳුන්වන්නේ, පින් පවි නොහඳුනන, සත්පුරුෂයන් අසත්පුරුෂයන් නොහඳුනන, මග නොමග නොහඳුනන, සම්මා දිටියිය මිත්‍යා දාෂ්ටිය නොහඳුනන, පාත්‍රග්‍රන පුද්ගලයාය. බාලයාගේ ප්‍රයා රහිත මානසිකත්වයත්, පුහු අහංකාරකමත්, දුෂ්චරණත් ගැන කදිම නොරතුරු රසක් ගාරා දහසයකින් සමන්විත මෙම බාල වර්ගයෙන් ඉගෙන ගත හැකිය.

මහරහතන් වහන්සේලා විසින් තථාගත ශ්‍රී සද්ධර්මයට අයත් උතුම් ගාරා රත්නයන් පෙළ ගැස්වීමේදී ර්ලගට තෝරා ගන්නේ පණ්ඩිතයා පිළිබඳ ගාරාවන්ය. හයවැනි වර්ගය වන මෙම 'පණ්ඩිත වර්ග'යේ ගාරා දාහතරක් ඇතුළත්ය. මෙහි පණ්ඩිතයා යුතා උපාධියක් දරණ පුද්ගලයෙකුට කියන නමක් නොවේ. රහතන් වහන්සේට කියන නමකි. ප්‍රයා

සම්පත්න සත්පුරුෂ උත්තමයාගේ ගුණත් එබදු මහෝත්තමයන්ගේ ඇසුරේ වටිනාකමත් මහත් සේ අයය කරමින් අපගේ බුදු සම්ඳාණන් විසින් ‘පණ්ඩිතයා’ව පෙන්වා දෙන අයුරු ඉතා මත්තරය.

රහතන් වහන්සේ පිළිබඳ ඉතාමත් සූන්දර ලෙස හඳුන්වාදෙන ගාරා දහයකින් යුක්ත හත්වන වර්ගය රේඛට ඔබට හමුවේ. එය හඳුන්වන්නේ ‘අරහත්ත වර්ගය’ නමිනි. මෙවන් යුගයක පවා අපට ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලාගේ ස්වභාවය ගැන මෙපමණකින් හෝ දිනගන්නට ලැබීම කොතරම් භාග්‍යක්ද?

දහස බැඟින් විස්තර වන කරුණු ඇතුළත් ගාරා දහසයකින් යුක්ත අට වන ‘සහස්ස වර්ගය’ට දැන් ඔබ පිවිසේ. එමෙන්ම සියය වශයෙන් ගෙන වදාල ගාරාවන්ද ඔබට මේ කුළින් කියවිය හැකිය. ධර්මානුකුල ජ්විතයක වටිනාකම හඳුනාගැනීමට මෙයම කෙනෙකුට ප්‍රමාණවත්ය.

පාපය යනු දුරු කළ යුතු දෙයකි. සියලු බුදුවරයන් වහන්සේලා අනුගාසනා කරන්නේද සියලු පවින් දුරුවීමටය. පවේ ස්වභාවයත්, අයුළාන ජනයා පවට ඇලුම් කරන ආකාරයත්, එහි හයානක ප්‍රතිච්ඡාකත්

ගැන අපගේ බුදු සම්ඳාණන් වදාල ගාරා රත්නයන් දහතුනකින් ප්‍රතිමණ්ඩිත ‘පාප වර්ගය’ ධම්මපදයේ ඇතුළත්ව තිබෙන්නේ නව වන වර්ගය වශයෙනි.

ර්ලගට හමුවන්නේ ‘දණ්ඩ වර්ගය’යි. දණ්ඩ යනු දඩුවමයි. දඩුම්ගුරුවලටද දණ්ඩ යයි කියනු ලැබේ. ප්‍රයා රහිත ප්‍රද්ගලයා තිරයේ උපත දක්වාම තම දඩුවම ලබාගන්නා අයුරුත් සියලු පවත් වෙන් වෙන හික්ෂුව නිවනින් සැනසෙන අයුරුත් ගාරා දාහතකින් යුත්ත මෙම දණ්ඩ වර්ගයෙන් කදිමට දැක්වේ.

වයසට ගොස් ජරා ජීරණන්වයට පත්වීම උපතත් සමග කෙනෙකුට ලැබෙන දුක්ඩිත ඉරණමකි. මේ යථාර්ථය අවබෝධ කරගන්නා ප්‍රයාසම්පන්න ආරය ග්‍රාවකයා ජරා මරණ රහිත අමා නිවන කරා යන උතුම් ආරය අෂ්වාංගික මාර්ගයේම ගමන් කරයි. ඒ ගැන අවබෝධය ඇතිවෙන ගාරා එකොලසකින් යුත්ත ‘ජරා වර්ගය’ ඔබට කියවන්ට ලැබෙන්නේ දහවන වර්ගය වශයෙනි.

ධම්ම පදයේ මාතෘකා පිළිවෙළ ගොනු කර තිබෙන ආකාරය ඉතාම සූන්දරය. ර්ලගට ඔබ හමුවන්නේ තමා ගැන කියුවෙන උතුම් ගාරා දහයකි. එය හඳුන්වන්නේ ‘අත්ත වර්ගය’ තමිනි. ඉතාමත් වගකීමෙකින් යුත්තව තමාව සුරක්ෂිත කරගැනීමේ

භාරදුර කාර්යභාරය පැවැරී තිබෙන්නේ තමාටම බව මැනැවින් පෙන්වා දෙන මේ උතුම් ගාලාවන් අපදුනගෙන සිටිය යුතුමය.

අපගේ බුදු සම්ඳුන් විසින් ලෝකය ගැන වදාල ගාලා රත්නයන් දොළොසක් ඇතුළත් 'ලෝක වර්ගය'යි ඔබට ජ්ලගට හමුවන්නේ. ජීවිතය නම් වූ ලෝකය අවබෝධ කරගැනීමට ඔබට මෙම උතුම් ගාලාවන් ඉවහල් වනු නිසැකය.

දාහතර වන වර්ගය වගයෙන් අපට හමුවන්නේ 'බුද්ධ වර්ගය'යි. මෙහි උතුම් ගාලාවන් දහඅටක් ඇතුළත් වේ. සමඛුදරජාණන් වහන්සේලා ගැන බුදු සම්ඳාණන් විසින්ම වදාරණ ලද රමණීය තොරතුරු ඔබට මෙම බුද්ධ වර්ගයෙන් ඉගෙන ගත හැකිය.

සැපයට ක්වුරුත් කැමැතිය. බුදුරජාණන් වහන්සේ තමක් ලොටට පහළ වන්නේම ලෝක සත්වයා යුතින් නිදහස් කොට සැපත කරා රැගෙන යාම පිණීසය. සැපය යනු කුමක්දයි ඉතාම නිවැරදි ලෙස තේරුම ගැනීමට උපකාරී වන උතුම් ගාලාවන් දොළොසකින් යුතු 'සුඛ වර්ගය' කියවීමේ හාග්‍යය ඔබට උදාවන්නේ පසලොස්වන වර්ගය වගයෙනි.

ලෝකයේ ඉතාම එෂමනාප පුද්ගලයා

කවරෝදුයි දැනගැනීමටත්, ඉතාමත් ස්‍රීයමනාප පරිද්දෙන් තමන්ට පූණු විපාක පල දෙන ආකාරය දැනගැනීමටත් රේලගට හමුවන ජ්‍යෙෂ්ඨ මෘශ්‍ය සියවිය යුතුය. මෙහි ඇතුළත් ගාර්යාවන් සංඛ්‍යාව දෙළඹාසකි.

කොංඩය යනු ඉතාම හයානක දෙයකි. එවත් හයානක දෙයක් තම සිත තුළ රඳවාගෙන සිටීමෙන් අනතුරු සිදුවන්නේ තමාටමය. ඒ නිසා සිත, කය, වචනය සංවර කරගෙන කොංඩය පරදවා දුම්ය යුතු ආකාරය කිදිමට පෙන්වා දෙන උතුම් ගාර්යාවන් දාහතරකින් යුතු 'කොංඩ වර්ගය' මෙට රේලගට කියවිය හැකිය.

අපගේ බුදු සම්ඳානන් විසින් මහා කරුණාවෙන් වදාරණ ලද ගාර්යා විසිතුනකින් යුක්ත 'මල වර්ගය' රේලගට හමුවේ. මල යනු මලකඩය. සද්ධර්මයේ සඳහන් වන්නේ කෙලෙස් මලකඩ ගැනය. ඒ කෙලෙස් මලකඩ යුරු කරගත යුතු ආකාරය මෙහි කිදිමට විස්තර වේ.

රේලගට දහනව වන වර්ගය වශයෙන් හමුවන්නේ 'ධම්මවිධ වර්ගය'යි. මෙහි ඇතුළත් ගාර්යත්නයන්ගේ සංඛ්‍යාව දාහතකි. ධර්මයේ පිහිටි ජීවිතය ගැන ඉතා සූන්දර තොරතුරු රසක් මේ ගාර්යාවන්ගෙන් අපට ඉගෙන ගත හැකිය.

එ අමා නිවන කරා යාමට ලෝකයේ තිබෙන්නේ

එකම එක මාරුගයකි. එනම් ආරුය අෂ්ටාංගික මාරුගයයි. ඒ උතුම් නිවන් මග පිළිබඳ අපුරුව අරප විවරණයන්ගෙන් යුත්ත ගාරා රත්නයන් දාහතකින් යුත්ත 'මග්ග වරුගය' කියුවීමෙන් ඔබට දැනගත හැකිය.

විසි එක්වන වරුගය වගයෙන් අපට ධම්මුවන්ද භූමියෙන් 'පක්ණේක වරුගය'යි. පක්ණේක යනු විවිධ මාත්‍යකාවන් අයන් ගාරාවන් එක් රස් කොට සකස් කළ කොටස හැදින්වීමට යොදන නමකි. මෙහි ගාරාවන් දහසයක් තිබේ. ඉතාම පිවිතරු සදහම් අරුත් රස වැශිරෙන උතුම් ගාරාවන් කියුවීමෙන් ජීවිතයට අපමණ යහපතක් උදා කරගත හැකිය.

අසත්පුරුෂ පාඨී පුද්ගලයන්ගේ ජීවිතය බොහෝ විට නිමා වන්නේ නිරා දුකට පත්වීමෙනි. එනිසා පාපය, අධරමය, දුෂ්චරකම, අදම්මුවකම දුරුකළ යුතුමය. ඒ සඳහා අප කුවුරුත් කියවිය යුතු මහානීය ගාරා රත්නයන් දාහතරක් 'නිරය වරුග' යෙන් භූම්වේ. මෙම වරුගය ධම්ම පදයේ විසිදෙවනි වරුගයයි.

නාග යනු හස්තිරාජයාට කියන නමකි. හස්තිරාජයා උපමා කොට අපගේ හාග්‍යවතුන් වහන්සේ විසින් වදාල ගාරා ඇතුළත් කොටස 'නාග වරුගය' නම් වේ. මෙහි ගාරා දාහතරකි.

සංසාර දුකට මුල් වූ හේතුව තණ්හාවය. ඒ තණ්හාව අයිති වන්නේ ප්‍රහාණය කළ යුතු දුක්බ සමුදය ආර්ය සත්‍යයටයි. ඒ තණ්හාව පිළිබඳ නොයෙක් ආකාරයෙන් වදාල ගාරා විසිහයක් 'තණ්හා වර්ග'යෙන් අපට හමුවේ. තණ්හාව ප්‍රහාණය කරගැනීම පිණිස අපිත් ඒ ගාරා තුළින් මතුවෙන අර්ථ අවබෝධ කරගනීමු.

ඩම්මපදයේ විසිපස් වන වර්ගය 'හික්ඩු වර්ගය'යි. මෙම හික්ඩු වර්ගයේ ගාරා විසිතුනක් තිබේ. සිල, සමාධි, ප්‍රයා දියුණු කරගත් රහතන් වහන්සේ යනු සැබැම හික්ඩුවයි. බුදු සසුනක සිටින හික්ඩුව කවරෙක්දිය හදුනාගැනීමට හික්ඩු වර්ගයෙන් ලැබෙන්නේ අපමණ පිටුවහලකි.

අවසාන වර්ගය වර්ගයෙන් ඩම්මපදයෙන් හමුවන්නේ 'බාජ්මණ වර්ගය'යි. බාජ්මණයා යනු බුද්ධ කාලයේ සමාජ තලය කුළ ජ්වත් වූ උසස් පුද්ගලයාය. අපගේ බුදු සම්ඳාණන් ජ්විතයක උසස්කම මතින්නේ උපතින්, දනයෙන්, බලයෙන් හෝ උගත්කමින් හෝ නොවේ. ජ්විතයක ගොඩ නගාගන්නා ගුණධර්ම වලිනි. එනිසාම උන්වහන්සේ බාජ්මණයා යන වචනය රහතන් වහන්සේට යෙදු සේක. අරහත් හික්ඩුව හදුන්වාදීම පිණිස බාජ්මණ යන වචනය ඉතාමත් අර්ථවත් ලෙස භාවිත කරමින් අපගේ බුදු සම්දුන් වදාල ගාරා හතැලිස් එකක්

මෙම බාහ්මණ වර්ගයෙන් හමුවේ.

ධම්මපදයට ඇතුළත් මූල ගාලා සංඛ්‍යාව හාරසිය විසිනුතකි. ඔබත් මේ දම්මපදයේ උතුම ගාලාවන් අර්ථ සහිතව ඉගෙන ගන්න. තමන්ගේ ජීවිතය අවබෝධ කරගැනීම පිණිස හාවිතයට ගන්න. පරම පිවිතරු ශ්‍රී සද්ධර්මයේ අමා දහම් රස අන්විදින්න.

අපගේ කල්පණම්තු දියාවංශ ජයකොඩී මහතාගේන්, ජයකොඩී මැතිණියගේන් ගුද්ධාවන්ත අනුග්‍රහය තුළිනුයි ඔබ අතට මේ උතුම ගුන්පරත්නය පත්වන්නේ. එම දෙපළටත්, දියාවංශ ජයකොඩී සමාගමේ කාර්ය මණ්ඩලයන් ඒ අමා නිවින සුව බොහෝ දුර නොවේව!

විශේෂයෙන්ම මේ ගුන්පරත්නය සැකසීමේදී මට ඉතාමත් කාරුණිකව අනුග්‍රහය කළ පිත්වත් ස්වාමීන් වහන්සේලාටත් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේව!

මේ උතුම ගුන්පරත්නය මහත් ගෞරවයෙන් හදාරණ ඔබටද ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේව!

මෙයට, ගෞතම බුදු සස්න තුළ
කිරිබත්ගොඩ ශ්‍රාණානන්ද ස්වාමීන් වහන්සේ

පළමුවැනි මූල්‍යය:- ශ්‍රී ලංද වර්ෂ 2547 ක් වූ නිකිණී පුර
පසලාස්වක ලත් සඳ දින හෙවත් 2003 අගෝස්තු මස
11 වැනි සඳදා

පටින

1.	ගාර්ං දෙක බැහින් වදාල කොටස (යමක වරශය)	17
2.	අපුමාදීවීම ගැන වදාල කොටස (අප්පමාද වරශය)	30
3.	සිත ගැන වදාල කොටස (විත්ත වරශය)	37
4.	මල් උපමා කොට වදාල කොටස (පුප්ත වරශය)	44
5.	අයුෂ බාලය ගැන වදාල කොටස (බාල වරශය)	53
6.	නුවණැකි සත්පුරුෂය ගැන වදාල කොටස (පණ්ඩිත වරශය)	63
7.	රහතන් වහන්සේ ගැන වදාල කොටස (අරහන්ත වරශය)	72
8.	දහස ගැන වදාල කොටස (සහස්ස වරශය)	79
9.	පවි ගැන වදාල කොටස (පාප වරශය)	89
10.	දැඩ්වම් ගැන වදාල කොටස (දණ්ඩ වරශය)	97
11.	ජරාවට පත්වීම ගැන වදාල කොටස (ජරා වරශය)	107
12.	තමන් ගැන වදාල කොටස (අත්ත වරශය)	114
13.	ලෝකය ගැන වදාල කොටස (ලෝක වරශය)	120

14.	සම්බුදුරජාණන් වහන්සේ ගැන වදාල කොටස (බුද්ධ වර්ගය)	127
15.	සැපය ගැන වදාල කොටස (ඡ්‍යෙ වර්ගය)	137
16.	ප්‍රයවීම ගැන වදාල කොටස (පිය වර්ගය)	144
17.	කෙශ්ධය ගැන වදාල කොටස (කෙශ්ධ වර්ගය)	151
18.	මලකඩ ගැන වදාල කොටස (මල වර්ගය)	159
19.	ඩරමයේ පිහිටීම ගැන වදාල කොටස (ඩමමටිය වර්ගය)	171
20.	ලේ අමා නිවන් මග ගැන වදාල කොටස (මල්ග වර්ගය)	180
21.	දහම් කරුණු මිශ්‍රව ඇතුළත් කොටස (පකිණ්ණක වර්ගය)	190
22.	නිරය ගැන වදාල කොටස (නිරය වර්ගය)	200
23.	හස්තිරාජයා ගැන වදාල කොටස (නාග වර්ගය)	208
24.	තණ්හාව ගැන වදාල කොටස (තණ්හා වර්ගය)	216
25.	හික්ෂ්ව ගැන වදාල කොටස (හික්ෂ්ව වර්ගය)	231
26.	සැබෑ බ්‍රාහ්මණයා ගැන වදාල කොටස (බ්‍රාහ්මණ වර්ගය)	243

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වේවා!

1.

ගාරී දෙක බැංශින් වදුල කොටස (යමක වර්ගය)

1. මනෝප්‍රබංගමා ධම්මා
 - මනෝසේටියා මනෝමයා
 - මනසා වේ පදුච්චෙන
 - භාසති වා කරෝති වා
 - තතෝ නං දුක්ඛමංවේති
 - වක්කං'ව වහතෝ පදං

ඡ්‍රීවිතයේ හැම දේශටම සිතයි මූල්‍යවෙන්නේ.
සිතම තමයි ග්‍රෑශ්‍ය වෙන්නේ. සිතින්මයි හටගන්නේ.
යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිවිවාත්

හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන දුක් විපාක මහුගේ පස්සෙන් ප්‍රහුබදිනවා. කරත්තේ බැඳුලා ඉන්න ගොනාගේ පස්සෙන් එන රෝදයක් වගෙයි.
(ජේත්තින ඇසුපුලේදී එකඟුභාල තේරුන් ඇත්තාය විදාහ ගාර්ඩ්.)

2. මනෝප්‍රබිඛමා ධම්මා

- මනෝසේටියා මනෝමයා

මනසා වේ පසන්නේන්න

- භාසකි වා කරෝකි වා

තතෝ නං පූඛමංවේති - ජායාව අනපායිනී

ජ්විතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ග්‍රේෂ්‍ය වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් යහපත් සිතින් යමක් කිවිවොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන සැප විපාක මහුගේ පස්සෙන්ම එනවා. තමාව අත්තෙනාහරින හෙවනැල්ලක් වගෙයි.

(ජේත්තින ඇසුපුලේදී චට්ඨක්ෂණී දිව්‍ය පුත්‍රය ඇත්තාය විදාහ ගාර්ඩ්.)

3. අක්කොවිජ් මං අවධි මං
 - අර්ථි මං අභාසි මේ
 යේ තං උපනය්හන්ති
 - වේරං තේසිං න සම්මති

“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාපරය කළා, මගේ දේ පැහැරගත්තා”
 කිය කියා හිතන්ට ගිහින්, යම් කෙනෙක් කුරුදයෙන් බැඳීල ගියෙන්, ඒ උදිවියගේ වෙරය නම් සංසිදෙන්නේ තැ.

(ජේනැන ඇසුපුරේදී පුළුලතිස්ස තොරතු ඇත්තාය ව්‍යාපෘතියෙන් තැවත්වන් නෑ.)

4. අක්කොවිජ් මං අවධි මං
 - අර්ථි මං අභාසි මේ
 යේ තං න උපනය්හන්ති
 - වේරං තේසුපසම්මති

“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාපරය කළා, මගේ දේ පැහැරගත්තා”
 කිය කියා තොසිතා, යම් කෙනෙක් කුරුදයක් ඇතිකරගත්තෙ තැත්තම්, ඒ උදිවියගේ වෙරය සංසිදිලා යනාවා.

(ජේනැන ඇසුපුරේදී පුළුලතිස්ස තොරතු ඇත්තාය ව්‍යාපෘතියෙන් තැවත්වන් නෑ.)

5. න හි වේරෙන වේරානි

- සම්මත්ති' ධ කුදාවනා

අවේරෙන ව සම්මත්ති

- ඒස ධම්මෝ සනාත්තනේ

මේ ලෝකයේ කවරදාවත් වෙර කිරීමෙන් නම් වෙරය සංසිද්ධ්‍යෙන් නැ. වෙර තොකිරීමෙන් මයි වෙරය සංසිද්ධ්‍යෙන්. මේක මේ ලෝකයේ තිබෙන සනාතන ධර්මයක්.

(රෝගවන ඇසුපුවේදී කාලී යක්ෂණිය ඇත්තාය විදාළ ගාථාවකි.)

6. පරේ ව න විජානන්ති - මයමෙන්ම යමාමසේ

යේ ව තත්ම විජානන්ති

- තතෝ සම්මත්ති මේඟගා

“මේ විදිහට කෝලාහල කරගන්ට ගියෙයාත්, අපිමයි විනාශ වෙන්නේ කියල” මේ කෝලාහල කරන උදවිය දත්තෙන නැ. නමුත් මේ කෝලාහල විළින් වැනසෙන්නේ අපිමයි කියල යම් කෙනෙක් දත්තවා නම්, ඒ තුළින්මයි කෝලාහල සංසිද්ධ්‍යෙන්.

(කොසැබෑ නුවත්දී කළුහකාරී තික්කුත් ඇත්තාය විදාළ ගාථාවකි.)

7. සූභානුපස්සිං විහරන්තං

- ඉන්දියේසු අසංවුතං
- හෝජනමිහි අමත්තක්ෂුං
- කුසිතං හිනවීරියං
- තං වේ පසහති මාරෝ
- වාතො රැක්බං'ව දුබිබලං

තමාව ඇවිස්සෙන විදිහට අරමුණු ගුහ වශයෙන්ම බල බලා ඉන්ට ගියෙන්, ඇස් කණ් ආදි ඉන්දියන් අසංවර කරගත්තොත්, දත් වැළඳීමේ අර්ථය පවා දත්තෙන නැත්තම්, මහු කුසිත වූ, හින වීරිය ඇති කෙනෙක්. මහු මාරයාට යටෙන්නේ මහා සුළුගකින් කඩාගෙන වැටෙන දුර්වල ගහක් වගේ.

(සේනානි නුවත්ති තුළකාල, මහාකාල ණක්ෂ්‍යන් ඇත්තාය වදාල
ගාර්ඩකි.)

8. අසූභානුපස්සිං විහරන්තං

- ඉන්දියේසු සුසංවුතං
- හෝජනමිහි ව මත්තක්ෂුං
- සද්ධං ආරද්ධවීරියං
- තං වේ නප්පසහති මාරෝ
- වාතො සේලං'ව පබිබතං

රාගය දුරුවෙලා යන විදිහට අගුහ දෙය අගුහ වශයෙන්ම දැකිමින් ඉන්නවා නම්, ඇස් කණ් ආදි ඉන්දියන් සංවර කරගෙන නම්, දන් වැළදීමේ අර්ථය දන්නවා නම්, ඔහු ගුද්ධාවන්ත කෙනෙක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන, පටන්ගත් විරිය ඇති කෙනෙක්. මාර්යාට ඔහුව සොලවන්වත් බැහැ. කොඩි තරම භූලං හැමුවත් සොලවන්නට බැරි ගල් පර්වතයක් වගෙයි.

(සේනව් තුවස්සූ මූලකාල, මහාකාල සික්කුන් ඇත්තායා වදාල ගාල්චි.)

9. අනික්කසාවෝ කාසාවං

- යෝ වත්රං පරිදහස්සති
- අප්පෝ දමසවිවෙන
- න සෝ කාසාවමරන්ති

කවුරු හරි කසාවත පොරවා ගෙන ඉන්නෙ කෙලෙස් කහටත් එක්ක නම්, ඉන්දිය දමනයක් නැති, ඇත්ත කතාකිරීමක් නැති ඒ පුද්ගලයා (මේ අරහත් ධජය වූ) කසාවත පොරවන්ට කිසිසේත් සුදුසු නැ.

(ඒරුගන තුවස්සූ දේවදත්ත ඇත්තායා වදාල ගාල්චි.)

10. යෝ' ව වන්තකසාවස්ස

- සිලේසු සුසමාහිතෝ'
- ලපේතෝ' දමසවිච්චීන
- ස වේ කාසාවමරහති

කසාවත දිරාගෙන ඉන්න කෙනා කෙලෙස් කහට වමනේ දුම්මා නම්, සිල්වත් නම්, සමාධියකින් යුක්ත නම්, ඉන්දිය දමනයෙන් යුක්ත නම්, ඇත්ත කතාකරන කෙනෙක් නම්, ඇත්තෙන්ම මහු තමයි කසාවතට තියම සුදුස්සා.

(බරුහා තුවත්ද දේවැන්න ඇත්තා ව්‍යාප ගාථාවකි.)

11. අසාරේ සාරමතිනෝ'

- සාරේ වාසාරදස්සිනෝ'
- තේ සාරං නාධිගවිෂන්ති
- මිචිජාසංකළේප ගෝවරා

මේ ලෝක් නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට එවා පේන්නෙ සාරවත් විදිහටමයි. සිල, සමාධි, ප්‍රයා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටයි ඔවුන්ට ජේන්නෙ. මිතායා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නෙ. ඔවුන්ට සාරවත් දෙයක්

නම් ලැබෙන්නේ නැ.

(ජ්‍යෙෂ්ඨඝාතාමයේ සංජය ප්‍රිතිච්‍රියා ඇත්තාගාලු ගාල්‍යාචිකි.)

12. සාරං ව සාරතේ කුත්තාවා

- අසාරං ව අසාරතේ

තේ සාරං අධිගවිෂ්ටන්ති

- සම්මා සංක්පේෂණෝච්චරා

සම්මා දිවියීය නිසා, සම්මා සංක්පේෂ ඇති කරගත්ත උද්‍යිය ඉන්නවා. ඔවුන් සිල, සමාධි, ප්‍රයා ආදි සාරවත් දේ, සාරවත් දේ හැරියටම අවබෝධයෙන් දන්නවා. නිස්සාර දේ නිස්සාර දේ හැරියටත් දන්නවා. ඒ නිසා ඔවුන් සාරවත් වූ නිවන අවබෝධ කරගත්ත නවා.

(ජ්‍යෙෂ්ඨඝාතාමයේ සංජය ප්‍රිතිච්‍රියා ඇත්තාගාලු ගාල්‍යාචිකි.)

13. යථාගාරං දුච්චිතන්තා - වුවියී සමතිවිත්කිති

ඒවා අභාවිතං විත්තං - රාගෝ සමතිවිත්කිති

ගේක වහලය සෙවිලි කරලා තියෙන්නේ වැරදි පිළිවෙළට නම්, වැස්ස වහිනාකාට ඒ වහලය තුළින් ගෙට වතුර ගලනවා. සමථ විදරුගනා භාවනාවෙන් දියුණු නොකළ සිතත් ඔය වගේම තමයි.

ඒ සිත තුළට රාගය ඇතුළේ වෙනවා.

(පේනුවනාතාමයේදී නත්ත තොරතු ඇත්තාය වදාල ගාලාචකි.)

14. යථාගාරං සුචිත්තන්නං

- වුවයි න සමතිවිජ්ජකති

ඒවං සුභාචිතං විත්තං

- රාගෝ න සමතිවිජ්ජකති

ගේක වහලය සෙවිලි කරලා තියෙන්නේ
නියම පිළිවෙළට නම්, වැස්ස වහිනකොට ඒ වහලය
තුළින් ගෙට වතුර ගලන්නේ නෑ. සමඟ විද්‍රෝහනා
භාවනාවෙන් දියුණු කරපු සිතත් ඔය වගේම තමයි.
ඒ සිත තුළට රාගය ඇතුළේවෙන්නේ නෑ.

(පේනුවනාතාමයේදී නත්ත තොරතු ඇත්තාය වදාල ගාලාචකි.)

15. ඉඩ සේවති පෙවිව සේවති

- පාපකාරී උහයත්ත් සේවති

සේව සේවති සේව විහැක්කාති

- දිස්වා කම්මකිලිවියමත්තනෝ

පවි කරන පුද්ගලයා තමයි මෙලොවදී ගොක
වෙන්නේ. පරලොවදීත් ඔහුමයි ගොක වෙන්නේ.
දෙලොවදීම ඔහු ගොක වෙනවා. තමන් විසින්

සිදුකරගත්තු කිලිටි අකුසල කරම දැකලා, මහු ගෝක වෙනවා. පීඩාවට පත් වෙනවා.

(ජේත්වනාතාමයේදී මූල්‍ය පුරුෂ ප්‍රතිඵලි ප්‍රාග්ධන ඇත්තා ප්‍රාග්ධන ඇත්තා ප්‍රාග්ධන ඇත්තා.)

16. ඉඩ මෝදති පෙවිච මෝදති

- කතපුද්‍යෙකුද් උහයත්ථ මෝදති
- සේ මෝදති සේ පමෝදති
- දිස්වා කම්මවිසුද්ධිමත්තනේ

මෙලොව සතුටු වෙන්නෙත් එන් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් එන් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් මහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කරම දැකලා, මහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා.

(ජේත්වනාතාමයේදී බල්මිකා උප්‍යාසකානුමා ඇත්තා ප්‍රාග්ධන ඇත්තා ප්‍රාග්ධන ඇත්තා.)

17. ඉඩ තප්පති පෙවිච තප්පති

- පාපකාරී උහයත්ථ තප්පති
- පාපං මේ කතන්ති තප්පති
- හියෙය් තප්පති දුග්ගතිං ගතෝ

පවි කරන පුද්ගලයා තමයි මෙලොවදී

පසුතැවෙන්නේ. පරලොවදී පසුතැවෙන්නෙත් ඔහු මයි. ඔහු දෙලොවදීම පසුතැවෙනව. ‘අයියෝ! මං පවි කරගත්තා’ කියලා පසුතැවෙනවා. අපායේ ඉපදුණුට පස්සේ ඔහු ගොඩක් පසුතැවෙනවා.

(ජේනවනාරාමයේදී දේවදත්ත ඇත්තාය වැඳාලු ගාලීචකි.)

18. ඉඩ නන්දති පෙවිච නන්දති

- කතපුණුදේදේද් උහයත්ථ නන්දති
- පුණුදේද් මේ කතන්ති නන්දති
- සියෝර් නන්දති සුග්ගතිං ගතෝ

හොඳ පින් දහම් කරගත්ත කෙනා තමයි මෙලොවදී සතුවූ වෙන්නේ. පරලොවදී සතුවූ වෙන්නෙත් ඔහුමයි. දෙලොවදීම ඔහු සතුවූ වෙනවා. ‘මං පිං කරගත්තා’ කියලා සතුවූ වෙනවා. සුගතියේ ඉපදුණුට පස්සේ ගොඩක් සතුවූ වෙනවා.

(ජේනවනාරාමයේදී සුම්භ සිවුකුල්‍ය ඇත්තාය වැඳාලු ගාලීචකි.)

19. බහුමිඡ වේ සහිතං හාසමානෝ

- න තක්කරෝ හෝති නරෝ පමත්තො
- ගෝපෝව ගාවෝ ගණයං පරේසං
- න හාගවා සාමණ්දුකුස්ස හෝති

ප්‍රමාදී පුද්ගලයා අතික් උද්‍යියට කොයිතරම් ධර්ම දේශනා කළත්, තමන් ඒ ධර්මය අනුගමනය කරන්නේ නැ. ඔහු අනුත්ගේ ගව පටිචියක් පෝෂණය කරන ගොපල්ලෙක් වගේයි. තමන්ගේ ගුමණ ජීවිතයෙන් මාරුග එල අවබෝධයකට හිමිකාරයෙක් වෙන්නේ නැ.

(ජේත්වනාත්මයේදී යාචී තෙතැන් දෙනෙක් ඇත්තා වදාල
ගාර්වකි.)

20. අප්පම්පි චේ සහිතං භාසමානෝ
 ධම්මස්ස හෝති අනුධම්මවාරී
 රාගංව දේශපාල පහාය මෝහං
 සම්මප්පජානෝ සුවිමුත්තවිත්තේ
 අනුපාදියානෝ ඉඩ වා පුරං වා
 ස භාගවා සාමයුණුස්ස හෝති

ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්ම දේශනා කරන්නේ විකක් වෙන්න පුජ්‍යවනි. නමුත් ඔහු ඒ ධර්මයේ පිහිටලා රාග, ද්වේෂ, මෝහ දුරුකරනවා. ධර්මාවබෝධය තුළින් දුකෙන් නිදහස් වෙවිව සිතක් ඇති කර ගන්නවා. මෙලොව, පරලොව කිසි දේකට ඔහු බැඳෙන්නේ නැ. තමන්ගේ ගුමණ ජීවිතයෙන් උතුම්

මග එල ලබාගැනීමේ හිමිකාරයා වෙන්නේ අන්න ඒ
හික්ෂුව තමයි.

(පේතවනාරාමයේදී යාම් තොටෙන දෙනමක් ඇත්තායා වදාල
ගාලාචිකි.)

සාදු! සාදු!! සාදු!!!

ගාරා දෙක බැගින් වදාල කොටස නිමා විය.
(යමක වග්ගය නිමා විය.)

ඒ භාගයටත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

2.

අප්‍රමාද වීම ගැන වදාල කොටස (අප්‍රමාද වර්ගය)

- 21.1. අප්‍රමාදෝ අමතපද්
- පමාදෝ මධ්‍යමනෝ පද්
අප්‍රමත්තා න මියන්ති
- යෝ පමත්තා යථා මතා

අප්‍රමාදීව සිල, සමාධි, ප්‍රයා වඩා තැනැත්තා
ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසග
වෙලා ප්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නේ ආයෝ
ආයෝමත් මරණය විතරයි. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන
උද්විය අමරණීය වෙනවා. ප්‍රමාද වෙවිව උද්විය ජීවත්

ව්‍යුණත් මල කදන් වගේ තමයි.

22.2. ඒතං විසේසතෝ කූත්වා

- අප්පමාදුමිහි පණ්ඩිතා
- අප්පමාදෝ පමෝදන්ති
- අරියානා ගෝවරේ රතා

අප්පමාදීව ධර්මයේ හැසිරෙන බුද්ධීමත් උද්විය මය ප්‍රමාද අප්පමාද දෙකේ වෙනස හොඳට දන්නවා. ඒ නිසා ආර්යන් වහන්සේලාගේ නවාතැන වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයේම ඇලෙනවා. අප්පමාදී ගුණය ගැනම සතුවූ වෙනවා.

23.3. තත් ක්‍රියිනෝ සාතතිකා

- නිච්චවං දළුහපරක්කමා
- ථ්‍රිසන්ති ධිරා නිබ්බානා.
- යෝගක්බේමං අනුත්තරං

ඒ ප්‍රඟාවන්ත ග්‍රාවකයන් වහන්සේලා නිරන්තරයෙන්ම දායාන වඩානවා. හැම තිස්සේම දුඩ් විරියෙන් යුතුව, ධර්මයේ හැසිරෙනවා. ඒ නිසා සියලු හව බන්ධන වලින් නිදහස් වෙලා, අනුත්තර වූ ඒ අමා මහ නිවන සාක්ෂාත් කරනවා.

24.4. උච්චියානවතෝ සතිමතෝ

සුවිකම්මස්ස නිසමමකාරීනෝ
සක්ක්ද්‍යතස්ස ව ධම්ම්ත්විනෝ
අප්පමත්තස්ස යසෝ”හිට්චිති

නැගි සිරින වීරියෙන් යුක්ත නම්, හොඳින් සිහිය පවත්වනවා නම්, පිරිසිදු ක්‍රියාවෙන් යුක්ත නම්, තුවණීන් විමසා බලා කටයුතු කරනවා නම්, සංවර නම්, දාර්මික ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ අප්පමාදී පුද්ගලයාගේ කීර්ති රාවය ඉහළින්ම පැතිරෙනවා.

(වේත්‍නාමයේ කුලිභෞහ්‍ය ඇත්‍යා වදාල ගාර්ථකි.)

25.5. උච්චිනේන්නප්පමාදේන

- සක්ක්ද්‍යමේන දමෙන ව
දීපං කයිරාප මේධාවී - යං ඔසෝ නාහිකිරති.

බුද්ධිමත් ග්‍රාවකයා වීරියෙන් නැගි සිරිමින් අප්පමාදයෙන් යුක්ත වෙනවා. සංවර වෙනවා. දමනය වෙනවා. කෙලෙස් සැඩිපහරට යටවෙන්නේ නැති ‘එ අමා නිවන’ නැමැති දිවයින ඒ තුළින්මයි ඔහු හදාගන්නේ.

(වේත්‍නාමයේ මූල්‍ය මූල්‍යන්වික තොරතු ඇත්‍යා වදාල ගාර්ථකි.)

26.6. පමාදමනුයුක්ස්ථන්ති

- බාලා දුම්මෙමිනෝ ජනා
- අප්පමාදක් ව මේධාවී
- ධනං සෙටියං ව රක්බති

මේ ප්‍රයාවක් තැකි අන්ධ බාල ජනතාව කාම සැපයට අහුවෙලා, පමාදයේම ගැලී ඉන්නවා. නමුත් බුද්ධිමත් පුද්ගලයා මේ අප්පමාදී බව රකශන්නේ, තමන් සතු මහානීය ධනයක් රකිනවා වගේ.

(ජේන්ටනාර්බයේදී නැකැන් ස්ක්‍රීචාවක් ඇත්තායා වදාළ ගාර්ඩකි.)

28.8. පමාදං අප්පමාදේන - යදා තුදිති පණ්ඩිතෝ පක්කදාපාසාදමාරුයේහ

- අසෝකේ සෝකිනිං පජ්.
- පබිබතවියෝ ව හුම්මටවයේ
- දිරෝ බාලේ අවෙක්බති

බුද්ධිමත් ග්‍රාවකයා යම් දවසක ප්‍රමාදය දුරුකරන්නේ අප්පමාදය මූල්කරගෙනමයි. එතකොට ඔහු ප්‍රයාවෙන් නිරමිත ප්‍රාසාදයට නැගිනවා. එතන ඉදාලා ගෝක රහිතව, ගෝක වෙන ජනතාව දිහා බලනවා. කන්දක් මුදුනට තැගපු කෙනෙක් බිම සිටින

අය දිහා බලනවා වගේ, ඒ ප්‍රයුවන්තයා බාල ජනයා දිහා බලනවා.

(ජේත්වනාතාමයේදී මහා කෘෂ්ෂා තෙතැන් ඇත්තායා විදාල
ගාලීචිකි.)

29.9. අප්පමත්තොශ පමත්තේසු

- සුත්තේසු බහුජාගරෝ
- අබලස්සං'ව සිසස්සේස්
- හිත්වා යාති සුමෙධසේස්

සුත්දර නුවණීන් යුතු මූනිවරයා ප්‍රමාදී වූ ජනතාව අතරේ අප්පමාදීව ඉත්තාවා. නින්දේ ගැලුණු ජනතාව අතරේ නොනිදා හාවනා කරනවා. මහු ඒ අමා නිවන කරා යන්තේ දුරවල අශ්වයෙක්ව පරදවා, වෙශයෙන් දුවන ජවසම්පන්න අශ්වයෙකු පරිදීදෙනි.

(ජේත්වනාතාමයේදී යාති එක්සුන් දෙනාමක ඇත්තායා විදාල
ගාලීචිකි.)

30.10. අප්පමාදේන මසවා

- දේවානාං සෙටියිතාං ගතොශ
- අප්පමාදාං පසංසන්ති
- පමාදෝ ගරහිතොශ සදා

යය ගතු දේවේන්ද්‍රයා මිනිස් ලොට මස මානව කාලේ අප්‍රමාදීට පින් කරගත් නිසාමයි දෙවියන් අතර ග්‍රෑශ්‍යත්වයට පත් වුණේ. බුදුවරයන් වහන්සේලා ප්‍රගාසා කරන්නේ අප්‍රමාදයයි. ප්‍රමාදය කියන්නේ සඳාකාලයටම ගැරහුම් ලබන දෙයක්.

(චිජාලා මහූව්දී සක්ෂේච් තුෂ් ඇත්තාය ව්‍යාපෘතියි.)

31.11. අප්‍රමාදරත්නෝ හික්ෂු

- පමාදේ හයදස්සී වා

සංයෝජනා අණු ප්‍රාලෝ - ඔහා අග්‍රීව ගවිතකි

යම් හික්ෂුවක් අප්‍රමාදයේ ඇලි සිරිනවා නම්, ප්‍රමාදවීමේ ඇති හයානක අනතුර දකිනවා නම්, හැම දෙයක්ම දවාගෙන යන ගින්නක් වගේ, ලොකු කුඩා හැම බන්ධනයක්ම නසාගෙන ඒ අමා තිවන කරාම යනවා.

(පේන්චාතාමය්දී එක්තා සික්ෂුවක් ඇත්තාය ව්‍යාපෘතියි.)

32.12. අප්‍රමාදරත්නෝ හික්ෂු - පමාදේ හයදස්සී වා

අහඛ්‍යාලෝ පරිභාණාය

- තිබ්බාණස්සේව සන්තිකේ

යම් හික්ෂුවක් අප්‍රමාදයේ ඇලි ඉන්නවා නම්,

ප්‍රමාද වීමේ ඇති හයාතක අනතුර දකිනවා නම්, ඔහු පිරිහෙන්ට සුදුසු කෙනෙක් තොවයි. ඒ අමා නිවන ලගමයි.

සාදු! සාදු!! සාදු!!!

අප්‍රමාදී වීම ගැන වදාල කොටස නිමා විය.
(අප්‍රමාද වග්‍යය නිමා විය.)

ඒ හාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වේවා!

3.

සිත ගැන වදාල කොටස (විත්ත වර්ගය)

- 33.1. එන්දනං වපලං විත්තං - දුරක්ඛං දුන්තිවාරයං
උප්‍රං කරෝති මෙධාවී
- උපුකාරෝච්ච තේතනං

හිත කියලා කියන්නේ අරමුණක් පාසා
සැලෙන දෙයක්. වපල දෙයක්. රිකගන්නට අමාරු
දෙයක්. වරදින් වළක්වන්වත් අමාරු දෙයක්. තමුන්
බුද්ධීමත් කෙනා (ධර්මයේ පිහිට්ලා) එබදු සිත පවා
සෘජ් කරගන්නවා. අද කුද හැරලා ර් දැන්ඩ් සෘජ්
කරන හී වඩුවෙක් වගේ.

(බාලිකා පත්‍රවයේදී ලේඛිය තේරන් ඇත්තාය වදාල ගාලීවකි.)

34.2. වාරිජේ'ව එලේ බිත්තෝ

- මිකමෝකත උබිජතෝ
පරිඵන්දතිදී විත්තං - මාරධෙයාං පහාතවේ

වතුරෙන් ගොඩට ගත්ත මාඅවෙක් දගලනවා
වගේ මේ හිත අරමුණෙන් අරමුණට දගල දගල
තියෙන්නේ. එබදු සැලෙන සිතකින් යුත්ත නිසා,
සකස් වෙලා තියෙන මේ උගුල දුරුකරන්වමයි ඕනෑ.

(බාලිකා පත්‍රවායේ ලේඛිය තේරෙන ඇත්තා ව්‍යාපෘතිය ප්‍රතිච්ඡාලිකි.)

35.3. දුන්නිග්ගහස්ස ලහුනෝ

- යත්ප්‍රකාමනිපාතිතෝ
විත්තස්ස දමලෝ සායු
- විත්තං දන්තං සුඩාවහං

මේ 'සිත' කියන්නේ නිගුහ කරලා දමනය
කරන්නට අමාරු දෙයක්. එක මොහොතින් වෙනස්
වෙනවා. ආස කරන දේවමයි ඇදිලා යන්නේ. එබදු
සිතක් දමනය කරගැනීම කොයිතරම් හොඳ දෙයක්ද.
දමනය කළ සිතින් මහා සැපයක් ලබන්නට පුළුවනි.

(සැසට්තු තුවශ්‍ය එකතා සික්ෂුවක් ඇත්තා ව්‍යාපෘතිය ප්‍රතිච්ඡාලිකි.)

- 36.4. සූදුද්දසං සූතිප්‍රත්‍යන් - යත්ථකාමනිපාතිනා
විත්තන් රක්ෂේච්ච මෙධාවී
- විත්තන් ගුත්තන් සූජාවහන්

සිතේ ඇත්ත ස්වභාවය දකින එක හරිම අමාරුයි. ඒ වගේම සිත ගොඩක් සියුම්. හිතුමනාපේ ආසකරන දේවම ඇදිලා යනවා. බුද්ධීමත් කෙනා තමයි එබදු සිත නොමගට වැටෙන්නට නොදී රක ගන්නේ. නොදින් රකගත් සිතින් මහා සැපයක් ලබන්නට පුළුවනි.

(සැසැන් තුවත්තේ එකත්තා සික්කුවක ඇත්තා ව්‍යාපෘති)

- 37.5. දුරුගමෙන් ඒකවරය් - අසරීරය ගුහාසයයා
යේ විත්තන් සඡ්ඡ්ඡමේස්සන්ති
- මොක්බන්ති මාරබන්ධනා

මෙ සිතට බොහෝම දුර ගමන් තියෙනවා. හැබැයි තනියම තමයි යන්නේ. හිතට ඇගක් නැ. නමුත් මෙ සිත වාසය කරන්නේ ගරීරය නමැති ගුහාවේ. යම් කෙනෙක් එබදු සිත දමනය කරගත්තොත්, අන්න ඒ උද්වියට මෙ මාර බන්ධනයෙන් තිදහස් වෙන්ට පුළුවනි.

(සැටැන් නුවරේ තාගිණෙයෙහි සංස්ක්‍රිත තොරතු උදෑසා ව්‍යාපෘති.)

- 38.6. අනවචිතවිත්තස්ස - සද්ධම්මං. අවිජානතෝ
පරිප්ලවපාසදස්ස - ප්‍රක්ශ්‍රා න පරිපුරති

ඝරමයේ හැසිරෙන අදහස තුළ ස්ථීරව
පිහිටන්ට බැරි සිතක් නම් තියෙන්නේ, සද්ධරුමය
දත්තෙනත් තැත්තම්, අවබෝධයක් තැතුව පහදින
ඉල්පෙන ගුද්ධාවක් නම් තියෙන්නේ, මහුගේ ප්‍රයුෂ ව
වැඩෙන්නේ නැ.

(සැටැන් නුවරේ විත්තන්ට් තොරතු ඇත්තා ව්‍යාපෘති.)

- 39.7. අනවස්සුත්තවිත්තස්ස - අනන්වාහතලේතසේ
ප්‍රක්ශ්‍රාපපහිනස්ස - නත්මී ජාගරතෝ හයෝ

රාගයෙන් තෙත් නොවන සිතක් ඇති
කෙනාට, ද්වේෂයෙන් ගුට් නොකන සිතක් ඇති
කෙනාට, පින් පව් දෙකම තැතිකර දුම් කෙනාට,
නොතිදා භාවනා කරන කෙනාට කිසි බයක් නැ.

(සැටැන් නුවරේ විත්තන්ට් තොරතු ඇත්තා ව්‍යාපෘති.)

40.8. කුම්භපම් කායම්මම් විදිත්වා

- නගරැපම් විත්තමිදී යිපෙත්වා
යෝධේය මාරු පක්ෂීකුදායුයුධේන
- ජ්‍යෙෂ්ඨ රක්බේ අනිවේසනෝ සියා

වහා බිඳී යන මැටි බදුනක් වගේ කියලයි
මේ කය ගැන දැනගන්නට ඕනෑ. හොඳට ආරක්ෂාව
තියෙන නගරයක් විදිහටයි මේ හිත තබාගන්ට ඕනෑ.
මාරයන් එක්ක යුද්ධ කරන්ට තියෙන්නේ ප්‍රයුව
නැමැති ආයුධයෙන්. යුද්ධෙන් ජය අරගෙන එක
රික ගන්ට ඕනෑ. ආයෙමත් සංසාරට නවාතුන්
නම් හදන්ට ඕනෑ නැ.

**41.9. අවිරා වතයා කායෝ - පයිවිං අධිසේසස්ථති
ශ්‍රද්ධේය් අපේතවික්ෂාණෝ
- නිරත්ථාව කළිංගරා**

අැත්තෙන්ම මේ ගරීරය එච්චර කාලයක්
තියෙන එකක් නොවෙයි. වික්ෂාණය පහ වුණාට
පස්සේ වැඩිකට ගන්ට බැරේ දරකඩක් වගේ, මහ
පොලොවේ වැනිරෙනවා.

(සැසච් නුවත්ති ප්‍රතිග්‍රන්ථනිස්ස තොත්ත ඇත්තාය වඳාළ ගාලීවකි.)

42.10. දිසේය් දිසිං යන්තං කයිරා

- වේරි වා පන වේරිනං
- මිචිජාපණීහිතං විත්තං
- පාපියෝ නං තතෝ කරේ

හොරෙක් තවත් හොරෙකුට දරුණු විපතක් කරනවාටත් වඩා, මෙවරක්කාරයෙක් තවත් මෙවරක්කාරයෙකුට දරුණු විපතක් කරනවාටත් වඩා, මිත්‍යා දැඳුනීයේ පිහිටවා ගත් සිත විසින්, තමාව ඊටත් වඩා පාපියෙකු කරනවා.

(කොස්සාලු ජන්දුයේදී නත්ද ගොජලු ඇත්තාය වදාල
ගාර්ඩ්කි.)

43.11. න තං මාතා පිතා කයිරා

- අක්ක්දෙක් වා පි ව ස්කාතකා
- සම්මාපණීහිතං විත්තං
- සෙයුයසේය් නං තතෝ කරේ

මේ වැඩි තමන්ගේ අම්මා විසින් කරලා දෙන්නෙත් නැ. තාත්තා විසින් කරලා දෙන්නෙත් නැ. වෙන ස්කාතියෙක් කරලා දෙන්නෙත් නැ. ඒ වැඩි තමයි යහපත් කොට ධර්මය තුළ හිත

පිහිටුවාගන්න එක. ඒ හේතුවෙන්මයි ඔහු උතුම් කෙනෙක් බවට පත්වෙන්නේ.

සාදු! සාදු!! සාදු!!!

සිත ගැන වදාල කොටස නිමා විය.
(වින්ත වර්ගය නිමා විය.)

ඒ හාගෝවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

4.

මල් උපමා කොට වදාල කොටස (පුජ්ච් වර්ගය)

44.1. කො ඉමං පයිවිං විජේස්සති
යමලෙල්කක්දේව ඉමං සදේවකු。
කො ධම්මපදා සුදේසිතා。
කුසලෝ පුජ්ච්මිව පලෙස්සති

මේ පාරීවිය ජයගන්නේ කවුද? අපාය
ජයගන්නේ කවුද? දෙවියන් සහිත වූ මේ ලෝකය
ජයගන්නේ කවුද? දක්ෂ මල්කාරයෙක් ලස්සන මල්
තෝරාගෙනම නෙලාගන්නව වගේ මනාකොට
දේශනා කරලා තියෙන මේ සඳහම් පද අවබෝද

කරගන්නේ කවුද?

(සැටැන් නුවත්ති ඡල්විය ගැන කරා කළ කළ සිටි තත්ත්වයක්
හිකුණු ඇතුළු ව්‍යාපෘති ගාර්වකි.)

45.2. සේබෝ පයිවිං විපෙස්සති

යමලෝකක්දේව ඉමං සදේවකං
සේබෝ ධම්මපද්ධ සූදේසිතං
කුසලෝ පුප්පේම්ව පවෙස්සති

ඒ අමා නිවන් මගේ ගමන් කරන කෙනා
තමයි මේ පාලීවිය දිනාගන්නේ. අපාය දිනාගන්නේත්
ඒ තැනැත්තාමයි. දෙවියන් සහිත මේ ලෝකයම
දිනාගන්නේත් ඒ කෙනාම තමයි. දක්ෂ මල්කාරයෙක්
ලස්සන මල් තෝරලා, තෙලාගන්නවා වගේ,
මනාකාට දේශනා කරලා තියෙන මේ සදහම් පද
අවබෝධ කරගන්නේත් ඒ තැනැත්තාමයි.

(සැටැන් නුවත්ති ඡල්විය ගැන කරා කළ කළ සිටි තත්ත්වයක්
හිකුණු ඇතුළු ව්‍යාපෘති ගාර්වකි.)

46.3. එෝණුපම් කායම්මමං විදිත්වා

මරිවිධම්මමං අහිසමුද්ධානේ
පෙත්වාන මාරස්ස සපුප්පේකානි
අදස්සනං මව්වුරාපස්ස ගවිණ්

අසාර වූ පෙන පිඩක් විලසටයි මේ කය ගැන දැනගත්තට ඔහෙන. ජ්‍වල් තියෙන්නෙන මිරිගුවක ස්වභාවයක් කියලයි අවබෝධ කරගත්ත ඔහෙන. මාරයා සතුව තියෙන කෙලෙස් බන්ධන කියන මල් මාලාවන් සිද බිද දමලා, මාරයාට කිසිසේත් දකින්ට බැරි නිවන කරාමයි යත්ත ඔහෙන.

(සැටැන නුවරේ එර්ඝුට්‍යු මුල්කොට භාවනා කළ ආක්‍රමණ ඇත්තා වැඳාගැනීම්.)

47.4. පුජ්‍යානී හෝ ප්‍රච්‍රිත්‍යානී හෝ ප්‍රච්‍රිත්‍යානී හෝ ප්‍රච්‍රිත්‍යානී

- බ්‍රහ්මත්තමනසං තරං
- සුත්තං ගාමං මහෝසේශ්වරං
- මව්‍යු ආදාය ගවිත්ති

මල්කාරයෙක්, නෙලාගත්ත මල් සොය සොයා ගහක් ගානෙ යනවා වගේ, මේ කම් සැපයට ඇල්ලු පුද්ගලයා කාමයම හොය හොය යනවා. අන්තිමේදී ගමක මිනිස්සු තිදාගෙන සිටිදිම මහ ගංවතුරක් ඇවිත් ඔවුන්ට මුහුදට ගහගෙන යනව වගේ, මාරයා විසින් ඒ පුද්ගලයාවන් අපා දුකට අරගෙන යනවා.

(සැටැන නුවරේ එර්ඝුට්‍යු භාක්‍රානා ඇත්තා වැඳාගැනීම්.)

48.5. පුළ්ලානි හේට පවත්තන්තා

- බ්‍රහ්මතමනසය තරං
- අතිතතා යේ'ව කාමේෂු
- අන්තකෝ කුරුතෙක් වසය.

මල්කාරයෙක්, නෙලාගන්ට මල් සොය සොයා ගහක් ගානෙ යනවා වගේ, මේ කම් සැපයට ඇල්ලු පුද්ගලයා කාමයම භාය භාය යනවා. අන්තිමේදී මහු මාරයාගේ ග්‍රහණයට හසුවෙන්නේ, ඒ කාමයන් ගැන තෘප්තියකට පත් නොවී සිටිද්දීමයි.

(සැට්‍ර නුවත්ති පතියුජිකා ඇභ්‍යා විදාහ ගාථාවකි.)

49.6. යථාපි හමරෝ පුළ්ලා

- වණ්ණගන්ධා අහේයිය
- පලේති රසමාදාය - ඒවා ගමේ මූනි වරේ

බණරා මල් පැණි අරගෙන පියමා යන්නේ, ඒ මලේ සුන්දරත්වයත්, සුවදත් වනසන්නේ නැතිවයි. මූනිවරයාත් ගමේ පිතුසිගා වඩින්නේ අන්න ඒ විදිහටයි.

(සැට්‍ර නුවත්ති ච්‍රිජ්‍රිය කෝසිය ඇභ්‍යා විදාහ ගාථාවකි.)

50.7. න පරේසය විලෙස්මානි

- න පරේසං කතාකත.
- අත්තනෝ'ව අවෙක්බෙයා
- කතානි අකතානි ට

අනුත්ගේ වවනවල ඇදකුද හොයන්ට ඔහෙ
නැ. අනුත් කළ - තොකළ දේවල් ගැන සෞයන්ට
මිනෙත් නැ. තමන් ගැනම බලාගත්තහම ඇති. තමන්
කළ තොකළ දේ ගැන බලාගත්තහම ඇති.

(සැටැන් නුවරදී භාජිකා ආජිවිකා ඇත්තාය වැළැඳුවකි.)

51.8. යථාපි රුචිරං පුජ්‍යේ

- වණ්ණවන්තං අගන්ධක.
- ඒවං සුභාසිතා වාචා
- අප්ලා හෝති අකුබැතෝ

ලස්සන මලක් තියෙනවා. හරිම පැහැපත්. ඒ
වුණාට කිසි සුවදක් කැ. අන්න ඒ වගේමයි, බුදු සම්ඳුන්
වදාල ශ්‍රී සද්ධරමය වුණත් අනුගමනය තොකරන
කෙනෙකට වැඩික් නැ.

(සැටැන් නුවරදී ජන්නජාතී උපාසක ඇත්තාය වැළැඳුවකි.)

52.9. යථාපි රුචිරං පුජ්‍යේ

- වණ්ණවන්තං සගන්ධක.

ඡ්‍රේවං සුභාසිතා වාචා

- සථලා හෝති පකුබිබතෝ

ලස්සන මලක් තියෙනවා. හරිම පැහැපත්. ඒ වගේම හරිම සුවදයි. අන්න ඒ වගේමයි. බුදු සම්ඳුන් වදාල අනුගමනය කළාත්, සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන්.

(සටුන් නුවත්ද ජ්‍යෙෂ්ඨ උපාධි ඇත්තාය වදාල ගාලීවකි.)

53.10. යථාපි පුජ්චරාසිම්භා

- කයිරා මාලාගුණේ බහු

ඡ්‍රේවං ජාතේන මව්චේන

- කත්තබිබං කුසලං බහුං

දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් ගොඩක් එකතු කරලා මල් මාලා ගොඩක් ගොතනවා වගේ, මෙනිස් ලෝකේ ඉපදිචිව කෙනා ඒ විදිහටම පුළුවන් තරම් කුසල්මයි කරගන්න ඕනෑම.

(සටුන් නුවත්ද වියාභා උපාධිකා ඇත්තාය වදාල ගාලීවකි.)

54.11. න පුජ්චගන්දෝ පටිචාතමේති

න වන්දනං තගරමල්ලිකා වා

සතක්ද්ව ගන්දෝ පටිචාතමේති

සබඩා දිසා සප්පුරිසේෂ් පවාති

මල් සුවද උඩු සුළගෙ හමා යන්නේ නැ. සඳහ්, කුවරලා, සිනිදේද, බෝලිදේද කොච්චර සුවද වුණත්, උඩු සුළගෙ හමන්නේ නැ. නමුත්, සත්පුරුෂයින්ගේ ගුණ සුවද උඩු සුළගෙ පවා හමනවා. සත්පුරුෂයා හැම දිසාවක්ම සුවදවත් කරනවා.

(සැටින් තුවත් ආනත්ද තෙටැන් ඇත්තාය වැඳාගැනීම්)

**55.12. වන්දනා තරග වාපි - උප්පලා අඟ වස්සින්
ඒතේසි ගන්ධනාතානා**

- සිලගන්ධේ අනුත්තරෝ

සඳහ්, කුවරලා, මානෙල්, සමන් පිවිව කියන
මය මල්වල සුවදට වඩා, ගුණවතුන්ගේ සිල් සුවද
කොයිතරම් උතුමිද.

(සැටින් තුවත් ආනත්ද තෙටැන් ඇත්තාය වැඳාගැනීම්)

56.13. අප්පමත්තේ අය ගන්ධේ

යාය තගරවන්දනී

යේ ව සිලවත ගන්ධේ

වාති දේවේසු උත්තමෝ

සඳුන්, කුවරලා වගේ මල්වල තියෙන්තේ
සුවද රිකයි. ඒ වුණාට, සිල්වතුන්ගේ ගුණ සුවද රීට
වඩා උතුම්. දෙවිලොවටත් හමාගෙන යනවා.

(වේෛවනාගාමයේදී මහා ක්‍රිස්ත් තොරතු ඇත්තාය විදාල
ගාලීචකි.)

57.14. තේසං සම්පන්නසීලානා
අප්පමාදවිහාරිනා
සම්මදක්කදා වීමුත්තානා
මාරෝ මග්ග න වින්දති

ඒ රහතන් වහන්සේලා සිලවන්තයි. අප්පමාදීව
මයි ධරමයේ හැසිරෙන්තේ. ආරය සත්‍ය අවබෝධය
තුළින් දුකින් තිදහස් වෙළයි ඉත්තේ. උන්වහන්සේලා
ව්‍යුතින් මග මාරයාට තම් දුනගන්ට බැඟී.

(වේෛවනයේදී ගෝධික තොරතුණ් ජ්‍යෙෂ්ඨ ඇත්තාය විදාල
ගාලීචකි.)

58.15. යථා සංකාරධානස්මි。
- උස්ස්කිතස්මි. මහාපලේ
පදුම් තත්ත්ව ජායේම් - සුවිගන්ධා මතෙන්රම්.

මහපාර අයිතෙන කුණු දාන ලොකු වතුර

වළවල් තියෙනවා. ඔය මඩ වතුරේ නෙත්මක් පිපෙනවා. ඒ නෙත්ම මල හරිම සුවදයි. හරිම ලස්සනයි.

**59.16. ඒවං සංකාරහුතේසු - අන්ධහුතේ පුපුජ්ජනේ
අතිරෝචනි පක්ද්සාය
- සම්මාසම්බුද්ධසාචකෝ**

මෙම අන්ධබාල පෘථිග්ජනයන්ගේ ලෝකෙන් ඔය විදිහමයි. කුණු දාන වතුර වළක් වගේ. නමුත් ඔය ලෝකෙමයි සම්මා සම්බුද්ධරජාණන් වහන්සේගේ ග්‍රාවකයන් බලන්නේ. මධ්‍යි පිපිවිව සුවද නෙත්මක් වගේ.

(නේත්‍රවන ඇසයුමේදී ගත්තැන්න ඇත්තාය එදාළ ගාලීවකි.)

සාදු! සාදු!! සාදු!!!

මල් උපමා කොට වදාල කොටස නිමා විය.
(පුජ්ජ වග්ගය නිමා විය.)

ඒ භාගයවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

5.

අඹුන බාලය ගැන වදාල කොටස (බාල වර්ගය)

60.1. දිසා ජාගරතේ රත්ති

- දිසා සන්තස්ස යෝජනා

දිසේ බාලානා සංසාරෝ

- සද්ධම්ම අවජානතා

නොතිදා ඇහැරගෙන ඉන්න කෙනාට, රාත්‍රිය
ගොඩාක් දිගයි. වෙහෙසට පත්වෙච්ච කෙනාට
යොදුන ගොඩාක් දිගයි. අන්න ඒ විදිහමයි, සද්ධරෘමය
අවබෝධ නොකරගත්තු බාලයන්ගේ සංසාර ගමනත්
බොහෝම දිගයි.

(නේත්‍රවන අයුරුවේදී බාජ සේවකයෙක් ඇත්තා විදාල ගාරාවකි.)

61.2. වරණ්ද්‍යෙවි නාධිගච්චියා

- සෙයෙහි සඳිසමත්තනෝ
- එකවරියා දැල්හා කයිරා
- තත්ත්ව බාලේ සහායතා

එක්කො තමන්ට වඩා උසස් කෙනෙක්වයි ආගුයට සෞයාගන්න ඕනෑ. එහෙමත් නැත්තම් තමන්ට සමාන ගුණධරුම තියෙන කෙනෙක්වයි ආගුයට සෞයාගන්නට ඕනෑ. එහෙම කෙනෙකුත් සෙයාගන්න නැත්තම්, දුඩී අධිෂ්ථානයකින් නුදේකලාවේ තනියම ජ්වත්වෙන්ට ඕනෑ. අසත්සුරුහුයන් එක්ක යාලිකම් ඕනෑ නැ.

(සැවැන් නුවත්ද බහාක්ෂ්‍ය තොරතුරු ගෝලයෙක් ඇත්තා විදාල ගාරාවකි.)

62.3. පුත්තා මත්ත්‍රී දනම්මත්ත්‍රී

- ඉති බාලෝ විහංදුංදුති
- අත්තා හි අත්තනෝ තත්ත්ව
- කුතො පුත්තා කුතො දනා

“අනේ මට දරුමල්ලො ඉන්නවා. මට සල්ලි

බාගේ තියෙනවා” කියල අයුෂාන පුද්ගලයා ඒ මත්තේම හැපෙනවා. නමුත්, තමන්ට තමන්වත් නෑ. එහෙම එක් දරුමල්ලො කොහොත්ද? සල්ලි බාගේ කොහොත්ද?

(සැටිත් තුවත්ද ආතන්ද සුව්වූයා ඇත්තා ව්‍යාපෘතියාවකි.)

- 63.4. යෝ බාලෝ මක්දක්ති බාලාං
 - පණ්ඩිතෝ වා'පි තේන සේ'
 බාලෝ ව පණ්ඩිතමානී
 - ස වේ බාලෝ'ති වුව්වති

යම්කිසි අයුෂාන පුද්ගලයෙක් තමන්ගේ අයුෂානකම දන්නවා නම්, ඔහු තුවණුත්තෙක් වෙන්ට හේතු වෙන්නේ ඒකමයි. අයුෂාන පුද්ගලයා තමන් ගැන හිතාගෙන ඉන්නේ මහා තුවණුත්තෙක් කියලා නම්, ඔහු ඒකාන්තයෙන්ම අයුෂානයෙක් කියලයි කියන්ට තියෙන්නේ.

(ජේත්තින ඇසුපුශ්චේ ගැට කභත්තාත් දෙඟෙනක් ඇත්තා ව්‍යාපෘතියාවකි.)

- 64.5. යාවත්වම්පි වේ බාලෝ
 - පණ්ඩිතං පයිරුපාසති

න සේ ධම්මං විජානති
- ද්‍රිඩ් සුපරසං යථා

අදාන පුද්ගලයෙක් තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම නුවණැති මුතිවරයෙක්ව ඇසුරු කළත්, ඔහු නම් ධර්මය අවබෝධ කරන්නේ නෑ. හොඳේක රසය නොතේරන හැන්දක් වගේ.

(ජේත්‍රානා ඇසුපුලේදී උදායී තොරතු ඇත්‍යාය විදාහ ගාථාවකි.)

65.6. මුහුත්තමපි වේ විද්‍යුත්සු
- පණ්ඩිතං පයිරුපාසති
විජ්පං ධම්මං විජානාති
- ජීවිතා සුපරසං යථා

බුද්ධීමත් පුද්ගලයා සුළු මොහාතකට හරි, නුවණැති මුතිවරයෙක්ව ඇසුරු කළාත්, ඔහු ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නවා. හොඳේක රසය වහාම දැනගන්න දිවක් වගේ.

(ජේත්‍රානා ඇසුපුලේදී භාගියුයක තික්කුත් ඇත්‍යාය විදාහ ගාථාවකි.)

66.7. වරන්ති බාලා දුම්මෙමියා
අමිත්තේන්ව අත්තනා
කරෙන්තා පාපකං කම්මං

යං හෝති කටුකප්පේලාං

ප්‍රයාවක් තැනි අසත්පුරුෂයෝ ජීවත් වෙන්නේ තමන්ම තමන්ට හතුරුකම් කරමිනුයි. පුළුවන් කරම් පවි කර කර කල් ගෙවනවා. අන්තිමේදී කටුක විපාක විදින්ට සිද්ධ වෙනවා.

(අන්තිමයේදී ඇඟිජ්‍යා සුජ්පත් කුඩා තෝරියා ඇත්තායා ව්‍යාපෘති ගාර්වකි.)

67.8. න තං කම්මං කතං සාඩු

- යං කත්වා අනුතප්පති

යස්ස අස්සූමුබෝ රෝදං - විපාකං පටිසේවති

යම් දෙයක් කළාට පස්සේ, ඒ ගැන පසුතැවෙන්ට සිදුවෙනවා නම්, කදුල් හල හලා, හඩා එකේ විපාක විදින්ට සිදුවෙනවා නම්, එබදු පවි කරන්ට හොඳ තැ.

(අන්තිමයේදී එකත්ත ගාවියෙකු ඇත්තායා ව්‍යාපෘති ගාර්වකි.)

68.9. තක්දුව කම්මං කතං සාඩු

- යං කත්වා නානුතප්පති

යස්ස පතිතෝ සුමතෝ - විපාකං පටිසේවති

යම් දෙයක් කළාට පස්සේ, ඒ ගැන

පසුතැවීල්ලක් ඇතිවෙන්නේ තැත්තම්, ඒ පුණුස් විපාකය විදින්ට තියෙන්නේ ප්‍රීතියෙන් පිනාගිය සතුවූ සිතකින් නම්, එවැනි පින් කරගන්න එක කොයි තරම භොඳ දෙයක්ද.

(ජේත්‍යාන අසුජුලේදී සුභන මල්කාර්යා ඇත්‍යාය වැඹාල ගාථාවකි.)

69.10. මධුවා මක්දක්ති බාලෝ
යාව පාපං න පච්චති
යදා ව පච්චති පාපං
අප් බාලෝ දුක්ඛං නිගච්චති

පච්චාරයාට තමන් කරපු පච්ච විපාක නොදෙනතාක්ම, ඒ පච්ච කිරීම මේ පැණි වගේ කියලයි හිතෙන්නේ. නමුත් යම් දවසක ඒ පච්ච පලදෙන්ට පටන් ගත්තහම තමයි ඒ අදාන පුද්ගලයා දුකට වැටෙන්නේ.

(ජේත්‍යාන අසුජුලේදී නැඳ මාණවකාය ඇත්‍යාය වැඹාල ගාථාවකි.)

70.11. මාසේ මාසේ කුසග්ගේන
බාලෝ හුක්ද් ජේප් හෝජනං
න සේ සංඛාතයමමානං
කලං අග්සති සේප්ලසිං

අයුරාත පුද්ගලයා කෙලෙස් තවනවා කියලා හිතාගෙන, මාසයකට වතාවක්, තණ කොළේක අග තවරපු ආහාර සිංගක් අනුහව කළත්, ඒක ධර්මාවබෝධ කළ රහතන් වහන්සේලාගේ ජීවිතයෙන් දහසයෙන් කොටසක් දහසය වතාවකට බෙදලා ගන්න කොටසක් තරම් වත් වටින්නෙන නැ.

(ජේත්‍රාන ඇසුයුවේදී පම්බුක ආඩ්චියා ඇත්තාය විදාල ගාර්ඩ්‍රාවකි.)

71.12. න හි පාපං කතං කම්මෙ.

සජ්ජ්‍ර බේරු' ව මුච්චති
චහන්තං බාලමන්වේති
හස්මව්‍යන්නො'ව පාවකේ'

කිරී නම් ඉක්මනට මිදෙනවා තමයි. තමුත් ඒ විදිහට කෙනෙක් කරපු පාප කරමය ඉක්මනට විපාක දෙන්නෙන නැ. අඟ යට සැගවෙලා තියෙන ගිනි පුපුරු වගේ තිබිල, නියම වෙලාවට ඒ පාඨී පුද්ගලයාට පුව්වමින් පස්සෙන් ලුහුබදිනවා.

(වේත්‍රානයේදී ප්‍රේතායෙක් ඇත්තාය විදාල ගාර්ඩ්‍රාවකි.)

72.13. යාවදේව අනත්ථාය - කුත්තං බාලස්ස ජායති හන්ති බාලස්ස පුක්කංසා.

- මුද්ධමස්ස විපාතයේ

අසත්පුරුෂයාගේ යම් කිසි දැනුමක් ඇත්තාම්,
මහුගේ විනාශය පිණිසමයි ඒක හේතු වෙන්නේ.
අන්තිමේදී ඒ අසත්පුරුෂයා තමන්ගේ හිස් මුදුන වන
නුවණත් වනසාගන්නවා. යහපත් ගතිගුණ ටිකක් හරි
ඇත්තාම්, ඒකත් වනසාගන්නවා. විනාශය කරාම
යිනවා.

(ජේවිතයේදී ප්‍රෝයෙක් ඇත්තාය වැඳාලු ගාථාවකි.)

73.14. අසත් හාවනම්විශේෂයා

පුරෙක්බාරක්ද්ව හික්ඩුසු
ආවාසේසු ව ඉස්සරියා
පුජා පරකුලේසු ව

අයුළාන හික්ෂුව ආස කරන්නේ ගරු බුහුමත්
ලබන්ටමයි. හික්ෂුන් අතරත් මුල් පුටුව ගන්ටමයි කැමති
වෙන්නේ. ස්ථානවල අධිපති වෙන්ටමයි කැමති
වෙන්නේ. දායක පවුල්වලින් පුද පුජා ලබන්ටමයි
කැමති වෙන්නේ.

(ජේවිත ඇසුයුලේදී සුඩ්‍රිම තොරතු ඇත්තාය වැඳාලු ගාථාවකි.)

74.15. මමේව කතාමක්කුන්තු

- ශිහි ප්‍රතිඵල්තා උපෙක්
- මමෙව අතිවසා අස්සු
- කිවිවාකිවිවේසු කිස්මිවී
- ඉති බාලස්ස සංකප්පෙක්
- ඉවිතා මානෙක් ව වචිති

“මේ ශිහි පැවිදි කටුරුත් හැම දෙයක් ගැනම මගෙන් විතරමයි අහන්ට ඕනෑ. ලොකු කුඩා හැම කටයුත්තකදීම මගෙන් විතරමයි උපදෙස් ගන්න ඕනෑ” කියල හිතන එක තමයි බාලයාගේ සිතුවිල්ල. ඒකෙන්මයි ඔහුගේ පාඨී ආසාවනුත්, මාන්නයන් වැඩ්වන්නේ.

(ජේන්න ඇසුයුවේදී සුබම් තොටෙන ඇභ්‍යා වදාල ගාර්ඩකි.)

75.16. අක්ක්දා හි ලාභපනිසා

- අක්ක්දා නිවිලානගාමීනී
- ඒවමෙත් අහික්ක්දාය
- හික්බු බුද්ධස්ස සාවකෝ
- සක්කාරං නාහිනන්දෙයා
- විවේකමනුමුණුහැයේ

ලාභ සත්කාර, කිරිති ප්‍රගංසා උපද්‍රවාගන්න

එක වෙනත් වැඩපිළිවෙලක්. නිවන් අවබෝධ කරන එක වෙනම වැඩපිළිවෙලක්. බුදු සම්දුන්ගේ ග්‍රාවක හික්ෂුව ඔය වෙනස හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නේ. ඒ නිසා, ඔහු ලාභ සත්කාර, කිරිති ප්‍රශ්නයා වලට කැමති වෙන්නේ තැ. බණ හාවනා කිරිමට වුවමනා විවේකයමයි ඇතිකරගන්නේ.

(ජේත්වන ඇසුපුලේදී ඇත්තාසත්‍යාච්‍යා තිස්ස තොරත් ඇත්තාය වදාල
ගාර්ඩ්වති.)

සාදු! සාදු!! සාදු!!!

අදාළ බාලයා ගැන වදාල කොටස නීමා විය.
(බාල වග්ගය නීමා විය.)

ල් භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

6.

නුවණැනි සත්පුරුෂයා (ගැන ව්‍යුහ කොටස (පණ්ඩිත වර්ගය)

76.1. නිධිනා'ව පවත්තාරං

- යෝ පස්සේ වත්පදස්සිනා。

නිග්‍යෙහවාදීං මෙධාවිං

- තාදිසං පණ්ඩිතං හපේ

තදිසං හජමානස්ස

- සෙයෙය් හෝති න පාපියෝ

නිධානයක් තියෙන තැන පෙන්වා දෙන
මිතුයෙක් වගේ, නුවණැත්තා අඩුපාඩු දැක්කම,
කරුණාවෙන් අවවාද කරලා, වරදෙන් මිදෙන්ට උදව්

කරනවා. එබදු නුවණුති සත්පුරුෂයන්ටයි ඇසුරු කළ යුත්තේ. එබදු උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක් මයි සිදුවෙන්තේ. අයහපතක් නම් තොවයි.

(ජේත්වන ඇසුරුවේදී බාධ තෙතැන් ඇත්තාය විදාල ගාර්ඩ්කි.)

- 77.2. ඕවදෙයානුසාසනය - අසබ්‍යා ව නිවාරයේ
සතං හි සෝ පියෝ හෝති
- අසතං හෝති අප්පියෝ

කළුයාණ මිතුයා වරදින් මිදෙන්ට අවවාද කරනවා. යහපතේ හැසිරෙන්ට අනුගාසනා කරනවා. පවි වලින් වළක්වාගන්නවා. එබදු කළුයාණ මිතුයන්ට නුවණුති සත්පුරුෂයන්ට හරි ප්‍රියයි. තමුත් අසත්පුරුෂයින්ට ඔවුන්ට අප්‍රියයි.

(ජේත්වන ඇසුරුවේදී ඇස්ස්සි ප්‍රතිඵලිසුක දෙශදෙනා ඇත්තාය විදාල ගාර්ඩ්කි.)

- 78.3. න හතේ පාපකේ මිත්තේ
- න හතේ පුරිසාධමේ
හත්ත් මිත්තේ කළුයාණේ
- හත්ත් පුරිසුත්තමේ

පාප මිතුයන්ට ඇසුරු කරන්ට එපා. පහත්

අදහස් ඇති පුද්ගලයන්ට ඇසුරු කරන්ට එපා. කළුණ මිතුයන්ට ඇසුරු කරන්න. සීල, සමාධි, පූජා ආදි ගුණ දහම් පිරැණු උතුම් පුද්ගලයන්ට ඇසුරු කරන්න.

(ජේත්වන ඇසුරුවේදී ජන්න තොරතු ඇත්තාය වැඳාගැනීමෙන් නොවනු ලබයි.)

79.4. ධම්මපිහි සුබං සේති

- විජ්පසන්නේන වේතසා

අරියප්පවේදිනේ ධම්මේ

- සදා රමති පණ්ඩිතෝ

දරමාවබෝධයෙන් සිත් සතන් පහන් කරගන් නුවණැති පින්වතුන්, ධරම ප්‍රිතියෙන් යුක්තව සැප සේ කළේ ගෙවනවා. ඒ නුවණැති සත්පුරුෂයා, බුද්ධාදී ආරයයන් වහන්සේලා වදාල ශ්‍රී සද්ධර්මයට හැමදාම ඇළම් කරනවා.

(ජේත්වන ඇසුරුවේදී මූහුකෘෂින තොරතු ඇත්තාය වැඳාගැනීමෙන් නොවනු ලබයි.)

80.5. උදකං හි නයන්ති නෙත්තිකා

ලසුකාරා නමයන්ති තේශනා

දාරුං නමයන්ති තවිතකා

අත්තානා දමයන්ති පණ්ඩිතා

කුඩාරුවලට වතුර ගෙනියන අය තමන් කැමති විදිහට ඇල වේලි කපාගෙන වතුර ගෙනියනවා. හි වඩුවා හි දඩු නවලා, සකස් කරන්නේ තමන්ට ඔහු විදිහටයි. වඩු බාසුන්තැහේලා ලි දඩු නවලා, ලි බඩු හදන්නේ තමන්ට ඔහු විදිහටයි. නුවණැති උද්විය අන්න ඒ විදිහටයි තමන්ට දමනය කරගන්නේ.

(ජේත්වන ඇසුපුලේදී එත්තින සාමණ්‍රෝධන ඇත්තාය වදාල
ගාර්ඩ්වකි.)

- 81.6. සේලෝ යථා ඒකසන් - වාතේන න සම්රති
ඒවං නින්දාපසංසාදු
- න සම්ක්ෂ්පන්ති පණ්ඩිතා

තනි කළුගල් පර්වතයක්, කොයිතරම් තදින් ඩුලු. හැමුවත් සෙලවෙන්නේ නැ. නුවණැති සත්පුරුෂයෙක් අන්න ඒ වගේ තමයි. නින්දා ප්‍රශ්නය වලට සෙලවෙන්නේ නැ.

(ජේත්වන ඇසුපුලේදී ලකුණ්වක තැන්ති ඇත්තාය වදාල
ගාර්ඩ්වකි.)

- 82.7. යථාපි රහදේ ගම්හිරා
- විජ්‍යපසන්නේ අනාවිලෝ

ඒවං ධමමානී සුත්වාන
- විප්පසිද්ධත්ති පණ්ඩිතා

මහා විලක් තියෙනවා. ඒක ගැහුරුයි. වතුර පැදිලා තියෙන්නේ. කැළඹිලා නෑ. අන්ත ඒ විදිහමයි. ශ්‍රී සද්ධරුමයට සවන් දෙන තුවණුති සත්පුරුෂයෝ ඒ ගැන ගොඩක් පහදිනවා.

(පේන්තු ඇසුපුලේදී කාණ්ඩානාව ඇත්තාය විදාහ ගාලාචි.)

83.8. සබැත්ත් වේ සප්පුරිසා ව්‍යත්ති
න කාමකාමා ලපයන්ති සන්නේ
සුබෙන ප්‍රේරිතා අප වා දුබෙන
නොව්වාවල පණ්ඩිතා දස්සයන්ති

සත්පුරුෂ උතුමන් හැම දෙයක් ගැනම ඇති ආගාව දුරුකර ගන්නවා. තමන් කැමති දේවල් ලබාගන්න ආසාවෙන්, ඒ ගාන්ත මූතිවරු වාටු බස් දොඩින්නේ නෑ. ඒ නිසා සැපක් ලැබුණත්, දුකක් ලැබුණත් තුවණුති උතුමන් ඒ සැප දුකට අනුව උස් පහත් වෙන්නේ නෑ.

(පේන්තු ඇසුපුලේදී ගිණුන්නට දොස් නැග සික්කුන් ව්‍යාපෘති ඇත්තාය විදාහ ගාලාචි.)

84.9. න අත්තහේතු න පරස්ස හේතු
 න පුත්තම්විහේ න දනා න රටියං
 න ඉච්චෙයා අධම්මෙන සමීද්ධිමත්තනෝ
 ස සිලවා පස්සැකුවා ධම්මකෝ සියා

නුවණුත්තා තමන් සඳහාවත් පවි කරන්නෙන
 තැ. අනුත් නිසාවත් පවි කරන්නෙන තැ. මහුම
 අධාරමිකව ලැබෙන දු දරුවා ඕනෑත් තැ. දනයක්
 ඕනෑත් තැ. කොට්ඨාසීම අධාරමිකව ලැබෙන කිසි
 දියුණුවකට මහු කැමති තැ. ඇත්තෙන්ම මහු
 සිල්වතෙක්. පූජාවන්තයෙක් වගේම ධාරමික
 කෙනෙක් වෙනවා.

(ජේනවා ඇසුපුරේදී බෙවිඹික තොරතු ඇත්තාය වදාළ ගාර්ඩ්කි.)

85.10. අප්පකා තේ මනුස්සේස්සු
 - යේ ජනා පාරගාමිනෝ
 අරායං ඉතරා පජා - තීරමේවානුධාවති

මේ මනුෂ්‍යයින් අතර සංසාරෙන් එතෙර
 වෙලා නිවන කරා යන්නෙන ඉතාම වික දෙනයි. අනික්
 පාථ්‍යන උදවිය ඔක්කොම ආයෝමත් මේ සංසාරට
 මයි. මෙතෙරටමයි දුවගෙන එන්නෙ.

(නේතැන අසුරේදී දහමට සමන ඇම ඇත්තාය විදාල ගාලාවකි.)

- 86.11. යේ ව බෝ සම්මදක්බාතේ
දම්මේ දම්මානුවත්තිතෝ
තේ ජනා පාරමෙස්සන්ති
මව්වූයෙයාං සුදුත්තරං

තපාගතයන් වහන්සේ නමක් විසින් ඉතා පිරිසිදුව පවසන ලද බුදු සසුන තුළ යම් කෙනෙක් ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ උදවිය එතෙර වෙන්ට ඉතාමත් දුෂ්කර වූ මේ මාර උගුලෙන් ගැලවෙලා සිංසාරෙන් එතෙර වීම වූ නිවන කරාම යනවා.

(නේතැන අසුරේදී දහමට සමන ඇම ඇත්තාය විදාල ගාලාවකි.)

- 87.12. කණ්ඩං දම්මං විජ්පහාය
- සුක්කං භාවේට පණ්ඩිතෝ
මිකා'නෝකං ආගම්ම - විවේකේ යත්ථ දුරමං

නුවණැති පුද්ගලයා අකුසල් දුරුකරනවා. ඒ වගේම ඔහු කුසලත් වඩන්ට ඕනෑ. රේට පස්සේ ගිහි ජීවිතේ අත්හැරලා අනගාරික සාසනයටත් ඇතුළු වෙනවා. සාමාන්‍ය ජනතාවට අමාරු තුදෙකලා

විවේකය තියෙනවා.

88.13. තත්‍රාහිරතිම්විෂයා හිත්වා

- කාමේ අකික්ක්වනෝ
- පරියෝද්පයෙයා අත්තානා
- විත්තක්ලේස්හි පණ්ඩිනෝ

අන්ත ඒ විවේකයට ඇලි සිටීමටයි මහු කැමති වෙන්නේ. කාමයන් අත්හැරලා, නිකෙලෙස් ජීවිතයක් කරා යන ඒ නුවණුත්තා තමන්ගේ සිත කෙලෙස් වලින් ඉවත් කරගෙන පිරිසිදු කරගන්නවා. (ජේත්තාන ඇසුයුමේ පත්‍රියක් තික්කුතු ඇත්තාය විදාහ ගාථාවිති.)

89.14. යේසං සම්බෝධිංගේසු

- සම්මා විත්තං සූභාවිතං
- ආදානපරිනිස්සග්ගේ - අනුපාදාය යේ රතා බිණාසවා ප්‍රතිමන්නෝ
- තේ ලෝකේ පරිනිඛුතා.

යම් කෙනෙකුගේ සිත බොජ්කංග ධරුම තුළ ඉතා හොඳින් දියුණු වෙලා තියෙනවා නම්, සියල බැඳීම් දුරුකරලා, උපාදාන රහිත වූ අමා නිවනේම

අැලී තියෙනවා නම්, ආසුවයන් ක්ෂය කරපු ඒ රහතන් වහන්සේලා නුවණීන් බබලනවා. උත්වහන්සේලා තමයි මේ ලෝක පිරිනිවන් පාන්නේ.

(ජ්‍යෙෂ්ඨ අසුජුලේදී එත්සියක් තිකුණු ඇත්තාය වදාල ගාලාචකි.)

සාද! සාද!! සාද!!!

නුවණැති සත්පුරුෂයා ගැන වදාල කොටස නිමා විය.

(පණ්ඩින වග්ගය නිමා විය.)

ඒ භාගයටත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

7.

රහතන් වහන්සේ ගැහී ව්‍යාප කොටස (අරහත්ත වර්ගය)

- 90.1. ගතද්ධිනෝ විසෝකස්ස
- විප්පමුත්තස්ස සඩ්බඩ
සඩ්බගන්ප්පහිණස්ස - පරිපාහෝ න විෂ්පති

රහතන් වහන්සේ සසර ගමන අවසන් කරලයි ඉන්නේ. ගෝක රහිතවයි ඉන්නේ. හැම දේකින්ම මුළුමනින්ම නිදහස් වෙළයි ඉන්නේ. හැම කෙලෙස් ගැටයක්ම නැති කරලයි ඉන්නේ. ඒ නිසා උන්වහන්සේ තුළ කිසි කෙලෙස් දාහයක් තැ.

(ඩිංක ඇඩ්බවනයේදී ඩිංක ඇංජය ව්‍යාප ගාථාවකි.)

91.2. උයුණුක්ෂේරන්ති සතිමන්තෝ

- න නිකේතේ රමන්ති තේ
- හංසා'ව පල්ලලං හිත්වා
- මිකමෝක්කං ජහන්ති තේ

ඒ රහතන් වහන්සේලා සතර සතිපටියානයේ සිහිය පිහිටුවාගෙනමයි ඉන්නේ. සමථ - විදුරශනාවේ මයි තැවත තැවත යෙදෙන්නේ. සිව්පසයට හිත ඇලෙන්නේ තැ. ඒ නිසා උන්වහන්සේලා වැඩසිටින හැම තැනක්ම අත්හැරලා බැඳීම රහිත සිතින් පිටත්වෙලා යන්නේ විල අත්හැරලා පියඹා යන හංසයින් වගේ.

(වේත්තියේදී මහ කෘෂිය තොටෙන ඇභ්‍යා වදාල ගාර්ඩ්කි.)

92.3. යේසං සන්නිවයෝ නත්පී

- යේ පරික්කුණාතහොශ්පනා
- සුක්කුන්තෝ අනිමිත්තෝ ව
- විමොක්බෝ යේස ගෝවරෝ
- අකාසේ'ව සකුන්තානා
- ගති තේසං දුරන්නයා

ඒ රහතන් වහන්සේලා තුළ සිව්පසය රස් කිරීමක් තැ. වළදින දානයේ යථාර්ථය උන්වහන්සේලා

දන්නවා. උන්වහන්සේලාට ගුනාත්‍ය සමාපත්තියත්, අනිමිත්ත සමාපත්තියත් නිවනත් අරමුණු වෙළයි තියෙන්නේ. අහසේ පියා ගිය කුරුලේලන්ගේ ගමන් මග කාටවත් දැකින්නට බැං. ඒ වගේම ඒ රහතුන් වැඩිය මගත් කාටවත් දැකින්නට බැං.

(ශේෂවන ඇසුපුලේදී බේලවිධිස්‍ය තොරතු ඇත්‍යායා වැඳාගැනීම් ආරාථිකා.)

93.4. යස්සාසවා පරික්ෂීණා

- ආහාරේ ව අනිස්සිතෝ
පුක්කුදෙක් අනිමිත්තෝ
ව
- විමොක්බෝ යස්ස ගෝවරෝ
ආකාසේ'ව සකුන්තානා
- පද්‍ය තස්ස දුරන්නායා

ඒ රහතන් වහන්සේලා සියලු කෙලෙස් නැතිකරලයි ඉන්නේ. වළදන දානෙ ගැන සිතේ ඇල්මක් නැ. සුක්කුදාත සමාපත්තියත්, අනිමිත්ත සමාපත්තියත්, නිවනත් අරමුණු වෙළයි ඉන්නේ. අහසේ පියා ගිය කුරුලේලන්ගේ පා සටහන් කාටවත් දැකගන්නට බැං. ඒ වගේම නිවනට වචින රහතුන්ගේ පිය සටහන් කාටවත් දැකගන්ව බැං.

(බේත්වනයේදී ඇතුළුදී තොරතු ඇත්‍යායා වැඳාගැනීම් ආරාථිකා.)

94.5. යස්සින්දියානී සමථ ගතානී

අස්සා යථා සාරලීනා සුදන්තා
පහිණමානස්ස අනාසවස්ස
දේවා'ම් තස්ස පිහයන්ති තාදිනෝ'

දක්ෂ රියදුරෙක් විසින් ඉතා නොදට හිලැ
කරපු අශ්වයන් වගේ, යම් කෙනෙක් තමන්ගේ
ඉන්දියයන් නොදට හිලැ කරගත්තා නම්, මාන්නය
නැතිකරපු, කෙලෙස් නැතිකරපු, අකම්පිත සින් ඇති
ල් රහතන් වහන්සේට දෙවියන් පවා කැමතියි.

(පූර්වානාම ඇයුලේදී මහ ක්‍රිඩා තොරතු ඇත්තා වදාල
ගාර්ඩ් වකි.)

95.6. පයවිසමෝ නො විරුද්ධකති

ඉන්ද්බිලුපමෝ තාදි සුබිලතෝ
රහදෝ'ව අපේතකද්දමෝ
සංසාරා න හවන්ති තාදිනෝ'

රහතන් වහන්සේ කා එක්කවත් විරුද්ධ
වෙන්නේ නැ. මහ පොලොව වගෙයි. අවලෝ දහමින්
කම්පා වෙන්නේ නැ. ඉන්ද්බිලයක් වගේ යහපත්
සිලයකින් යුත්තයි. මඩ නැති විලක් වගේ. එබදු රහතන්

වහන්සේට සංසාර ගමනක් නැ.

(ජේත්‍රාන ඇසුපුලේදී සර්ථිත තෙතැන් ඇත්‍යාය ව්‍යාපෘතිය යාච්‍යාවකි.)

96.7. සන්තා තස්ස මනා හෝති

- සන්තා වාචා ව කම්ම ව

සම්මදක්දකු විමුත්තස්ස

- උපසන්තස්ස තාදිනෝ

රහතන් වහන්සේට තියෙන්නෙ නිවි සැනසී ගිය හදවතක්. උන්වහන්සේගේ වචනත් නිවිලා තියෙන්නෙ. කයත් නිවිල තියෙන්නෙ. අවබෝධයෙන්ම දුකින් නිදහස් වුණ, උපගාන්ත සිත් ඇති රහතන් වහන්සේ එහෙම තමයි.

(ජේත්‍රාන ඇසුපුලේදී තිස්ස තෙතැන්ගේ සාම්බාද දියුයා ඇත්‍යාය ව්‍යාපෘතිය යාච්‍යාවකි.)

97.8. අස්සද්ධේය් අකතක්දකු ව

සන්ධිවේශ්දේය් ව යෝ නරෝ

හතාවකාසේය් වන්තාසේය්

ස වේ උත්තමපෝරිසේය්

යම් කෙනෙනක් ඇදුහීම ඉක්මවා ගිහින්, ප්‍රත්‍යාක්ෂයට පැමිණුනා තම්, පංචුපාදානස්බන්ධයට

කෙලෙහි ගුණ සලකන්නේ නැත්තම්, පටිච්ච සමුප්පාදයේ පුරුශ් කඩලා දුම්මා නම්, උපදින්ට තියෙන හැම අවස්ථාවක්ම නැති කළා නම්, කෙලෙස් වමනේ දුම්ම නම්, ඇත්ත වගයෙන්ම ඔහු උතුම මනුෂ්‍යයෙක්.

(ජේත්වන ඇසුපුලේදී ඇස්සුන් තොරතු ඇත්තාය විදාහ ගාර්වකි.)

98.9. ගාමේ වා යදි වා රක්ෂ්දෙක්

- නින්නේ වා යදි වා එලේ

යත්පා'රහන්තෝ විහරන්ති

- තං හුම් රාමණයායකා

ගමක වේවා, වනාන්තරයක වේවා, නිමිනයක වේවා. කදු ගැටයක වේවා, රහතන් වහන්සේලා යම් තැනක වැඩුණ්නවා නම්, ඒ බිම ඇත්තෙන්ම සුන්දරයි.

(ජේත්වන ඇසුපුලේදී බැඳුම්මීය ග්‍රැන් තොරතු ඇත්තාය විදාහ ගාර්වකි.)

99.10. රමණීයානි අරක්ද්දානි

- යත්ප්‍ර න රමති ජනෝ

විතරාගා රමිස්සන්ති

- න තේ කාමගවේසිනෝ

මහ වනාන්තර තරිම ලස්සනයි. ඒ වුණාට කම් සැප භෞයන රනයා ඒ වනයට ඇලෙන්තෙන නැ. විතරාගී වූ රහතන් වහන්සේලා නම් මහ වනයට භරි කැමතියි. උන්වහන්සේලා කම් සැප භෞයන්තෙන තැකි තිසයි එහෙම වුණේ.

(ජේත්‍රා ඇසුපුලේදී එකත්තා ස්ක්‍රියක ඇත්තාය වදාල ගාලාචි.)

සාද! සාද!! සාද!!!

රහතන් වහන්සේ ගැන වදාල කොටස නිමා විය.

(අරහතන්ත වග්‍යය නිමා විය.)

ඒ භාගයවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

8.

දූහස ගැන ව්‍යාප කොටස (සහස්ස වර්ගය)

- 100.1. සහස්සමඩ වේ වාචා - අනත්ථපදසංහිතා
ල්කං අත්ථපදං සෙයෙය්
- යෝ සුත්චා උපසම්මති

මෙලොවත් පරලොවත් අයහපතට හේතු වන
වවන දාහක් දෙඩුවත් කිසිවැඩක් නැ. ඒ වුණත්,
අර්ථවත්, එකම එක වවනයක් අහලා ජීවිතය
සංසිද්ධනවා නම් අන්ත ඒ වවනය තමයි උතුම්.
(වේෛවන ඇසුපෙෂී තම්බදාධික ඇත්තා ව්‍යාප ගාර්වකි.)

- 101.2. සහස්සම්පි වේ ගාලා - අනත්ථපදසංඝිතා
 ඒකං ගාලාපදං සෙයෙය්
 - යෝ සුත්වා උපසම්මති

මෙලොවත් පරලොවත් අයහපතට හේතු වන මිත්‍යා දෘශ්‍රීක ග්ලෝක දාහක් දෙශුවත් කිසිවැඩික් නැ. ජීවිතාවලෝධය ඇතිවෙන එකම එක ගාලා පදයක් අහලා ජීවිතය සංසිදෙනවා නම් අන්න ඒ ගාලාපදය තමයි උතුම්.

(ජේනවින ඇසුපුරේදී දාභෑච්චිය තොරතු ඇත්තායා වදාල ගාලාවකි.)

- 102.3. යෝ වේ ගාලාසත් හාසේ
 - අනත්ථපදසංඝිතා
 ඒකං ධම්මපදං සෙයෙය්
 - යෝ සුත්වා උපසම්මති

යම් කෙනෙක් මෙලොව, පරලොව අයහපත ඇතිකරන ග්ලෝක සියයක් කිවිත් වැඩික් නැ. යම් ධම්මපදයක් අහලා ජීවිතය සංසිදෙනවා නම්, අන්න ඒ එකම ධම්මපදය තමයි උතුම්.

(ජේනවින ඇසුපුරේදී කුණුකිලකේසි තොරතු ඇත්තායා වදාල
 ගාලාවකි.)

103.4. යෝ සහස්සං සහස්සේන

සංගාමේ මානුසේ ජනේ
ඒකක්ද්ව පෙරයේ අත්තානා。
ස වේ සංගාම්ප්‍රත්තමෝ

යම් කෙනෙක් යුද්ධ දාහක් කරලා, දහස් ගණන් මිනිසුන්ව පරදවා, ජයග්‍රහණය කළත්, ඒක නියම ජයග්‍රහණයක් නොවෙයි. නමුත් යම් කෙනෙක් මේ කෙලස් යුද්ධයෙන් තමන්ව දිනාගත්තොත්, ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම අර සියලු යුද්ධ දිනපු කෙනාට වචා උත්තම කෙනෙක් වෙනවා.

(ජේතාවන ඇසුපුලේදී කුණෑවුලකේසි තොත්තිය ඇත්තාය වදාල ගාර්ඩ්කි.)

104.5. අත්තා හවේ ජ්තං සෙයෙන්

යා වායං ඉතරා පජා
අත්තදන්තස්ස පෝසස්ස
නිව්වං සක්කුතවාරිනෝ

අැත්ත වශයෙන්ම තමන්ව ජයගැනීමයි උතුම් වෙන්නේ. අනික් ජනයා මොන දේවල් වලින් ජය ගත්තත්, ඒකෙන් වැඩක් වෙන්නේ නැ. තමාට

දුමනය කරගෙන, නිතරම ඉන්දිය සංවරයෙන් සිටින
පුද්ගලයාටයි ජයග්‍රහණය ලැබෙන්නේ.

(ජේත්වන ඇසුපුලේදී එකත්තා බ්‍රූජ්මණයෙක් ඇත්තායා වදාල
ගාර්ඩ්.)

105.6. නේව දේවෝ න ගන්ධබිබෝ
න මාරෝ සහ බ්‍රහ්මුනා
ජ්තං අපජ්තං කයිරා
තරාරුපස්ස ජන්තුනෝ

දෙවියෙකුටවත්, එබදු පුද්ගලයෙකුගේ
ජයග්‍රහණය වළක්වන්ට බැඳී. ගාන්ධර්වයෙකුටවත්,
බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත්, ඒ ජයග්‍රහණය
වළක්වන්ට බැඳී.

(ජේත්වන ඇසුපුලේදී එකත්තා බ්‍රූජ්මණයෙක් ඇත්තායා වදාල
ගාර්ඩ්.)

106.7. මාසේ මාසේ සහස්සේන
- යෝ යපේථ සතං සමං
ජ්කක්ද්ව හාවිතත්තානං - මූහුත්තමමි පුරුෂයේ
සා යේව පුරුෂනා සෙයෙකා
- යක්ද්වේ වස්සසතං පුතං

දහස් ගණන් වියදම් කරගෙන, මාසයක් ගානේ යාග කළත්, අවුරුදු සියයක් මුළුල්ලේ යාග කළත්, සිත දියුණු කරගත් රහතන් වහන්සේ නමකට එක් මොහොතක පුද පූජාවක් කළාත්, අර සියක් අවුරුදු මුළුල්ලේ කරපු යාගෙට වඩා මොහොතකට කළ මේ පූජාවයි ග්‍රේෂ්‍ය වෙන්නේ.

(වේෛවන ඇසුයුවේදී සර්යුත් තොරතුළු මාතා ඇත්‍යා වදාල
ගාලාවකි.)

107.8. යෝ ව වස්සසත් ජන්තු

- අග්ගිං පරිවර්ତ වනේ

එකක්ද්ව හාවිතත්තානා - මුහුත්තමයි පූජයේ
සා යෝව පූජනා සෙයෙය්

- යක්ද්වේ වස්සසත් පුත්

යම් පුද්ගලයෙක් මහ වනයක ඉදගෙන සියක් අවුරුදු මුළුල්ලේ ගිනි පූජාවන් කර කර ඉන්නවට වඩා සිත දියුණු කරගත් එක රහතන් වහන්සේ නමකට මොහොතක් පුද පූජාවන් කළාත්, අවුරුදු සියයක් මුළුල්ලේ කරන අර ගිනි පූජාවට වඩා මොහොතකට කළ මේ පූජාවයි ග්‍රේෂ්‍ය වන්නේ.

(වේෛවන ඇසුයුවේදී සර්යුත් තොරතුළු සෞඛ්‍යයුතු ඇත්‍යා

විදාල ගාර්ඩ්කි.)

108.9. යං කිස්ද්වී සිටියිං ව පුතං ව ලෝක්
සංවච්චරං යපේෂ්ථ පුස්ද්ධුපෙක්බෝ
සබ්බම්පි තං න වතුහාගමේ'ති
අහිවාදනා උත්ප්‍රගතේසු සෙයෙයා

පින් කැමති කෙනෙක් මේ ලෝක් අවුරුද්දක්
ගානෙ මහා යාග, පොඩි යාග ආදි මහ දන් දුන්නත්,
සාපු මග ගමන් කරපු රහතන් වහන්සේලාට කරන
වන්දනාවකින් හතරෙන් පංගුවක් තරමිවත් ඒක
වටින්නෙ නැ. රහතන් වහන්සේලාට කරන වන්දාවම
තමයි ග්‍රේෂ්ඨ වෙන්නෙ.

(වේත්‍රින ඇසුපුරේදී ඝර්යුහු තොත්තෙල් යාලී බුශ්වරුණයෙකු
ඇත්‍යාය විදාල ගාර්ඩ්කි.)

109.10. අහිවාදනසීලිස්ස
නිව්චං වද්ධාපවායිනෝ
වත්තාරෝ ධමමා වඩ්චින්ති
ආපු වණ්ණෝ සුබං බලං

සිල්චත් උතුමන්ට වන්දනා කරනවා නම්,
ගුණයෙන්, තුවණීන් වැඩිහිටියන්ට නිතර සලකනවා

නම්, ඔහු කුල ආයුෂ, වර්ණය, සැපය, බලය යන මේ ගුණ හතරම වැඩෙනවා.

(දිසැල්බක වනයේදී දිසායු කුමරු ඇත්තා විදාල ගාර්චුවකි.)

110.11. යෝ ව වස්සසත් ජීවී

දුස්සිලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙයෙයා
සිලවන්තස්ස ක්‍රායිතෝ

යම් කෙනෙක් දුස්සිලව, විත්ත සමාධියක් නැතුව, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා, සිල්වත් වෙලා, දියාන වච්මින් එක ද්වසක් ජීවත්වෙන එක ගේෂ්ඨියයි.

(ජේනවන ඇසුපුරේදී සංකිච්ච සාමණ්‍රයන් ඇත්තා විදාල ගාර්චුවකි.)

111.12. යෝ ව වස්සසත් ජීවී

දුජ්පණ්ඩෙකුද් අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙයෙයා
පණ්ඩුවන්තස්ස ක්‍රායිතෝ

යම් කෙනෙක් ප්‍රයාවකුත් නැතිව, විත්ත සමාධියකුත් නැතුව, සියයක් අවුරුදු ජීවත් වෙනවාට

වඩා, ප්‍රයුත් ඇති කරගෙන සමථ විද්‍රෝහනා වචමින් එක ද්‍රව්‍යක් ජ්‍රීවත්වෙන එක ගෞෂ්ම්යයි.

(ජේතැට්‍යා ඇසුපුලේදී බාණුකොණ්ඩික්කු තොරතු ඇත්තායා විදාල ගාර්ඩ්‍යාවකි.)

112.13. යෝ වේ වස්සසත් ජ්‍රීවේ

- කුඩිතෝ හිනවීරියෝ
- ඡේකාහං ජ්‍රීවිතං සෙයෝ
- වීරියමාරහතෝ දළංහං

යම් කෙනෙක් නිවත් මගේ හැසිරෙන්ට උත්සාහයක් නැතිව, සමථ විද්‍රෝහනා වචන්තාට වීරියක් නැතිව, අවුරුදු සියයක් ජ්‍රීවත් වෙනවාට වඩා, දුඩ් වීරියකින් යුත්තව, සමථ විද්‍රෝහනා වචමින් එක ද්‍රව්‍යක් ජ්‍රීවත්වෙන එක ගෞෂ්ම්යයි.

(ජේතැට්‍යා ඇසුපුලේදී සැංඛ්‍යාස තොරතු ඇත්තායා විදාල ගාර්ඩ්‍යාවකි.)

113.14. යෝ වේ වස්සසත් ජ්‍රීවේ

- අපස්සං උදියව්‍යයෘ
- ඡේකාහං ජ්‍රීවිතං සෙයෝ
- පස්සතෝ උදියව්‍යයෘ

යම් කෙනෙක් පංච උපාදානස්කන්ධයේ හට

ගැනීමත්, නැතිවීමත් විදුරශනා ප්‍රජාවෙන් නොදුකා,
අවුරුදු සියයක් ජීවත් වෙනවාට වචා, පංච
ලපාදානස්කන්දයේ අනිත්‍ය දකිමින් එක ද්‍රව්‍යක්
ජීවත්වෙන එක ග්‍රේෂ්‍යයි.

(ජේත්වන ඇසුපුලේදී තුමානා තෝණිය ඇත්තාය ව්‍යාපෘතියාවකි.)

114.15. යෝ වේ වස්සසත් ජීවේ

- අපස්සං අමතං පද්‍රං
- එකාන් ජීවිතං සෙයෙය්
- පස්සතෝ අමතං පද්‍රං

යම් කෙනෙක් ඒ අමා නිවන අවබෝධ
නොකොට, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වචා ඒ
අමා නිවන අවබෝධ කරගෙන, එක ද්‍රව්‍යක් ජීවත්වීම
ග්‍රේෂ්‍යයි.

(ජේත්වන ඇසුපුලේදී කිසාගේතේ ඇත්තාය ව්‍යාපෘතියාවකි.)

115.16. යෝ වේ වස්සසත් ජීවේ

- අපස්සං ධම්මලුත්තමං
- එකාන් ජීවිතං සෙයෙය්
- පස්සතෝ ධම්මලුත්තමං

යම් කෙනෙක් මේ උතුම් ධර්මය අවබෝධ

නො කොට අවුරුදු සියයක් ජ්‍යෙත් වෙනවාට වඩා
මේ උතුම ධර්මය අවබෝධ කරගෙන එක ද්‍රව්‍යක්
ජ්‍යෙත්වෙන එක ග්‍රේෂ්‍යයි.

(ජ්‍යෙත්වන ඇසුපුලේදී බහුපුත්‍ර තොත්තිය ඇත්තාය වදාල ගාලීවකි.)

සාදු! සාදු!! සාදු!!!

දහස ගැන වදාල කොටස නිමා විය.

(සහස්‍ර වග්‍යය නිමා විය.)

ඒ භාගයවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

9.

පවි කිරීම ගැන ව්‍යාප කොටස (ප)ප වර්ගය)

116.1. අහිත්පරේථ කලුෂාණේ

- පාපා විත්තං නිවාරයේ
- දන්ධං හි කරෝතෝ ප්‍රක්ශ්ඩ්ඩං
- පාපස්මිං රමති මතො

දාන, සිල, භාවනා ආදි යහපත් වින්කම් ඉක්මනට කරගන්නට ඕනෑ. ඒ වගේම පාපයෙන් හිත වළක්වගන්ටත් ඕනෑ. මිනකමක් නැතුව, පමා වෙවි පින් කරගන්ට ගියෙන්, තමන්ටත් නොදුනීම පවි වලට හිත ඇලෙනවා.

(නෝතින අසුජ්‍යලේදී වූලේක්සාවක ඇත්‍යාය වැඳාලු ගාර්ඩ්‍යාවකි.)

- 117.2. පාපං වේ පුරිසේය් කයිරා
 නා තං කයිරා පුනප්පුනා.
 න තමිහි ජන්දං කයිරාථ
 දුක්බෝ පාපස්ස උච්චිවයෝ

යමිකිසි පුද්ගලයෙක් නො තේරුමිකමකින්
 සිත, කය, වවනය කියන තුන් දොරින් යම් පවක්
 කලාත්, ආය ආයෙමත් නම් ඒ පාපය කරන්ට
 එපා. එබදු පවි ගැන හිතේ කැමැත්තක්වත්
 ඇතිකරගන්ට එපා. 'දුක' කියල කියන්නේ පවතම සි.
 (නෝතින අසුජ්‍යලේදී ඡෙයෙහුක තොරුන ඇත්‍යාය වැඳාලු ගාර්ඩ්‍යාවකි.)

- 118.3. පුද්දුක්දං වේ පුරිසේය් කයිරා
 කයිරාලේතං පුනප්පුනා.
 තමිහි ජන්දං කයිරාථ
 සුබෝ පුද්දුක්දස්ස උච්චිවයෝ

යමිකිසි පුද්ගලයෙක් ගුද්ධාවෙන් යුක්තව, සිත,
 කය, වවනය යන තුන් දොරින් පින් කලාත්, ආය
 ආයෙමත් කරගන්න ඕන වෙන්නේ ඒ පිනමයි. පින්
 කිරීම ගැනමයි හිතේ කැමැත්ත ඇතිකරගන්න ඕන. "

සැපු” කියල කියන්නේ පිනතමයි.

(ජේත්වන ඇසුපුලේදී ලාජා දෙශීදුච්ච ඇත්තාය ව්‍යාපෘතියාවකි.)

119.4. පාපෝ’පි පස්සනි හඳුන - යාච පාපං නා පවිචති
යදා ව පවිචති පාපං

- අප් පාපෝ’ පාපාති පස්සනි

කරගත්තු පවි විපාක තොදී තියෙන කල්
විතරයි. ඒ පුද්ගලයාට ඒ පවි ලස්සන දෙයක් වගේ
පේන්නේ. නමුත් විපාක දෙන්න පටන්ගත්තු ද්‍රව්‍යට
තමයි ඒ පවිචල හැබැ ස්වභාවය ඒ පාපී පුද්ගලයාට
පේන්නේ.

(ජේත්වන ඇසුපුලේදී ඇණ්ඩිතු සිවුනුවාගේ චාලිගයේ සිටි දෙශීදුච්ච
ඇත්තාය ව්‍යාපෘතියාවකි.)

120.5. හඳුෝ’පි පස්සනි පාපං - යාච හඳුන නා පවිචති
යදා ව පවිචති හඳුන - අප් හඳුෝ’ හඳුනි පස්සනි

කරගත්තු පින් විපාක තොදී තියෙන කල්
විතරයි ඒ පුද්ගලයාට පාඩුව පේන්නේ. නමුත් විපාක
දෙන්න පටන්ගත්තු ද්‍රව්‍යට තමයි ඒ පිනේ හැබැ
ස්වභාවය අදුනගත්නේ.

(ජේත්වන ඇසුපුලේදී ඇණ්ඩිතු සිවුනුවාගේ චාලිගයේ සිටි දෙශීදුච්ච

අභ්‍යායා වදාලු ගාර්ංචි.)

121.6. මා'පමක්දෙක්ද්‍ර්ථ පාපස්ස

- න මන්තං ආගමිස්සති
- ලදබින්දුනිපාතේන - උදකුමහෝ'පි පුරති
පුරති බාලෝ පාපස්ස
- පෝකපෝකම්පි ආචිනා.

“මික ඉතින් පොඩී පවක් නො” කියලා තමන්ට
විපාක දෙන්ට තමා කරා එන්නේ නැ කියලා ගණන්
නොගෙන ඉන්ට එපා. වතුර වුණත් බිංදුව බිංදුව
වැටිලා තමයි කළයක් පිරෙන්නේ. අදාන පුද්ගලයාත්
ටික වික වුණත් පවි කරන කොට, ඒ පවි එකතුවෙලා
අන්තිමේදී ත්විතය පවි වලින්ම පිරිලා යනවා.
(ශේන්න ඇසපුවේදී සරුසනු ඇත් ගැන නොසැපුකිමුත් වූ තික්කුවක
රුද්‍යා වදාලු ගාර්ංචි.)

122.7. මා'පමක්දෙක්ද්‍ර්ථ පුක්ද්‍ර්යස්ස

- න ම. ත. ආගමිස්සති
- ලදබින්දුනිපාතේන - උදකුමහෝ'පි පුරති
පුරති දිරෝ පුක්ද්‍ර්යස්ස
- පෝකපෝකම්පි ආචිනා.

“මික ඉතින් පොඩි පිනක් නේ” කියලා තමන්ට විපාක දෙන්ට තමා කරා එන්නේ නැ කියලා ගණන් නොගෙන ඉන්ට එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කළයක් පිරෙන්නේ. බුද්ධීමත් පුද්ගලයාත් රික රික වුණත් පින් කරන කොට, ඒ පින් එකතුවෙලා අන්තිමේදී ජ්විතය පිනෙන්ම පිරිලා යනවා.

(ජේන්චින ඇසුපුලේදී බිංදුල භාඥක සිටුතුලා ඇත්තාය විදාහ ගාලීචිකි.)

123.8. වාණිජෝ'ව හයං මග්ගං

- අජ්පසත්ලෝ' මහද්ධනේ'
විසං ජ්විතකාමෝ'ව - පාපානි පරිවර්තයේ

හොඳට මිළ මුදල් තියෙන වෙළෙන්දෙකුට සේවකයන් රික දෙනයි නම් ඉන්නේ, ඔහු හයානක ගමන් බිමන් අත්හරිනවා. ජ්වත්වෙන්ට ආස කෙනා හයානක වස විස වර්ග ආහාරයට ගන්නේ නැ. ඒ විදිහට හැම පවක්ම දුරු කළ යුතුයි.

(ජේන්චින ඇසුපුලේදී මහාධින වෙළෙන්දා ඇත්තාය විදාහ ගාලීචිකි.)

124.9. පාණිමහි වේ වණෝ' නාස්ස

- හරෙයා පාණිනා විසං

නාඛ්‍රාණ විසමන්වේති

- තත්ථ්‍ය පාආ අකුබ්‍රාතෝ

අතේ තුවාලයක් නැත්තම්, ඒ අතින් මිනැම වසක් විසක් වුණත් අරගෙන යන්ට පුළුවනි. අතේ තුවාලයක් තැති නිසා ඒ විස ගරිරයට ඇතුළු වෙන්තෙන තැ. අන්ත ඒ වගේම පවි තොකරන කෙනෙකුට විපාක දෙන්ට පාපයක් තැ.

(ඒක්කාන ඇසුපුරේදී කුත්කුවෙන්න වැදුදා ඇත්තාය වැළැඳුවකි.)

125.10. යෝ අජ්පදුටියස්ස නරස්ස දුස්සති

සුද්ධස්ස පෙර්සස්ස අනෘගණස්ස
තමේව බාලං පවිච්චි පාආ
සුඩුමෝ රජෝ පටිවාතං'ව බිත්තෝ

කාටවත් අපරාධයක් තොකරන, නිකෙලස්, පිරිසිදු කෙනෙකුට කවිරැහර අපරාධයක් කළාත්, උඩු ඩුළගට දාපු සියුම දුවිල්ලක් ආපසු තමන් කරාම එනව වගේ, ඒ අදාළ පුද්ගලයා කරාම නපුරු විපාක ගමන් කරනවා.

(ජේතාන ඇසුපුරේදී කෝක වැදුදා ඇත්තාය වැළැඳුවකි.)

126.11. ගබඩමේක්පපත්තන්ති

- නිරයෂ පාපකම්මීනෝ
- සග්ග සුගතිනෝ යන්ති
- පරිනිබෑන්ති අනාසවා

සමහර කෙනෙක් ආයෙමත් ගර්හාශයක උපදිනවා. පවි කරගත්තු උද්විය නිරයේ උපදිනවා. පින් කරගත්තු උද්විය සුගතියේ උපදිනවා. ආරය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු මුතිවරු ආසුව තැකිකරලා පිරිනිවන් පානවා.

(මණිකාං කුලුපතිස්ස තොටෙන ඇත්තාය විදාහ ගාථාවකි.)

- 127.12. න අන්තලික්බේ න සමුද්දමජ්ඡේකි
- න පැබැතානා විවර පවිස්ස
 - න විජ්ජති සේ ජගතිජ්පදේසේ
 - යත්පරියිනෝ මුව්චෙයා පාපකම්මා

යම් තැනක සැගවිලා, පවිවල විපාකයෙන් ගැලවෙන්න පුළුවන් නම්, එබදු තැනක් අහසේන් නැ. මූහුද මැදත් නැ. කන්දක් අස්සේ ග්‍රහාවක හැංගුනත් නැ. එබදු තැනක් ලෝකේ කොහොවත් නැ.

(ජේත්තාන ඇසුයුලේදී තික්කුණ් තුන නමක ඇත්තාය විදාහ ගාථාවකි.)

- 128.13. න අන්තලික්බේ න සමුද්දමජ්ඡේකි

න පැබතානාම විවරං පවිස්ස
 න විශ්චති සෝ ජගතිප්පදේශෝ
 යත්තටවියිතං නප්පසහේ මධ්‍යවු

යම් තැනක සැගවිලා මරණයෙන්
 ගැලවෙන්ට පුළුවන් නම්, එබදු තැනක් අහසේන්
 නැ. මුහුද මැදත් නැ. කන්දක් අස්සේ ගුහාවක හැංගුනත්
 නැ. එබදු තැනක් ලෝකේ කොහොවන් නැ.

(නිගුරුකාරක ඇසුපූරේදී සුප්පතුදී යාක්‍රම රුපු ඇත්තාය විදාහ
 ගාර්ථාවකි.)

සාදු! සාදු!! සාදු!!!

පවි කිරීම ගැන වදාල කොටස නිමා විය.
 (පාප වග්ගය නිමා විය.)

ඒ හාගාවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වේවා!

10.

දැඩුවම් ගැන වදුල කොටස (දැන්ත් වර්ගය)

129.1. සබැලේ තසන්ති දණ්ඩසස
සබැලේ හායන්ති මච්චිනෝ
අත්තානං උපමං කත්වා
න හනෙයා න සාතයේ

දැඩුවම් විදින්ට හැම කෙනෙක්ම බයයි.
මරණයටත් හැම කෙනෙක්ම බයයි. ඒ නිසා තමන්ව
උපමාවට අරගෙන, කිසි සතෙක්ව මරන්ටත් එපා.
මරවන්ටත් එපා.

(ජේන්චන අස්ථ්‍යලේංඩ් ජ්‍යෙෂ්ඨ ප්‍රජාතාන්ත්‍රික ප්‍රජාව පාලිතකි.)

130.2. සබලබේ තසන්ති දැන්චස්ස

- සබලබේසං ජ්විතං පිය.

අත්තානං උපමං කත්වා

- න හනෙයා න සාතයේ

දඩුවම් විදින්ට හැම කෙනෙක්ම බයයි. හැම කෙනෙකුවම තමන්ගේ ජ්විතය ප්‍රියයි. ඒ නිසා තමන්ව උපමාවට අරගෙන කිසි සතෙක්ව මරන්ටත් එපා. මරවනන්ටත් එපා.

(පේනවන ඇසුපුලේදී ජ්වලපිශිය ඇත්තායා විදාළ ගාලීවකි.)

**131.3. සුබකාමානි භූතානි - යෝ දැන්චේනා විහිංසනි
අත්තනො සුබමේසානො**

- පෙවිච සෝ න ලෙනේ සුබං

හැම සත්වයෙක්ම සැප විදින්ට කැමතියි. ඉතින් තමන්ගේ සැප හොයන්ට ගිහින් වෙන සතුන්ට දඩු මුගුරු වලින් හිංසා කලොත් ඔහුට පරලොවදී සැපක් නම් ලැබෙන්නේ නැ.

(පේනවන ඇසුපුලේදී කුඩා ඇත්තෙන් පිරිසක් ඇත්තායා විදාළ ගාලීවකි.)

132.4. සුබකාමානි භූතානි - යෝ දැන්චේනා න හිංසනි

අත්තනේය් සුබමෙසානේය්

- පෙවිච සේ ලහතේ සුබං

හැම සත්වයෙක්ම සැප විදින්ට කැමතියි. ඒ බව දැනගෙන, තමන්ගේ සැප උදෙසා, අනිත් සතුන්ට දැඩු මුගුරු වලින් හිංසා තොකරයි නම්, පරලාවදී ඔහුට සැප ලැබෙනවා.

(ජේනවා ඇසුපුලේදී කුඩා දැඩුවන් පිරිසක් ඇත්තායා විදාළ ගාථාවකි.)

133.5. මා'වෝව එරුසං කක්ද්වී

- වුත්තා පරිවදේයෝ තං

දුක්ඛා හි සරම්හකරා

- පරිදුණ්ඩා ප්‍රිසයෝ තං

කාටවත්ම නපුරු වවන කියන්ට එපා. නපුරු වවන කියන්ට ගියෙයාත් අනිත් උදිවිය ඔබට පෙරලා, නපුරු වවන කියාවි. රණ්ඩු ඇතිවෙන කතා බස් ඇති කරගැනීම දුකක්. එයින් ඔබටමයි පෙරලා කරදර වෙන්තෙන.

(ජේනවා ඇසුපුලේදී කුණ්කිඩාන තොරන් ඇත්තායා විදාළ ගාථාවකි.)

134.6. ස චේ නේරේසි අත්තානං

- කංසෝ උපහතෝ යථා
- ඒස පත්තෝ සි නිබ්බාණා
- සාරම්හෝ තේ න විෂ්පති

ගලිදය හටගන්න ලෝහ බදුනක් කඩලා දුම්මා වගේ වචනය සංවර කරගෙන, තමන්ගේ ජීවිතය නිශ්චලිද කරගත්තොත්, තමන් කුළම නිව්ලා යනවා. එතකොට ආරවුල් හටගන්නේ තැ.

(පේනානා ඇසුපුරේදී කුණුකිඩාන තොරුන් ඇත්තාය වැඳාලු ගාසාචකි.)

135.7. යථා දැන්ධින ගෝපාලෝ

- ගාවෝ පාවේති ගෝවරං
- ඒවං ජරා ව මව්ව ව
- ආයුං පාවෙන්ති පාණීනා

ගොපල්ලෙක් කෙවිවෙන් පහර දිදි - හරකුන්ව ගොදුරු බිමට දක්කනවා වගේ, මේ ජරා - මරණ දෙකත් ඒ විදිහටම සත්වයන්ගේ ආයුං අවසන් කරලා දානවා.

(ප්‍රත්තාරාමයේදී ජොඡෝ දින සිලු ගැනීම ඇත්තාය වැඳාලු ගාසාචකි.)

136.8. අප් පාපාති කම්මාති

- කරං බාලෝ න බුෂ්කති

සේහි කම්මෙහි දුම්මෙධෝයේ

- අග්ගිද්ධියෝ'ව තප්පති

අයුණ පුද්ගලයා කොට්ඨර පවි කෙරුවත්, එකේ බරපතලකම තේරුම ගන්නේ නෑ. අන්තිමේදී එ පුදා රහිත පුද්ගලයා තමන්ගේම කරමයෙන් හටගන් විපාක වලින් දුක් විදිනවා. ගින්නෙන් පිච්චෙන කෙනෙක් වගේ.

(වේත්ති ඇසුපුරේදී ඇස්ස් ප්‍රේනයා ඇත්තාය වැළැඳාවකි.)

137.9. යෝ දණ්ඩේන අදණ්ඩේසු

- අප්පදුටයේසු දුස්සති

දසන්නමක්කුතරං යානා

- බිජ්ජමේව නිගච්චති

දඩු මුගුරු රහිත, හැම සතුන් කෙරෙහි මෙන් වඩන, රහතන් වහන්සේ කෙනෙකුට යමෙක් දුෂ්චර සිතින් පීඩා කලාත්, මේ දස වැදැරුම කරදර වලින් එකකට ඉක්මනටම මුහුණ දෙන්ට එ පුද්ගලයාට සිදුවෙනවා.

138.10. වේදනා එරුසා ජානිං

- සරීරස්ස ව හේදනා

ගරුකං වාමි ආබාධං
 - විත්තක්බේපං ව පාපුණේ

එක්කෝ දරුණු ගාරීරික වේදනාවලට
 භාජනය වෙන්ට වෙනවා. එහෙම නැත්තම්, අත පය
 හෝ කැබේනවා. එක්කෝ දරුණු රෝග වැළඳෙනවා.
 එක්කෝ සිහිය විකල් වෙනවා.

139.11. රාජතොශ් වා උපස්සග්ගං

- අඩිහක්බානං ව දාරුණු
 පරික්ඛයං ව ශ්‍යාතීනං
 - හෝගානං ව පහංගරං

එක්කෝ රජවරුන්ගේ උදහසට ලක්වෙනවා.
 එහෙමත් නැත්තම් දරුණු අපරාධවලට ලක්වෙනවා.
 එක්කෝ නැදැයෝ පවා අහිමි වෙනවා. ධන සම්පත්
 හරි විනාශ වෙලා යනවා.

140.12. අථ වාස්ස අගාරානි - අග්ගි තිහති පාවකෝ කායස්ස හේදා දුර්ප්පක්ෂේක්ද් - නිරයං සේ උපපර්ජති

ඒ වගේම ගෙවල් දොරවල් ගින්නට

අහුවෙනවා. ඒ මෝඩ තැනැත්තා මැරුණට පස්සේ
නිරයේ ගිහින් උපදිනවා.

(ශේෂීත ඇසුපුලේදී මූල්‍ය තෙබැකට සහ් දුන් සොබැන් ඇත්තාය
වදාළ ගාලාචික.)

141.13. න නග්ගවරියා න ජටා න පංකා
නානාසකා එන්ඩිලසායිකා වා
රජෝ ව ජල්ලං උක්කුටිකප්පධානං.
සේදෙන්ති මවිව අවිතිණිණකංඩ.

අන්ධබාල පාථග්රන සත්වයා පිරිසිදු වෙන්ට
හිතාගෙන නිර්වස්තුව තපස් රක්කට, ඔඩව ජටා
බැදුගෙන හිටියට, දත් මැලියම් බැදුණුට, නොයෙක්
ව්‍යත සමාදන් වුණාට, නොයෙක් ආසන ක්‍රමවලට
වාච්චුණාට, ඇග පුරා අඟ දුව්විලි තවරගත්තට,
ශක්කුටිකයෙන් වාච්චෙවලා හිටියට, ඔවුන් ඉන්නේ
සැකයෙන් එතෙර නොවී නිසා, ඔවුන් පිරිසිදු
වෙන්නෙ නැ.

(ශේෂීත ඇසුපුලේදී වික්නරා බුද්ධාණ්ඩික මික්කුවක් ඇත්තාය
වදාළ ගාලාචික.)

142.14. අලංකතෝ වේ'පි සමං වරෙයා
- සන්තෝ දන්තෝ නියතෝ බුහ්මවාරි

සබලේසු භූතේසු නිධාය දැන්චි
 - සෝ බාහ්මණෝ සෝ සමණෝ ස හික්බු

ලස්සනට හැද - පැලදගෙන හිටියත්, ඒ තැනැත්තා ධර්මයේ හැසිරුණොත්, ගාන්ත වුණොත්, ඉන්දිය දමනයෙන් යුක්ත වුණොත්, නිවන් මගේ ස්ථීරව පිහිටියෙන්, බහ්මලාරි වුණොත්, සියලු සත්වයන් කෙරෙහි දඩු මුගුරු අත්හැරියෙන්, ඔහු තමයි නියම බාහ්මණයා. ඔහු තමයි නියම ග්‍රාවකයා. ඔහු තමයි නියම හික්ෂුව.

(ජේත්වන ඇසුපුලේදී සත්තන් ඇතියා ඇත්තා විදාහ ගාර්ඩකි.)

143.15. හිරිනිසේදෝ පුරිසෝ

- කෝච් ලෝකස්මි. විජ්පති
 යෝ නින්දා අපොශනි
 - අස්සෝ හඳුව් කසාමිව

යම පුරුෂයෙක් ලැඟ්ඡාව නිසා අකුසල් දුරුකරනවා නම්, ලෝකේ එබදු අය ඉන්නේ රික දෙනයි. ඉතා යහපත් අශ්වයෙක් කස පහර කන්ට අකමැත්තෙන් හික්මෙනවා වගේ ඔහුත් නින්දාවට අකමැත්තෙන් හික්මෙනවා.

(ජේත්වන ඇසුපුලේදී ඒලෝතික තොරතු ඇත්තා විදාහ ගාර්ඩකි.)

144.16. අස්සේය් යථා හඳුව් කසානිවිධෙය්

ଆතාපිනෝ සංවේගිනෝ හවාප
 සද්ධාය සිලෙන ව විරියෙන ව
 සමාධිනා ධම්මවිනිවිෂයෙන ව
 සම්පන්නවිප්පාවරණා පතිස්සතා
 පහස්සප දුක්බමිදී අනප්පකා.

තමන්ගේ ප්‍රමාදයෙන් කසපහර වැදුණට
 පස්සේ ආරානිය අශ්වයා තව තවත් විරියවන්ත
 වෙනවා. අන්න ඒ වගේ ඔබත් මේ සංසාරය ගැන
 කළකිරිල, කෙලෙස් නැතිකරන්ටමයි විරිය ගැන්ට
 ඕනෑ. ගුද්ධාවන්තව, සිල්වත්ව, සමාධියෙන් යුක්තව
 විද්‍රශනා ප්‍රයාවෙන්මයි තීරණ ගන්ට ඕනෑ.
 අවබෝධයයි, හැසිරිමයි එකක් වෙන්ට ඕනෑ. භොඳට
 සිහි තුවනු පිහිටුවාගෙන, මේ මහා සසර දුක
 නැතිකරාල දාන්න.

(ශේනවන ඇසුරුවේදී විලෝතික තෙතැන් ඇත්තා ව්‍යාප්ත ගාලීවකි.)

145.17. උදකං හි නයන්ති නෙත්තිකා

උසුකාරා නමයන්ති තේශනා.
 දාරු නමයන්ති තවිෂකා
 අත්තානා දමයන්ති සුබිතා

වතුර ගෙන යන උද්විය තමන් කැමති දිසාවට ඇල වේලි බැඳුගෙන වතුර අරගෙන යනවා. හි වඩුවො තමන්ට ඕනෑම පිළිවෙළට ර්තල සකස් කරගන්නවා. ලි වඩුවෝ තමන්ට ඕනෑම පිළිවෙළට ලි බඩු හදාගන්නවා. ධරුමයට කිකරු අය තමන්ගේ සිත දුමනය කරගන්නවා.

(පේන්තු ඇසුයුලේදී සුඩ සාම්බෝයන් ඇභ්‍යා විදාල ගාලාචිකි.)

සාද! සාද!! සාද!!!

දූෂ්‍යවම් ගැන විදාල කොටස නිමා විය.
(දැන්ව වග්ගය නිමා විය.)

ඒ භාගයවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

11.

ජරාවට පත්වීම ගැන ව්‍යාප කොටස (ජරා වර්ගය)

146.1. කෝ තු භාසේ කිමානන්දේ
නිවිච්ච පත්තලිතේ සති
අන්ධකාරේන ඕනෑදා - පදිජ් න ගවෙස්සප

මේ ජීවිතය ආගාවෙන්, තරහින්, මෝඩකමින්
වයසට යැමෙන්, රෝගවලින්, මරණයෙන්,
යෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික
දුකින්, සුසුම් හෙලීමෙන් හැම තිස්සේම ගිනි ඇවිලෙද්දී
මොන හිනාද? මොන සතුවකද? අනවලෝධය නැමැති
සන අදුරේ ගිලි සිටින ඔබ, පහනක් තොසායන්නේ

අැයි?

(ජේත්‍යාචාර්ය අසුජුවේදී වියාධාච්‍රිත විත්තියෙන් ඇත්තාය විදාහ්‍ල ගාර්ංචිකා.)

147.2. පස්ස විත්තකතං බිමිබං

- අරුකායං සමුස්සිතං
- ආතුරං බහුසංක්ෂේපං
- යස්ස නත්තී දුවං ඩිති

දුන්වත් හොඳින් බලාගත්තා. ලස්සනට සරසගෙන හිටියට මේක තියෙන්තෙන මස් වැදිවිව ඇටසැකිල්ලක්. ලෙඩි දුක් ගොඩක්. අයුෂාන ජනයා මේ ගරිරය ගැන බොහෝ මනහර සිතුවිලි සිතුවට, මේකේ තිතා දෙයක් නැ. ස්ථීර දෙයක් නැ. පවතින දෙයක් නැ.

(ජේත්‍යාචාර්ය අසුජුවේදී ස්කීලා ගණිකාච ඇත්තාය විදාහ්‍ල ගාර්ංචිකා.)

148.3. පරිජ්‍යෙනුම්දං රුපං - රෝගනිඩිච් පිහාගුරං හිජ්ජති පූතිසන්දේහෝ

- මරණන්තං හි ජීවිතං

සතර මහා ධාතුන්ගත් භටත් මේ රුපය ජරා - ජීරණ වෙලා අවසන් වෙනවා. රෝගවලට

කුඩාවක් වගේ. වහා බිඳී යනවා. දොරටු තවයකින් අසුව් වැගිරෙනවා. මේ ජීවිතය බිඳිලා මරණයෙන් අවසන් වෙනවා.

(ජේනවින ඇසුපුලේදී තුනක් තෝතිය ඇත්තාය ව්‍යාපෘතියෙන් ගාලීවකි.)

- 149.4. යානි'මානි අපත්පානි - අලාපුනේව සාරදේ
කාපෝතකානි අවධීනි
- තානි දිස්වාන කා රති

පායන කාලේ කඩලා දාලා, ඒ ඒ තැන විසිකරපු ලබුකබල් වගේ මේ හිස්කබල් තියෙන්නේ. මේ මිනි ඇට අඩ කොබේයියන්ගේ පාටයි. මේවා දුක දුක මොන කාම රතියක්ද?

(ජේනවින ඇසුපුලේදී ඇරිධීවානික තිකුණු ඇත්තාය ව්‍යාපෘතියෙන් ගාලීවකි.)

- 150.5. අවධීනං නගරං කතං - මංසලෝහිතලේපනං
යත්ප්‍ර ජරා ව මව්‍යු ව
- මානෝ මක්බෝ ව ඕහිතෝ

මේ ගරීරය ඇට වලින් ගොඩනගලා, මස් ලේ වලින් ආලේප කරලා අවවලා තියෙන නගරයක් වගේ. ජරාවටත්, මරණයටත් පත්වෙන්නෙත් මේ ගරීරයමයි. අහංකාරකම ඇතිවෙන්නෙත් මේ ගරීරයට

මයි. ගුණමකුකම ඇති වෙන්නෙත් මේ ගරිරයටමයි.

(ජ්‍යෙෂ්ඨ අසුදුවේදී බෝධ්‍යනෑදා තොත්තිය ඇත්තාය විදාහල
ගාර්ඩ්කි.)

151.6. ජ්‍යෙෂ්ඨ වේ රාජරථා සුවිත්තා
අලෝස් සරිරම්පි ජරං උපේති
සත්ක්‍රේච්ච ධමලෝස් න ජරං උපේති
සන්තෝස් හවේ සබැහි පවේදයන්ති

විවිත විදිහට සරසපු රාජකීය මංගල රථ පවා
දිරලා යනවා. කොවිචර සැරසුවත් මේ ගරිරයත් ඒ
විදිහටම දිරලා යනවා. නමුත්, සත්පුරුෂයින්ගේ ගුණ
ධරම ජරාවට පත්වෙන්නේ තැ. ඇත්තෙන්ම ගාන්ත
මුනිවරු සත්පුරුෂයන්ට මේ කාරණේ කියලා දෙනවා.

(ජ්‍යෙෂ්ඨ අසුදුවේදී මළුලිකා දේශීයෙන් මෝත්‍ය ඇත්තාය විදාහල
ගාර්ඩ්කි.)

152.7. අප්පස්සුතායං පුරිසේස් - බලිවද්දේදෝ'ව ජ්‍යෙෂ්ඨ
මංසානි තස්ස වචිඩින්ති
- පස්ක්‍රා තස්ස න වචිඩිති

සද්ධරමය තිසි ආකාරයට තොදුනගත්
පුද්ගලයා ගොනෙක් වගේ තරහවෙනවා. මහුගේ මස්

විතරයි වැශේන්නේ. හැබැයි ඔහුට ප්‍රෘත්‍යාචාර නම් වැශේන්නේ නෑ.

(ශේෂවන ඇසුපුලේදී මාලුදායි තෙතෙන ඇත්තාගා විදාල ගාර්ථාවකි.)

153.8. අනේකජාති සංසාරං

- සන්ධාවිස්සං අනිබ්බිසං

ගහකාරකං ගවේසන්තේර්

- දුක්ඛා ජාති ප්‍රනථ්‍යුනං

මෙම සංසාරේ නොයෙක් විදිහේ ඉපදීම්වලට ගොදුරු වෙවි, දුක් සහිත ගමනක මං ඇවිද ඇවිද ගියා. මෙම සසර දුක හදන ව්‍යුවා, ක්‍රුද කියලයි මං. හොය හොයා හිටියේ. ආය ආය ඉපදීම නම් දුකක් මයි.

154.9. ගහකාරක දිවියෝ'සි - ප්‍රන ගේඟං න කාහසි සබ්බා තේ එෂුකා හග්ගා

- ගහකුටං විසංඩිතං

විසංඛාරගතං විත්තං

- තණ්ඩානං බයම්ස්කුගා

ඒයි ව්‍යුවා! මං දැන් ඔබට හඳුනාගෙන ඉවරයි. ආයත් නම් ඔබට මං වෙනුවෙන් ගෙයක් හදන්ට

බැං. ඔබේ පරාල ඔක්කොම මං කැලි කැලිවලට කඩලා දුම්මා. වහලේ මුදුන් කැණීමඩල ම. සී සීකඩ විසි කලා. මේ සිත සංස්කාර රහිත බවට පත්වුණා. තණ්හාට නැතිවුණා.

(එහා බෝධි මුලයේදී ඇස් බුදු සම්ඳුන් ව්‍යුහාලා උදාන ගාථාවිත්ය.)

155.10. අවරිත්වා බුහ්මවරයා

අලද්ධා යොඩිබනේ දනා
ජ්‍යෙෂ්ඨකොස්ද්වා'ව ක්‍රියන්ති
බේණමවිශේෂව පල්ලලේ

මොලේ නැති උදිවිය තරුණ කාලෙදී බුහ්මවාරීව නිවන් මගේ හැසිරෙන්නෙන් නැ. අඩු ගණනා මිල මුදලක් වත් හමිබ කරගන්නා නැ. අන්තිමේදී වයසට ගිහින්, බලාගත්තු අත බලාගෙන ඉන්නා, මාඟ නැති මධ්‍යවලක් දිහා බලාගෙන ඉන්න නාකි වෙවිව කොක්කු වගේ.

(ඉසිජනන්දී මහඩා සිටු ප්‍රතුශා ඇත්තාය ව්‍යුහාලා ගාථාවිති.)

156.11. අවරිත්වා බුහ්මවරයා

- අලද්ධා යොඩිබනේ දනා
සෙන්ති වාපා'තිබිත්තා'ව
- පුරාණානි අනුත්ථුනා

මොලේ තැති උදවිය තරුණ කාලෙදී
බහ්මවාරිව නිවන් මගේ හැසිරෙන්නෙත් තැ. අඩු
ගණන් මිල මුදලක් වත් හමුබ කරගන්නෙ තැ.
අන්තිමෙදී ඒ අනුවණ උදවිය කළින් විදුලු සැප ගැන
හිත හිතා පූල්ල පූල්ල ඉන්නෙ, දුන්නෙන් නිකුත්
වෙච්ච ර්තල වැට්චිව තැනම දිරලා යනව වගේ.

(ඉසිජනන්දී මහාධා සිටු පුණුයා ඇභ්‍යා වදාල ගාලාචි.)

සාද! සාද!! සාද!!!

ඡරාවට වීම ගැන වදාල කොටස නිමා විය.

(ඡරා වග්ගය නිමා විය.)

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

12.

තමන් ගැන ව්‍යුල කොටස (අත්ත වර්ගය)

157.1. අත්තානෂ වේ පියං ජක්කුදා
රක්බෙයා නා සුරක්ඩිත。
තිණ්ණමක්කුතරං යාම。
පටිජ්ගෙයා පණ්ඩිතෝ

තමන් තමන්ට ආදරේ නම්, තමන්ට
පරෙස්සම කරගත යුත්තේ තමා විසින්මයි. තුවණීන්
යුත්ත කෙනා අඩුගණනේ බාල, තරුණ, මහඟ කියන
මේ තුන් කාලයෙන් එක්තරා කාලයකවත් අකුසල්
වලින් දුරුවෙලා තමන්ට රැකගන්ට ඕනෑ

(ජේසකලා වනයේදී බෝධිරාජ කුමාර්යා ඇත්තායා විදාහ ගාර්චුවකි.)

- 158.2. අත්තානමේව පයමං - පතිරුපේ නිවේසයේ
අප්පූංශුමනුසාසෙයා
- න කිලිස්සෙයා පණ්ඩිතෝ

හැම දේකටම කළින් ගැණුදර්මවල
පිහිටුවාගන්ට ඕනෑම තමන්වමයි. රට පස්සේ තමයි
අනුන්ට අනුගාසනා කළ යුත්තේ. ඒ විදිහට කටයුතු
කළාත් තුවණුත්තෙක් කිහුටු වෙන්නේ නැ.

(ජේත්තා ඇසුපුලේදී උපත්ති තොරතු ඇත්තායා විදාහ ගාර්චුවකි.)

- 159.3. අත්තානං වේ තථා කයිරා
- යට්පූංශුමනුසාසනි
සුදන්තෝ වත දම්මේල
- අත්තා හි කිර දුද්දමෝ

අනිත් උදවියට අනුගාසනා කරනවා වගේම
තමාත් ඒ අනුගාසනාවට අනුකූලව ජීවිතය ගතකරන්ට
මින. තමන් දමනය වෙලා තමයි අනුන්ව දමනය
කරන්ට ඕනෑම තමා දමනය කරගන්නවා කියන එක
ලේසි වැඩක් නොවයි.

(ජේත්තා ඇසුපුලේදී පබානකනිස්ස තොරතු ඇත්තායා විදාහ

ගාලීචකි.)

160.4. අත්තා හි අත්තනෝ නාරෝ

- කෝ හි නාරෝ පරෝ සියා

අත්තනා'ව සුදුන්තේන

- නාරෝ ලහති දුල්ලහෝ

තමන්ට පිහිට සලසුගන්ට ඔහෙන තමාමයි.
තමන් හැර බාහිර වෙන කවුරු නම් තමන්ට පිහිට
වෙයිද? නොදට දමනය වුණාම තමන්ටම ඒ දුර්ලභ
වූ ධර්මාවබෝධය නැමැති පිළිසරණ ලබන්ට ප්‍රාථමිකි.

(ජේත්වන ඇසුපුලේදී ක්‍රාමක්‍රීය තොරතුරු මේ වූ සික්කුණිය
අත්‍යාය වැඳා ගාලීචකි.)

161.5. අත්තනා'ව කතා පාපා

- අත්තර්ං අත්තසම්භවා

අහිමන්පති දුම්මේදා - වත්ර් වස්මමයා මණිං

තමා කුළම හටගත්, තමා කුළින්ම පහළ වුණ,
තමා විසින්ම කරපු පාප කරම වලින්මයි අනුවණයා
දුක් විදින්නේ. මැණික් ගලෙන් හැදෙන දියමන්තිය
විසින් ඒ මැණික් ගල විනාග කරනවා වගේ.

(ජේත්වන ඇසුපුලේදී ව්‍යාකාශ උප්‍යාසක අත්‍යාය වැඳා ගාලීචකි.)

162.6. යස්ස අව්වන්ත දුස්සීලයෙන්

- මාලුවා සාලම්වෝතතං
- කරෝති සේය් කපත්තානා
- යථා නං ඉච්චති දිසේය්

සල් ගහක් වටා එතෙන ලොකු කොළ තියෙන මාලුවා වැළ තිසා අන්තිමේදී ඒ සල් ගහ කඩාගෙන වැවෙනවා. ඒ වගේම මුළුමනින්ම දුස්සීල ජීවිතයක් ගෙවන කෙනා, හතුරෙක් තවත් හතුරෙකුට අපරාධයක් කරන්ට කුමති වෙනව වගේ, තමාගේ දුස්සීල භාවයෙන්ම භාති කරගන්නවා.

(වේෛවන ඇසුපුළුවේදී දේවදත්ත ඇත්තාය වදාල ගාර්ඩකි.)

163.7. සූකරානි අසාධුනි - අත්තනෝ අහිතානි ව යෝ වේ හිතක්ව සාධුව ව

- තං වේ පරමදුක්කරං

තමන්ට අයහපත පිණීස පවතින පවි කරන එක හරි ලේසි වැඩික්. තමුත් යම් දෙයක් තමන්ට හිතසුව පිණීස තියෙනවා නම්, තමන්ගේ යහපත පිණීස තියෙනවා නම්, එවැනි දේ කිරීම අතිශයින්ම දුෂ්කරයි.

(ලේඛන අයුරුලේදී දැවැන්ගේ සංස්කෘතය ඇත්තාය විදාහුලු ගාර්ඩ්‍රික්.)

- 164.8. යෝ සාසනං අරහතං - අරියානං ධම්මත්වීනං
 පටික්කෙර්සති දුම්මෙම්බේ
 - දිවිධීං නිස්සාය පාපිකං
 එලානි කටියිකස්සේව
 - අත්තසක්කාය එල්ලති

යම් අයානයෙක් තමන් මිත්‍යා දාශ්චීයක් තුළ
 ඉදිගෙන බාරමිකව ජීවත් වෙන ඒ රහතන්
 වහන්සේලාගේ ධර්මය වැළැක්වුවෙන්, ජීක තමන්ගේ
 ජීවිතයම විනාශ වෙලා යන්ට හේතු වෙනවා.
 උණුසක් විනාශ වෙන්ට, ඒ උණු ගසෙන්ම එලයක්
 හටගන්නවා වෙගේ.

(ලේඛන අයුරුලේදී කාල තොරතු ඇත්තාය විදාහුලු ගාර්ඩ්‍රික්.)

- 165.9. අත්තනා'ව කතං පාපං
 - අත්තනා සංකිලිස්සති
 අත්තනා අකතං පාපං
 - අත්තනා'ව විසුර්ක්කති
 සුද්ධි අසුද්ධි පළවිතන්තං
 - නාක්කුමක්කුනෙකුෂ් විසෝදයේ

තමා විසින් කරපු පාපයෙන්මයි තමා කිලුවු වෙන්නේ. තමා විසින් පවි නොකිරීමෙන්මයි තමා පිරිසිදු වෙන්නේ. පිරිසිදු වීමත්, කිලුවු වීමත් යන දෙක තමන්ම බලාගත යුතු දෙයක්. තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව පිරිසිදු කරන්ව බැ.

(ජේනවිනයේදී වූලකාල තුළාසක ඇත්තාය වූලාල ගාර්චුවකි.)

166.10. අත්තදත්පෑම පරත්ලේන - බහුනා'පි න භාපයේ අත්තදත්පෑමහිස්ක්දාය - සඳත්පෑපසුතෝ සියා

අනුන්ගේ යහපත උදෙසා විතරක් බොහෝ වෙහෙස මහන්සි වෙන්ව ගිහින්, තමන්ගේ යහපත නැතිකරගන්ව භෞද් නැ. තමන්ගේ යහපත මොකක්ද කියලා අවබෝධ කරගෙන, සැබැම යහපත වන අරහත්වයට පත්වීමටමයි හිතට ගන්ව ඕනෑ.

(ජේනවින ඇසුපුලේදී අත්තදත්පෑම තොරතු ඇත්තාය වූලාල ගාර්චුවකි.)

සාදු! සාදු!! සාදු!!!

තමන් ගැන වදාල කොටස නිමා විය.
(අත්ත වග්ගය නිමා විය.)

ඒ හාගාවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වේච!

13.

ලේකය ගැන වඳාල කොටස (ලේක වර්ගය)

167.1. හීනං ධම්මං න සේවයා

- පමාදේන න සංවසේ
- මච්චදිවධිං න සේවයා
- න සියා ලේකවද්ධනෝ

ලාමක කාම සම්පත් හොය හොයා යන්ට
මින නැ. ප්‍රමාදයත් එක්ක එකතු වෙන්ට ඕනෑම මිනෙ නැ.
මිතායා දෘශ්චියක් ලං කරගන්ට ඕනෑම නැ. සසර ගමන
දික් කරගැනීම කිහිපේත්ම ඕනෑම ඕනෑම නැ.

(ජේන්චන ඇසුපල්ලි කුඩා සාමන්ස තමක ඇත්තා වඳාල

(ගාලීවකි.)

168.2. උත්ත්තිවියේ නප්පමප්පේයා

- ඔම්මෙ. සුවරිතං වරේ
- ඔම්මවාරී සුබං සේති
- අස්මි. ලෝකේ පරමිති ව

අලසකමින් තැගී සිටින්ට ඕනෑ. අප්පමාදීව කටයුතු කරන්ට ඕනෑ. සුවරිත ධර්මයෙහි හැසිරෙන්ට ඕනෑ. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව - පරලොව දෙකෙක්ම සුව සේ ඉන්නවා.

(නිගුරුදානාමයේදී සුදුබේදා මහ ණරු ඇත්තාය වදාළ ගාලීවකි.)

169.1. ඔම්මෙ වරේ සුවරිතං න නං දුව්වරිතං වරේ

- ඔම්මවාරී සුබං සේති
- අස්මි. ලෝකේ පරමිති ව

සුවරිත ධර්මයෙමයි හැසිරෙන්ට ඕනෑ. කිසිසේත්ම දුෂ්චරිතයේ හැසිරෙන්ට ඕනෑ තැ. ධර්මයේ හැසිරෙන කෙනා, මෙලොව, පරලොව දෙකෙක්ම සුව සේ ඉන්නවා.

(නිගුරුදානාමයේදී සුදුබේදා මහ ණරු ඇත්තාය වදාළ ගාලීවකි.)

- 170.4. යථා බුබූලකම් පස්සේ - යථා පස්සේ මරිචිකං ඒවා ලෝකං අවෙක්බන්තං
- මව්වුරාජා න පස්සයි

සිද්ධ බිඳී යන දිය බුබූලක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලනකාට, සැණෙකින් මැකි යන මිරිගුවක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලන කාට, ඔය විදිහට ලෝකය දිහා බලන කාට, ඒ කෙනාව මාරයාට පේන්නෙ නැ.

(ජේත්වන ඇසුපුරේදී තත්ත්වයක තිකුණුත් ඇත්තාය වැඳාගු ගාර්ඝකි.)

- 171.5. ඒවා පස්සලීමං ලෝකං - විත්තං රාජරුපුපමං.
යත්ත බාලා විසිද්ධන්ති
- නත්මී සංගේ විත්තතං

එන්න! ඇවිත් බලන්න මේ ලෝකයේ ඇත්ත ස්වභාවය දිහා. විවිතු විදිහට සරසලා තියෙන රාජකීය අශ්ව රථයක් වගේ, අදාන පිරිස මේ විලාසිතාවට සම්පූර්ණයෙන්ම අහුවෙනවා. නමුත්, මේක් යථාරථය අවබෝධ කරපු උදවිය නම්, මේ ලෝකත් එක්ක කිසි ගණුදෙනුවක් කරන්නෙ නැ.

(ජේත්වන ඇසුපුරේදී ඇත්තාරු ක්‍රිඛන ඇත්තාය වැඳාගු ගාර්ඝකි.)

172.6. යෝ ව පුබිබේ පමණ්ඩන්වා
 පවිත්‍ර සේ තජ්පමණ්ඡති
 සේ ඉමං ලෝකං පහාසේති
 අඩභා මුත්තොව වන්දීමා

යම් කෙනෙක් බාහිර වැඩකටයුතු කරමින් ඉදලා, බණ, භාවනා කිරීම ප්‍රමාද කරමින් ඉදලා, පස්සේ කාලෙක ඒ බාහිර කටයුතු අඩු කරනවා. අප්‍රමාදී වෙනවා. ඒ තැනැත්තා තමයි වළාකුලින් තොර අහස්කුස පුරා බලලන පුත් සඳක් වගේ, මේ ලෝකය එළිය කරන්නේ.

(ජේනාවන ඇසුපුලේදී සම්බුද්ධී තොරුන ඇත්තාය වදාල ගාරාවකි.)

173.7. යස්ස පාපං කතං කම්මං - කුසලේන පිළියති
 සේ ඉමං ලෝකං පහාසේති
 අඩභා මුත්තොව වන්දීමා

යම් කෙනෙක් තමන් කරපු පවි, ආර්ය මාර්ගයේ ගමන් කිරීම නිසා උපද්‍රවාගත්තු කුසල් බලයෙන් වහලා දානවා නම්, ඔහු මේ ලෝකය ආලෝකමත් කරනවා. වළාකුලින් මිදිලා අහස් කුස එළිය කරන පුත්සඳක් වගේ.

(ජේනාවන ඇසුපුලේදී අංගුලිමාල තොරුන ඇත්තාය වදාල ගාරාවකි.)

174.8. අන්ධුතෝ අයං ලෝකෝ
 තතුකේත්ථ විපස්සති
 සකුන්තෝ ජාලමුත්තෝ'ව
 අප්පෝ සග්ගාය ගච්චති

මේ ලෝක සත්වයා මෝඩකම නැමැති
 අන්ධාවයෙන් අදුරු වෙළයි ඉන්නේ. ඉතාම වික
 දෙනොක් තමයි යථාරථය දකින්නේ. කුරුලු වැද්දාගේ
 දැලෙන් නිදහස් වෙන්නේ කුරුලැලෙ වික දෙනයි.
 අන්න ඒ වගේ, සුගතියේ උපදින්නේ වික දෙනයි.

(අජ්ජාලුව ඇසුපුලේදී ඡේසකාත් දුටු ඇත්තාය වඳාළ ගාථාවකි.)

175.9. හංසාදිවිච්චලේ යන්ති
 - ආකාසේ යන්ති ඉද්ධියා
 නියාන්ති ධිරා ලෝකම්හා
 - ජ්ත්වා මාරං සවාහිනිං

හංසයෝ අහසේ පියාමා යනවා. ඉරුධිමත්
 රහතන් වහන්සේලාත් අහසින් වචිනවා. ඒ නුවණැති
 මුනිවරු, සේනා සහිත මාරයාව පරදවලා, මේ
 ලෝකත්ත් නිදහස් වෙලා, නිවනට වචිනවා.

(ජේත්වන ඇසුපුලේදී ණක්සුත් තිස් නමක ඇත්තාය වඳාළ ගාථාවකි.)

176.10. ඒකං ධම්මං අතීතස්ස

- මුසාවාදිස්ස ජන්තුනේ
- විතිණීපරලෝකස්ස
- නත්තී පාපං අකාරිය.

සත්‍යවාදී බව නම් වූ ඒකම ඒක ගුණ ධර්මය පවා ඉක්මවා ගිහින්, බොරු දොඩවන කෙනෙකුට පරලොව ගැන කිසිම හැගිමක් නැ. ඒ නිසා ඔහුට කරන්ට බැර පාපයක් නැ.

(ජ්‍යෙෂ්ඨ අස්‍යුල්ලි තිංවිලාණවිකාව ඇත්‍යාය විදාහ ගාර්ථවකි.)

177.11. න වේ කදිරිය දේවලෝකං වජන්ති

- බාලා භවේ නප්පසංසන්ති දානං
- ධිරෝ ව දානං අනුමෝදමානේ
- තේන්ව සේ හෝති සුබි පරත්ථ

මසුරුකම් කරන අය කවදාවත් දෙවලාව යන්නේ නැ. අසත්පුරුෂයේ කවදාවත් දන් දීම ප්‍රගංසා කරන්නේ නැ. දන් දීමක් අනුමෝදන් වීම වුණත් කරන්නේ ප්‍රයාවන්තයෙක් තමයි. පරලාවදී සැප ලබන්ට ඔහුට ඒකමයි හේතු වෙන්නේ.

(ජ්‍යෙෂ්ඨ අස්‍යුල්ලි කොසොල් රුජුරු අසඳුව මහ දානය ඇත්‍යාය විදාහ ගාර්ථවකි.)

178.12. පථවා ඒකර්ත්තේන

- සග්ගස්ස ගමනේන වා
- සබ්බලලෝකාධිපතිවෙන
- සේතාපත්තිවිඥලං වරං

මුළු පාරීවියම ජයගෙන, වකුවර්තී
රජකෙනෙක් වෙනවාටත් වචා, දෙවිලොව
උපදිනවාටත් වචා, සකළ ලෝකයටම අධිපති
වෙනවාටත් වචා, සේවාන් එලයට පත්වීමම උතුම්.
(නේත්‍රනාම් ඇසුයුවේදී ඇනෙඩිතු සියලුමාගේ කාල නම් යුතා ඇත්තා
වදාළ ගාර්ඩ්.)

සාදු! සාදු!! සාදු!!!

ලෝකය ගැන වදාළ කොටස නිමා විය.
(ලෝක වග්ගය නිමා විය.)

ඒ හාගාවත් අරහත් සම්මා සම්බුදු රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

14.

ඩූරජාණන් වහන්සේ ගැන ව්‍යාල කොටස (ඉද්ධ වර්ගය)

179.1. යස්ස ජ්තං තාවත්යති

ජතමස්ස නෝ යාති කෝචි ලෝකේ
තම්බුද්ධමහනන්තගෝචරා
අපදං කේන පදේන නෙස්සල

මෙ කෙලෙස් සටහන මහු දිනාගෙන ඉවරයි.
ඒක කවදාවත් පැරදුමක් වෙන්නේ නෑ. ඒ ජයග්‍රහණය
පරදවත්ට පුළුවත් දෙයක් මහුගේ පස්සෙන් එන්නෙන්
නෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දූෂණ විෂය
අනන්තයි. උන්වහන්සේගේ ගමන් මග කෙලෙස්

රහිතයි. ඉතින් එබදු කෙනෙක්ට කොයි විදිහටද රවට්ටන්න හදන්නේ.

(ලේඛි මූලයේදී මාස දු වැඩත්ව සා කුඩා බට මාගන්දියාගේ පියා ඇත්තායා වැඳාලු ගාලීචකි.)

180.2. යස්ස ජාලීනී විසත්තිකා

තණ්ඩා නත්ටී කුහිස්ස්වී නේතවේ
තම්බුද්ධමනන්තගෝවරා
අපද්‍ර කේනා පදේන නෙස්සථ

තං්ඡණාව කියන්නේ දුලක්. සත්වයාව භවයේ ඔතලා දාන නිසා ඒකට 'විසත්තිකාව' කියනවා. ඔහු තුළ තං්ඡණාව තැති නිසා, ඒ තැනැත්තාව කිසීම විදිහකින් භවයක් කරා ගෙනයන්ට බැං. සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේ ගේ සූත්‍ර විෂය අනන්තයි. උන්වහන්සේගේ ගමන් මග කෙලෙස් රහිතයි. ඉතින් එබදු කෙනෙක්ට කොයි විදිහටද රවට්ටන්ට හදන්නේ.

(ලේඛි මූලයේදී මාස දුවැඩත්ව සා කුඩා බට මාගන්දියාගේ පියා ඇත්තායා වැඳාලු ගාලීචකි.)

181.3. යේ ක්‍රියාත්මකතා දීරා

- නෙක්බම්බුපසමේ රතා

දේවා'පි තේසං පිහයන්ති
- සම්බුද්ධානා සතීම。

උන්වහන්සේලා ප්‍රයාවන්තයි. ධ්‍යානයටමයි
ඇලී වාසන්නේ. ලෝකෙන් නික්මිලා, සිත
සංසිද්ධාගෙන, ඒ අමා නිවනටමයි ඇලී ඉන්නේ.
ඉතින් හොඳින් සිහි තුළුණ පවත්වන සම්බුදුරජාණන්
වහන්සේලාට දෙවියන් පවා කැමතියි.

(ගත්ත්වා මැක්ක මූලයේදී යථා මහ ජ්‍යෙෂ්ඨ ඇත්තාය වඳා ගාර්ඩ්වකි.)

182.4. කිවිශේෂ මනුස්සපරිලාභෝ
කිවිඡං මව්‍යාන ජ්‍යෙතං
කිවිඡං සද්ධිමසවනා
කිවිශේෂ බුද්ධානා උප්පාදේ

මනුෂ්‍ය ජ්‍යෙතයක් ලබාගැනීම ඉතාම දුෂ්කරයි.
එම මනුෂ්‍යයන්ට ජ්‍යෙත්වීමේදී දුෂ්කරතා ඇතිවෙනවා.
පිරිසිදු සද්ධිරෘමය අසන්ට ලැබීමත් ඉතා දුර්ලභයි. බුදු
රජාණන් වහන්සේලාගේ ඉපදීම ඒ හැමටම වචා
දුර්ලභයි.

(බඩාස්‍ය තුවසේ එස්කෙසන්න නා බුද්ධ ඇත්තාය වඳා ගාර්ඩ්වකි.)

183.5. සබැංප්‍රස්ස අකරණී

- කුසලස්ස උපසම්පදා
සවිත්තපරියෝදුපනා - ඒත් බුද්ධාන සාසනා

සිත, කය, වචනය යන තුන් දොරින් කිසීම
අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම
නැමැති කුසල රස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින්
පිරිසිදු කරගැනීමත් යන මෙය, බුදුවරයන්
වහන්සේලාගේ අනුශාසනයයි.

(පේන්චන ඇසුප්‍රවේදී ආනත්ත තොරතු ඇසු ප්‍රයායක් ඇත්තාය වදාල
ගාර්වක්.)

184.6. බන්ති පරමං තපෝ තිතික්ං

තිබාණ පරමං වදන්ති බුද්ධා
න හි පත්‍රිතතෝ පරුපසාති
සමණෝ හෝති පරං විහේරයන්තෝ

ඉවසීම කියන ස්ථාන්තියයි උතුම් තපස කියලා
කියන්නේ. බුදුවරයන් වහන්සේලා පවසන්නේ ඒ අමා
නිවනාම උතුම් කියලයි. අනුන් තසන කෙනෙක්
පැවිද්දෙක් වෙන්නේ නෑ. අනුන්ට හිංසා කරන කෙනා
ග්‍රමණයෙක් වෙන්නේ නෑ.

(ජේත්‍වතා ඇසුපැවේදී ආහතිද තොරතු ඇසු ප්‍රය්‍යතාකට හිඹිනුය
වයයෙන් වදාල ගාර්ථාවකි.)

185.7. අනුපවාදෝ අනුපසන්තේ

- පාතිමොක්බේ ව සංවරෝ
මත්තක්කුතා ව හත්තස්ම්.
- පත්තක්ව සයනාසනා.
අධිචිත්තේ ව ආයෝගෝ
- එත් බුද්ධාන සාසනා

කාටවත් නින්දා අපහාස කරන්ට හොඳ නැ.
කාගෙවත් ජීවිතයක් හානිකරන්ට හොඳ නැ.
පාතිමොක්ෂ සිලයෙන් සංවර වෙලා අවබෝධයෙන්
පුක්තව දානෙ වලදලා, දුර ඇතු වන සෙනසුන්වල
තමයි කල් ගෙවන්ට ඕනෑ. විත්ත සමාධිය හොඳට
පුරුදුවෙන්ට ඕනෑ. බුදුවරයන් වහන්සේලාගේ
අනුගාසනාව මෙයයි.

(ජේත්‍වතා ඇසුපැවේදී ආහතිද තොරතු ඇසු ප්‍රය්‍යතාකට හිඹිනුය
වයයෙන් වදාල ගාර්ථාවකි.)

186.8. න කහාපණවස්සේන

- තිත්ති කාමේසු විජ්‍රති

අප්පස්සාදා දුබා කාමා
- ඉති වික්ද්‍යාය පණ්ඩිතෝ

රන් කහවහු වැස්සක් වැස්සන් තනි
පුද්ගලයෙක් මේ පංචකාමයන් ගැන තෘප්තියකට නම්
පත්වෙන්නේ නෑ. මේ කාමයන්ගේ ආශ්චර්ය හරිම
වුට්ටයි. නමුත් දුක් නම් ගොඩක් තියෙනවා. බුද්ධිමත්
කෙනා මය ඇත්ත තේරුම් ගන්නවා.

187.9. අපි දිඛබේසු කාමේසු - රතිං සේය් නායිගවිෂ්ති
තණ්ඩක්බයරතෝ හෝති
- සම්මාසම්බුද්ධසාචකෝ

මහු දිවා කාම සම්පත්වලටත් ඇලීමත් නම්
ඇති කරගන්නේ නෑ. සම්මා සම්බුදුරජ්‍යන්ගේ ග්‍රාවකයා
තණ්ඩාව තැති කිරීමෙන් ලබන ඒ අමා තිවතටමයි
ඇලෙන්නේ.

(ජේත්වන ඇසුපුලේදී සාසනයේ උකටලී වූ එක්සුච්‍රික ඇත්තා
වදා ගාල්චිකි.)

188.10. බහුං වේ සරණං යන්ති - පබිඛනානි වනානි ව
ආරාමරුක්බවේත්‍යානි - මනුස්සා හයන්ත්ත්තා

බයේ ගැහි ගැහි ඉන්න බොහෝ මිනිස්සු පිහිටක් හොයා ගෙන පර්වත සරණ යනවා. වනාන්තර සරණ යනවා. දේවාල සරණ යනවා. ගස් කොළන් සරණ යනවා.

(ජේතැවන ඇපුගේදී කොශොල් තුෂ්‍රණ පුරුෂීන් බූජමණයා ඇත්තායා විදාල ගාර්වති.)

189.11. නේතං බේ සරණං බේමං.

- නේතං සරණමුත්තමං.

නේතං සරණමාගමීම - සබැඳුක්ඩා පමුච්චති.

එය ගස් ගල් සරණ යන එකෙන් කිසිම ආරක්ෂාවක් නම් ඇතිවෙන්නේ නැ. අනික එය සරණ කිසිසේත් උතුම නැ. එය සරණට පැමිණිලා නම්, කවදාවත් කිසිම දුකකින් තිදහස් වෙන්ට පුළුවන් කමක් නැ.

(-චේ-)

190.12. යෝ ව බුද්ධස්ව ධම්මස්ව

සංසක්ෂ්ව සරණං ගතෝ

වත්තාරි අරියසච්චානි

සම්මප්පසක්කාය පස්සති

යම් කෙනෙක් අවබෝධයෙන් දුක්තව බුදු සමඳුන් සරණ ගියා නම්, ශ්‍රී සද්ධර්මයත්, ආරය සංසරත්තයත් සරණ ගියා නම්, ඔහු ප්‍රයාව දියුණු කරගෙන, වතුරාරය සත්‍යය අවබෝධ කරනවා.

(-ච්‍රෘ-)

191.13. දුක්ඛං දුක්ඛංසමුජ්පාද්

- දුක්ඛංස ව අතික්කම්.

අරියක්ද්වටයාගිකං මග්ගං - දුක්ඛංසමාමිනා.

දුක කියන්නේ ආරය සත්‍යයක්. දුකේ හටගැනීමත් ආරය සත්‍යයක්. දුක ඉක්මවා ගිහින් තිවන අවබෝධවීමත් ආරය සත්‍යයක්. දුක් සංසිදුවන ආරය අඡ්ටාංගික මාර්ගයත් ආරය සත්‍යයක්.

(-ච්‍රෘ-)

192.14. ඒත්‍තං බෝ සරණං බෙම්.

- ඒත්‍තං සරණමුත්තම්.

ඒත්‍තං සරණමාගම්ම - සබෑදුක්ඛං පමුවති

මය තිසරණය තමයි ඒකම ආරක්ෂාව. මය තිසරණයම තමයි උතුම්ම සරණ. මය තිසරණයට පැමිණුනාමයි සියලු දුකෙන් තිදහස් වෙන්නේ.

(- ත්‍රේ -)

193.15. දුල්ලහෝ පුරිසාත්සුශ්‍යෙකුද්

- න සේ සබැංත්ත ජායති
යත්ත සේ ජායති දීරෝ
- තං කුලං සුබමේධති

පරම ගුෂ්ඨ වූ, පුරුහෝත්තමයකුගේ පහළ
විම අතිශයින්ම දුරුලහයි. යම් තැනක ඒ මහා ප්‍රායු වූ
පුරුහෝත්තමයා ඉපදුණෙනාත්, ඒ පරම්පරාවම සුවපත්
වෙනවා.

(ජේත්තන ඇසුයුවේදී ආනන්ද තෙතැන ඇත්තාය විදාහ ගාථාවිති.)

194.16. සුබෝ බුද්ධානා උප්පාදේ

- සුබා සද්ධම්මදේසනා
- සුබා සංසස්ස සාමග්ගි
- සමග්ගානා තපෝ සුබෝ

බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ලොවට
මහා සැපයකි. පිරිසිදු ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමත්
සැපයක්. බුදුරජ්‍යන්ගේ ග්‍රාවක සංසයාගේ සමගියද
සැපයක්. ඒ සමගි සම්පන්ත වූ සංසයාගේ බණ
භාවනාවද සැපයක්.

(ජේතැචින අයපුලේදී බොහෝ තිකුණු ඇත්තායා වදාලු ගාට්ටකි.)

- 195.17. පුජාරහේ පුජයතෝ - බුද්ධේ යදි ව සාචකේ
පපක්ද්වසමතික්කන්තේ
- තිණ්ණසෝකපරිද්දවේ

කෙලෙස් පටලැවිලි ඉක්මවා ගිය, ගෝක
වැළඳීම් වලින් එතෙර වුණ බුදුරජාණන් වහන්සේට
හෝ බුද්ධ ගාටකයින්ට හෝ එබදු පුජනීය උතුමන්ට
යමෙක් දන් පැන් පුද්නවා නම්,

- 196.18. තේ කාදිසේ පුජයතෝ
- නිබුතේ අකුතෝහයේ
න සක්කා පුක්ක්දං සංඛාතුං
- ඉමෙත්තමිඹ කේනාවි

කිසි ලෙසකිනුත් බිය - තැතිගැනීම් නැති
නිවුණු සිත් ඇති, එබදු උතුමන්ට පුජා - සත්කාර
කරන කෙනාගේ ඒ පින් මෙව්වරයි කියලා, මැනාලා
කියන්ට කාටවත් පුළුවන්කමක් නැ.

සාදු! සාදු!! සාදු!!!

බුදුරජාණන් වහන්සේ ගැන වදාල කොටස නිමා විය.
(බුද්ධ වග්ගය නිමා විය.)

ඒ හාගාවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වේවා!

15.

සැපය ගැන වදුල කොටස (සුඩ වර්ගය)

- 197.1. සූසුබං වත ජ්වාම - වේරිනේසු අවේරිනෝ
වේරිනේසු මනුස්සේසු - විහරාම අවේරිනෝ
- අැත්තෙන්ම අපි තම් ජ්වත් වෙන්න හරිම
සැපෙන්, එකිනෙකාට වෙර කරගන්න මේ ලෝකේ
අපි තම් කිසි වෙරයක් තැතුව ඉන්නවා. වෙර
කරගන්න මිනිස්සු අතර, කිසිම වෙරයකින්
තොරවයි අපි ජ්වත් වෙන්නේ.
- (යාකන ජ්නාජුයේදී යාකන-කොටුය බහුලෙන් ඇත්තාය විදාල
ගාලාචිකි.)

- 198.2. සුප්‍රංඥව් වත ජ්වා ම - ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු - විහරාම අනාතුරා**

අැත්තෙන්ම අපි නම් ජ්වත්වෙන්නේ හරිම සැපෙන්, කෙලෙස් තිසා රෝගාතුර වෙච්ච ලෝකේ අපි කෙලෙස් රහිතව, ලෙඩ නොවී ඉන්නවා. කෙලෙස් වලින් ලෙඩවෙච්ච මිනිසුන් අතර කෙලෙස් රහිතව, ලෙඩ නොවී අපි තමයි ඉන්නේ.

(-චෘ-)

- 199.3. සුප්‍රංඥව් වත ජ්වාම - උස්සුකේසු අනුස්සුකා
උස්සුකේසු මනුස්සේසු - විහරාම අනුස්සුකා**

අැත්තෙන්ම අපි නම් ජ්වත් වෙන්නේ හරිම සැපෙන්, කම් සැප සොයමින් ඇවිස්සීලා ඉන්න ලෝකේ, කම්සැප අත්හැරපු අපි කිසි ඇවිස්සීමක් තැතුව ඉන්නවා. කම් සැප හොයන්ට ඇවිස්සුන මිනිස්සු අතර, කම්සැප අත්හැරපු අපි කිසි ඇවිස්සීමක් තැතුවදී ජ්වත් වෙන්නේ.

(-චෘ-)

- 200.4. සුප්‍රංඥව් වත ජ්වාම
- යේසං නො නත්මී කිණ්වනා**

පිතිහක්බා හවිස්සාම - දේවා ආහස්සරා යථා

අැත්තෙන්ම අපි නම ජ්වත් වෙන්නේ හරිම සැපෙන්, අපි තුළ දුක හැදෙන කෙලෙස් මොකවත් නෑ. ආහස්සර ලෝක දෙවියන් වගේ, අපටත් ප්‍රිතියම වළදලා ඉන්ට පුළුවති.

(පංච්‍යාලා බ්‍රාහ්මණ ගල්දී ව්‍යව්‍යානි චාත්‍යා ඇත්‍යා ව්‍යාල ගාර්වකි)

201.5. ජයං වේරං පසවති - දුක්ඛං සේති පරාජන්යේ උපසන්තේ සූඛං සේති - හිත්වා ජයපරාජයං

තරග කරන්ට ගිහින් ජයගත්තොත් වෙරය තමයි ඇතිවෙන්නේ. පැරදිවිව කෙනා දුකින් ඉන්නවා. නමුත් ඔය ජය පරාජ දෙකම අත්හැරපු මුනිවරයා තමයි සැප සේ ඉන්නේ.

(සට්ටන නුවදී කොසොල් බුද්‍යන් ඇත්‍යා ව්‍යාල ගාර්වකි.)

202.6. නත්මී රාගසමෝ අග්ගි

- නත්මී දේශසමෝ කලි

නත්මී බන්ධාසමා දුක්ඛං

- නත්මී සන්තිපරං සූඛං

රාගයට සමාන කරන්ට පුළුවන් වෙන ගින්නක් නැ. ද්‍රේවිෂයට සමාන කරන්ට වෙන අපරාධේකුන් නැ. පංචපාදානස්කන්ධයට සමාන කරන්ට පුළුවන් වෙන දුකකුන් නැ. ඒ අමා නිවනට වැඩියෙන් කියන්ට පුළුවන් වෙන සැපයකුන් නැ.

(සැමැති තුවදී ක්‍රි සුවයෙහි ලොලු වූ එකත්තා තබාකයෙක් ඇත්තා වදාලු ගාර්ථාවකි)

203.7. ජ්‍යෙෂ්ඨවිජ්‍යපරමා රෝගා - සංඛාර්යපරමා දුබා
ඒත්තං ශ්‍යාත්වා යථාරුත්තං
- නිබිඛාණංපරමං සුබං

මේ බඩිගින්න තමයි ලොකුම රෝගය. මේ හේතු ප්‍රත්‍යායන්ගෙන් හටගන්තු දේ තමයි ලොකුම දුකු. මය යථාරුතිය අවබෝධ කරගන්තොත් ඒ අමා නිවන තමයි උතුම්ම සැපය.

(අලුවි තුවදී එකත්තා තුළාකයෙක් ඇත්තා වදාලු ගාර්ථාවකි)

204.8. ආරෝග්‍යපරමා ලාභා - සන්තුවිධීපරමං දනා
විස්සාසාපරමා ශ්‍යාතී - නිබිඛාණංපරමං සුබං

නිරෝගී කම තමයි උතුම්ම ලාභය.
ජීවිතාවබෝධය තුළින් ලබන සතුට තමයි උතුම්ම

ධනය. විශ්වාසවන්තකම තමයි උතුම්ම ක්‍රාතියා. උතුම්ම සැපය තමයි ඒ අමා නිවන.

(ජේනවන ඇසුපුලේදී කොෂොලු බුද්‍ය ඇත්‍යා වඩාල ගාර්ගකි)

205.9. පවිච්චරසං පිත්වා - රසං උපසමස්ස ව නිද්දරෝ හෝති නිජපාපෝ
- ධම්මපිතිරසං පිබං

හුදෙකලා ජීවිතයේ ඇති රසයන්, කෙලෙස් සංසිදිමෙන් ලැබෙන ඒ අමා නිවන් රසයන් පානය කළ හික්ෂුව පිඩා විදින කෙනෙක් නෙවෙයි. පවි ඇති කෙනෙක්ද නොවෙයි.

(විෂාලා මහුවරදී තිස්ස තොරතු ඇත්‍යා වඩාල ගාර්ගකි)

206.10. සාහු දස්සනමරියානා

- සන්නිවාසේ සදා සුබේ
- අදස්සනේන බාලානා
- නිව්වමේට සුබේ සියා

ආර්යයන් වහන්සේලාව දැකීම කොයිතරම් හොඳද. උන්වහන්සේලා සමග ජීවත්වෙන්ට ලැබූණෙන් හැමදාම සැපයි. අසත්පුරුෂ බාල ජනයන්ට දකින්ට නොලැබීමෙන් පවා, සත්වයාට

නිතරම සැප ලබා දෙනවා.

(ලේඛි ගෙවිදු සක් දැව්දු ඇත්තා වඳා ගාථාවකි)

207.11. බාලසංගතවාරිහි දිසමද්ධාන සෝචි

දුක්බෝ බාලේහි සංවාසේය්

- අම්ත්තේන්නේව සඩ්බදා

දිරෝ ව සුබසංවාසේය් ශ්‍යාතීනාං'ව සමාගමෝ

අසත්පුරුෂ බාල ජනයන් එක්ක එකට ජීවත්වන්ට ගියෙන් බොහෝ කළක් ගෝක කරන්ට වෙනවා. ඔය අයුෂානයින් සමග වාසය කරන්ට ලැබේම නම් දුකක්ම තමයි. හැම තිස්සේම හතුරෝ එක්ක ඉන්නවා වගේ. නමුත් ප්‍රයාවන්ත කෙනා සමග ඇසුරු කිරීම හරි සැපයි. තැදැයෙන් එක්ක එකට ඉන්නවා වගේ.

(-නිම-)

208.11. තස්මාහි, දිරණ්ද්ව, පණ්ඩ්ඩ්ඩ්ව බහුස්සුතණ්ඩ්ව

දේරය්හසීලං වතවන්තමාරියං

තං තාදිසං සප්පුරිසං සුමේධං

හඡේප නක්බත්තපථං'ව වන්දිමා

අන්න ඒ නිසා ප්‍රයාවන්ත, ජීවිත අවබෝධය

ලබාගත්, සද්ධර්මය හොඳින් පුගුණ කරගත්, වීරයවන්ත, සිල්වත් වත්පිළිවෙත් දන්නා ආර්යන් වහන්සේලා ඉන්නවා. එවැනි සූත්‍රදර ප්‍රයුෂා ඇති සත්පුරුෂයෙක්වයි ඇසුරු කරන්ට ඕනෑ. අහස ඇසුරු කරන පුත් සඳ වගේ.

(-ච්‍රි-)

සාදු! සාදු!! සාදු!!!

සැපය ගැන වදාල කොටස නිමා විය.

(සුඩ වග්ගය නිමා විය.)

ඒ හාගාවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වේවා!

16.

ප්‍රයෝග ගැන වදුල කොටස (පිය වර්ගය)

209.1. අයෝගේ යුක්තමත්තානා

- යෝගස්මික්ස්ව අයෝජයා
- අත්ථ. හිත්වා පියග්ගාහී
- පිහේතත්තානුයෝගිනා

අනුගමනය තොකළ යුතු වැරදි දේ තමයි
සමහරු අනුගමනය කරන්නේ. අනුගමනය කළ යුතු
සතිපටියානය පුරුදු කිරීම් ආදි දේ අනුගමනය
කරන්නෙන නෑ. ආගා කරන දේ පස්සේ දුව දුව යහපත
අත්හරිනවා. නමුත් යහපත් දේ අනුගමනය කරලා

සැප ලබාගත්තු අය දැක්කට පස්සේ, ඒ සැප ලබාගන්ව මවුනුත් කැමති වෙනවා.

(ජේනව ඇසුපුලේ දී එකම ප්‍රචුලකින් පැවැති විදෙනෙක ඇත්තාය
වදාළ ගාලීතකි.)

- 210.2. මා පියේහි සමාගම්දේ - අප්පියේහි කුදාවනා
පියානා අදස්සනා දුක්බ
- අප්පියානය්දේව දස්සනා

තමන් කැමති උදවිය සමග පමණ ඉක්මවා
හිත මිතුකම් ඇතිකරගන්ව එපා. අප්‍රිය පුද්ගලයන් හා
හිතමිතුරුකම් කොහොත්ම ඕනෑ තැ. ප්‍රියයන්ට
ඇලිගෙනාත්, මවුන් දකින්ට නොලැබේමෙන් දුක්
ඇතිවෙනවා. අප්‍රිය පුද්ගලයන් දකින්ට ලැබේමෙනුත්
දුක් ඇතිවෙනවා.

(-නීම-)

- 211.3. තස්මා පියං න කයිරාථ
- පියාපායෝ හි පාපකෝ
ගන්ථා තේසං න විජ්පන්ති
- යේසං නත්මී පියාජ්පියං

එ නිසා කිසිදෙයක් කෙරෙහි ඇල්මක්

අැතිකරගන්ට එපා. ඒක එහෙම තමයි. ප්‍රියයන්ගෙන් වෙන්වෙන්ට සිදුවුණෙන් ඒක මහුට දුකක් වෙනවා. නමුත් යමෙකුට ඔය ප්‍රිය-අප්‍රිය දේවල් මොකවත් නැත්තම ඔවුන් තුළ කෙලෙස් ගැට තැ.

212.4. පියතෝර් ජායතී සෝකෝ

- පියතෝර් ජායතී භයා

පියතෝර් විජ්‍යප්‍රමුත්තසස්ස

- තත්ත්ව සෝකෝ කුතෝර් භයා

ප්‍රිය දේ තුළින් ගෝකය උපදිනවා. ප්‍රිය දේ තුළින්මයි බිය උපදින්නෙන්. ප්‍රිය දේවල්වලින් නිදහස් වූණ කෙනාට ගෝකයක් තැ. භයක් කොයින්ද?

(නොවන ඇසුපුලේදී එක්කන්දා පියෙක් ඇත්තා වදාලු ගාලීවකි.)

213.5. පේමතෝර් ජායතී සෝකෝ

- පේමතෝර් ජායතී භයා

පේමතෝර් විජ්‍යප්‍රමුත්තසස්ස

- තත්ත්ව සෝකෝ කුතෝර් භයා

ආදරය කරන දෙයින්මයි ගෝකය උපදින්නෙ. ආදරය කරන දෙයින්මයි බිය උපදින්නෙන්. ආදරයෙන් නිදහස් වූණ කෙනාට ගෝකයක් තැ. භයක් කොයින්ද?

(ජේන්තන අසපුවේදී වියාබා උපාසිකාට ඇත්තාය වැඳාලු ගාලාවකි.)

- 214.6. රතියා ජායතී සෝකෝ - රතියා ජායතී හයා
 රතියා විප්පමුත්තස්ස
 - නත්මී සෝකෝ කුතෝ හයා

අැල්ම නිසා ගෙශකය උපදිනවා. අැල්ම නිසා
 මයි හය උපදින්තෙත්. අැල්මෙන් නිදහස් වුණ
 කෙනාට ගෙශකයක් නැ. හයක් කොයින්ද?

(විසාලා මහනුවර ල්‍රිඩ්‍රි ක්‍රාස්චුන් ඇත්තාය වැඳාලු ගාලාවකි.)

- 215.7. කාමතෝ ජයතී සෝකෝ
 - කාමතෝ ජායතී හයා
 කාමතෝ විප්පමුත්තස්ස
 - නත්මී සෝකෝ කුතෝ හයා

කාමයෙන් ගෙශකය ඇතිවෙනවා. කාමයෙන්
 මයි බිය ඇතිවෙන්තෙ. කාමයෙන් නිදහස් වුණ
 කෙනෙකුට ගෙශකයක් නැ. හයක් කොයින්ද?

(ජේන්තන අසපුවේදී අනිත්‍රියන්ද කුමරු ඇත්තාය වැඳාලු ගාලාවකි.)

- 216.8. තණ්ඩාය ජායතී සෝකෝ
 - තණ්ඩාය ජායතී හයා

තණ්ඩාය විෂ්පූත්තස්ස

- තත්ථී සෝකෝ කුතො හයා

තණ්ඩාවෙන් තමයි ගෝකය හටගන්නේ. හය හටගන්නේත් තණ්ඩාවෙන් තමයි. තණ්ඩාවෙන් නිදහස් වුණ කෙනෙකුට ගෝකයක් නැ. හයක් කොයින්ද?

(ශේෂවන අසුජුවේදී එකත්ත බුෂ්ඨමණයෙක් ඇත්තායා වදාල ගාලීචි.)

217.9. සිලදස්සනසම්පන්නം

- ධම්මවියා සවිවවේදිනා

අත්තනො කම්ම කුබිබානා

- තං ජනො කුරුතො පියා

යමෙක් සිල්වත් නම්, වතුරාරය සත්‍ය දුරුගයෙන් යුත්ත නම්, ධර්මය තුළ පිහිටලා ඉන්නවා නම්, සත්‍යවාදී නම්, ඒ යහපත් දිවි පැවැත්මෙන් යුත්ත කෙනාට සාමාන්‍ය ජනතාව හරි කැමතියි.

(වේෂ්වන අසුජුවේදී ඡන්සියක් ඇත්තායා වදාල ගාලීචි.)

218.10. ජන්දජාතො අනක්බාතො

- මනසා ව ප්‍රේටෝ සියා

කාමේසු ව අප්පරිබද්ධවිත්තො

- උද්ධසෝතෝත්ති වුව්චති

නිවන කෙරෙහි ආගාව ඇති කරගත් කෙනා, එය කාටවත් නොකිවත්, ඒ නිවන සිතින් ස්පර්ශ කරනවා නම්, ඔහුගේ සිත කාමයන්ට ඇලෙන්නේ නැ. අන්න ඒ තැනැත්තාටයි “ලඩුගං බලා යන කෙනා” කියන්නේ.

(ජේත්ත්වන ඇසුපුෂ්චරී ඇඟාගාමී තේ නමක ඇත්තා ව්‍යාපාර ගාථාවකි.)

219.11. විරප්පවාසිං පුරිසං - දුරතෝත් සොත්ලීමාගතං
කුළුතිමිත්තා සුහත්තා ව
- අහිනන්දන්ති ආගතං

බොහෝ කළක් පිටරටක හිටපු කෙනෙක් දුරුකතර ගෙවාගෙන සුව සේ එනවිට, ඔහුගේ නැදුයෙන්. හිත මිතුරන් කවුරුත් ඔහුගේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා.

(බෛනැසැල් නත්දිය උපාසකනුවා ඇත්තා ව්‍යාපාර ගාථාවකි.)

220.12. තලේ'ව කතපුක්ක්ද්දමිපි
- අස්මා ලෝකා පරං ගතං
පුක්ක්ද්දමි පතිගණ්ඩන්ති

- පියෙන් සූතිංචලා ආගතං

පින් කරගත්තහමත් එහෙම තමයි. මෙලොව
අත්හැරලා පරලොව යනකොට, තමන් කරපු පින
විසින් තමාව පිළිගන්නේ දුරු රටක ඉදත් එන ප්‍රියාදර
කෙනෙක්ව සූතින් විසින් පිළිගන්නවා වගේ.

(-චෝ-)

සාදු! සාදු!! සාදු!!!

පිය විම ගැන වදාල කොටස නිමා විය.
(පිය වග්ගය නිමා විය.)

ඒ හාගාවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වේවා!

17.

තොශය ගැන ව්‍යාල කොටස (කෝඩ වර්ගය)

221.1. කෝඩ ජහේ විප්පතහෙයා මානා。
සක්කේදුෂ්චනා. සබ්බමතික්කමෙයා
ත. නාමරුපස්මී. අසථ්ථමානා.
අකික්කුවනා. නානුපතන්ති දුක්බා

මේ තොශය දුරුකරන්ට ඕනෑ. මේ මාන්තය
විශේෂයෙන්ම දුරු කළ යුතු දෙයක්. සංසාර බන්ධන
මක්කාම ඉක්මවා යන්ට ඕනෑ. නාමරුප දෙකේ
නොඇලෙන නිකෙලස් පුද්ගලයා පිටුපසින් දුක
හඹාගෙන යන්නේ නෑ.

(නීගුර්ඩානාමයේදී ගෝභිත් කුලත්‍ය ඇත්‍යා වඳාළ ගාර්ඩකි.)

222.2. යෝ වේ උප්පතිතං කොඩා.

රථං හන්තං'ව ධාරයේ

තමහං සාරලීං බැංමි

රස්මිග්ගාහෝ ඉතරෝ ජනෝ

යමෙක් තමන් තුළ හටගත් කොඩය නැති
කරලා දුම්මොත්, ඔහු වේගයෙන් ගමන් කරන රථයක්
පාලනය කරලා, නියම පාරට දාගත්තා වගේ. ඔහුට
තමයි මං නියම රියදුරා කියන්තේ. අනිත් උද්ධිය
නිකං රහන්පට අල්ලගෙන ඉන්නවා විතරයි.

(අග්‍රාලට වේනියේදී එක්නා තික්ෂුවක් ඇත්‍යා වඳාළ ගාර්ඩකි.)

223.3. අක්කෝධින ජ්‍යෙන් කොඩා.

- අසාධුං සාධුනා ජ්‍යෙන්

ජ්‍යෙන් කදරියං දානේන

- සවිවේන අලිකවාදිතං

කොඩය ජයගන්ට තිබෙන්නේ කොඩ
නොකිරීමෙන්මයි. අයහපත ජයගන්ට තිබෙන්නේ
යහපතින්මයි. ලෝහකම ජයගන්ට තිබෙන්නේ දන්
දීමෙන්මයි. බොරැ කියන පුද්ගලයා ජයගන්ට

තිබෙන්නේ සත්‍ය වචනයෙන්මයි.

(ලේඛනයේදී උත්තර කුමර්ය ඇභ්‍යා වඳාළ ගාල්‍යාචි.)

224.4. සවිවං හණේ න කුඩ්සේයා

- දූෂ්ජාප්පජ්ම්මිපි යාචිතෝ

ඒතේහි තිහි යානේහි

- ගච්චේ දේවාන සන්තිකේ

සත්‍යමයි කතාකරන්ට ඕනෑම කේත්ති ගන්ට හොඳ නැ. කවුරු හරි යමක් ඉල්ලවාත්, තියෙන විකෙන් හරි ඔහුට දෙන්ට ඕනෑම ඕනෑම. ඔය තුන පුරුදු කලාත් තමයි දෙවියන් අතරට යන්නේ.

(ශේෂවන ඇසුප්පේදී මුගලුන මහ තොරතු ඇභ්‍යා වඳාළ ගාල්‍යාචි.)

225.5. අහිංසකා යේ මුනයෝ

- නිවිවං කායේනසංව්‍යතා

තේ යන්ති අව්‍යුත්‍යං යානා

- යත්ත් ගන්ත්වා න සෝචරේ

ඒ මුතිවරු අහිංසකයි. හැම තිස්සේම කයින් සංවරව ඉන්නවා. යම් තැනකට ගිහින් ගෝක තොකරයි නම්, ඒ මරණ රහිත තැන වන අමා නිවන කරා තමයි ඔවුන් යන්නේ.

(සාක්ෂි නුව් සාක්ෂි බ්‍රාහ්මණයා ඇත්‍යා වැඳාලු ගාර්ඩ්කි.)

- 226.6. සදා ජාගරමානානා - අහෝරත්තානුසික්ඩිනා.
නිබිබාණා අධිමූත්තානා.
- අත්ථ ගච්ඡන්ති ආසවා

හැම තිස්සේම නින්ද පාලනය කරලා, දිවා
රාත්‍රී දෙකේම ධර්මය තුළ හික්මෙන, නිවනෙහි ඇලුණ
සිත් ඇති උතුමන්ගේ කෙලෙස් මක්කොම විනාශ
වෙලා යනවා.

(බෑෂණ නුව් යුත්තා දායිය ඇත්‍යා වැඳාලු ගාර්ඩ්කි.)

- 227.7. පොරාණමේත්තා අතුල - නේතා අර්ථතනාම්ව
නින්දන්ති තුණ්හිමාසිනා.
- නින්දන්ති බහුභාණිතා.
මිතභාණිම්පි නින්දන්ති
- නත්ටී ලෝකේ අතින්දිතෝ

පින්වත් අතුල, මේක අද විතරක් නෙවෙයි.
අශ්‍රාත අතිතයේ ඉදාලා, ඔය විදිහමයි. නිශ්චාබිද්‍ය ඉන්න
කොටත්, බණිනවා. වැඩිපුර කතා කළත් බණිනවා.
ප්‍රමාණයකට කතා කළත් බණිනවා. මේ ලෝකේ
නින්දා නොලබපු කෙනෙක් නෑ.

(ජේතාවන ඇසුපුලේදී අතුර උපාසක ඇත්තායා විදාහ ගාලාවකි.)

- 228.8. න වාහු න ව හට්ස්සති - න වෙතරහි විජ්ජති
ඒකන්තං නින්දිතෝද් පෝසෝද්
ඒකන්තං වා පසංසිතෝද්

තනිකරම නින්දා විතරක් ලැබූ කෙනෙක්වත්,
ප්‍රගංසා විතරක් ලැබූ කෙනෙක් වත් අනීතයේ හිටියෙන්
නැ. අනාගතයේ ඇත්තිවෙන්නෙත් නැ. දුන්
වර්තමානයේ දැකගන්වත් නැ.

(-චෝ-)

- 229.9. යක්ද්වේ වික්ද්කු පසංසන්ති

- අනුවිව සුවේ සුවේ
- අභ්විද්ධවුත්තිං මෙධාවිං
- පක්ද්කාසිලසමාහිතං

බුද්ධිමත් උදවිය යම් කෙනෙකුට ප්‍රගංසා
කරනවා නම්, ඔහ්ගේ පිරිසිදු ජ්විත පැවැත්ම, බුද්ධිමත්
බව, සිල්වත් බව, සමාධිමත් බව, ප්‍රයාවන්ත බව
ආදිය හොඳව විමසලා කරුණු දැනගෙනමයි කළ
යුත්තේ.

(-චෝ-)

230.10. නෙක්ඛ. ජමලෝනදස්සේව

- කෝ තං නින්දිතුමරහති
- දේවා'පි නං පසංසන්ති
- බුහ්මුනා'පි පසංසිතෝ

එබදු කෙනෙක් බලන්නේ ද්‍රිරන් රුවක් වගේ. එහෙම කෙනෙකුට නින්දා කරන්ට කවිද සුදුසු? මහුට දෙවියාත් ප්‍රශ්‍යාසා කරනවා. බුහ්මයා පවා ප්‍රශ්‍යාසා කරනවා.

(-චෝ-

231.11. කායජ්පකෝප. රක්බෙයා

- කායේන සංවුතෝ සියා
- කායදුව්වරිතං හිත්වා - කායේන සුවරිතං වරේ

මේ කය ප්‍රකෝප කරගන්නේ තැතුව රෙක ගන්ට ඕනෑ. කයින් සංවර වෙන්නට ඕනෑ. කාය දුෂ්චරිතය අත්හැරලා, කාය සුවරිතයේ හැසිරෙන්ට ඕනෑ.

(වේශ්වනා ඇසුප්‍රවේදී ජ්‍යෙෂ්ඨගිය තික්ෂ්‍යන් උදෙසා ව්‍යාප්‍ර ගාර්ථකි.)

232.12. ව්‍යීකෝප. රක්බෙයා

- වාචාය සංවුතෝ සියා

වලිදුව්වරිතං හිත්වා - වාචාය සුවරිතං වරේ

වචනය ප්‍රකේරීප කරගන්නේ නැතුව රැක ගන්ට ඕනෑම. වචනයෙන් සංවර වෙන්ට ඕනෑම. වලිදුෂ්වරිතය අත්හැරලා, වචනයෙන් සුවරිතයේ හැසිරෙන්ට ඕනෑම.

(-නීති-)

233.13. මනෝපකේරීපං රක්ෂෙයා

- මනසා සංවුතෝ සියා

මනෝදුව්වරිතං හිත්වා - මනසා සුවරිතං වරේ

මනස ප්‍රකේරීප කරගන්නේ නැතුව රැකගන්ට ඕනෑම. මනසින් සංවර වෙන්ට ඕනෑම. මනෝදුෂ්වරිතය අත්හැරලා, මනසින් සුවරිතයේ හැසිරෙන්ට ඕනෑම.

(-නීති-)

234.14. කායේන සංවුතා දීරා - අලෝ වාචාය සංවුතා

මනසා සංවුතා දීරා - තේ වේ සුපරිසංවුතා

ප්‍රයාවන්ත කෙනා කයෙනුත් සංවරයි. ඒ වගේම වචනයෙනුත් සංවරයි. සිතිනුත් සංවරයි. අන්න

එ ප්‍රයාචන්ත උදවිය එකාත්තයෙන්ම ඉතා හොඳට සංවර වෙනවා.

(-නීති-)

සාදු! සාදු!! සාදු!!!

තෙත්දය ගැන වදාල කොටස නිමා විය.
(කෝද වග්ගය නිමා විය.)

ඒ භාගයවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

18.

මලුකඩ ගැන වදාල කොටස (මල වර්ගය)

235.1. පණ්ඩිපලාසෝ'ව දානි'සි
යමපුරිසා'පි ව තං උපටියිතා
රයෝගමුබේ ව තිවියසි
පාලෙයාමිපි ව තේ න විෂ්ජති

මබේ ජ්විතය දැන් ගිලිහි වැටෙන්නට සූදානම්
වුණ, හොඳට ම ඉදිවිව කොළයක් වගේ නේද? දැන්
මබ ලැගට යමපල්ලෙන් ඇවිල්ලයි ඉන්නේ. මබ
පිරිහිමේ දොරකඩටම ඇවිල්ල නේද ඉන්නේ?
පරලොව ගමනෙදී මග වියදමට කිසි පිනක් කරගත්තු

බවක් ජේන්ටත් තැ.

(ජේන්ටත් ඇසුපුගේදී මහත් උපාසක කෙශෙකු ඇත්තාය විදාහ
ගාර්ඩක්.)

236.2. සෝ කරෝහි දීපමත්තනෝ

විප්පං වායම පණ්ඩිතෝ භව
නිද්ධන්තමලෝ අනාගතෝ
දිඛිඛං අරියහුම්මෙහිසි

තමන්ට පිහිට පිණිස දිවයිනාක් තනාගන්න.
ඉක්මනට වීරිය කරන්න. ප්‍රයාවන්තයෙක් වෙන්න.
කෙලෙස් මල දුරුකරලා නිකෙලෙස් වෙන්න. දිව්‍ය
වූ ආරය ඩුම්මෙන්න්න.

(-චෝ-

237.3. උපනීතවයෝ වදානි'සි

සම්පයාතෝ'සි යමස්ස සන්තිකේ
වාසෝ'පි ව තේ නත්මී අන්තරා
පාලෙයාම්පි ව තේ න විෂ්පති

දුන් ඔබ හොඳවම වයසට ගිහිල්ල නේද
ඉන්නේ? මරුකමට තේද ඉන්නේ? යමයා ලගටම
ගිහින් නේද ඉන්නේ? ඔබට ජීවිතයත් - මරණයත්

අතර වැඩි කාලයක් නැ. පරලොවදී වියදමට රස් කරගන්තු කිසි පිනකුත් ජේත්තන නැ.

(-චෝ-)

238.4. සේය් කරෝහි දීපමත්තනෝ

විප්පං වායාම පණ්ඩිතෝ හව
නිද්ධන්තමලෝ අනාගතෝ
න පුන ජාතිජරං උපේහිසි

තමන්ට පිහිට පිණිස දිවයිනාක් තනාගන්න.
ඉක්මනට වීරිය කරන්න. ප්‍රයාවන්තයෙක් වෙන්න.
කෙලෙස් මල දුරුකරලා නිකෙලෙස් වෙන්න. ආයෙන්
නම් ඉපදෙන මැරෙන ලෝකට එන්න එපා.

(-චෝ-)

239.5. අනුප්‍රබෝධන මෙධාවී

- පෝකපෝකං බණේ බණේ
කම්මාරෝ රජතස්සේව
- නිද්ධමේ මලමත්තනෝ

ප්‍රයාවන්තයා කුම කුමයෙන්, විකෙන් වික
ලද අවසරයෙන් සිත නිකෙලෙස් කරගන්ට ඕනෑ.
රන්කරුවෙක් රත්තරන්වල තියෙන මලකඩ විකෙන්

ටික අයින් කරලා පිරිසිදු කරනවා වගේ.

(ජේත්‍වන ඇසුපුලේදී එකත්තා බ්‍රාහ්මණයෙක් ඇත්තාය වැඳා ලාභාචකී)

240.6. අයසා'ව මලං සමුච්චීතං

- තදුවිධාය තමේව බාදති

ඡේවං අතියේෂනවාරිනා.

- සකකම්මානි නයන්ති දුග්ගතිං.

යකඩයේ හැදෙන මලකඩ විසින්ම ඒ යකඩය කාලා විනාශ කරලා දානවා. අන්න ඒ විදිහටම සතර සතිපටිධානයෙන් තොරව, සිවිපසය විතරක් වළඳන්ට ගියෙන්, ඒ කරමය විසින්ම තමයි තමාව දුගතියට අරගෙන යන්නේ.

(ජේත්‍වන ඇසුපුලේදී දුල්ලතිස්ස තොරත් ඇත්තාය වැඳා ලාභාචකී.)

241.7. අසථ්ස්කායමලා මත්තා - අනුවිධානමලා සරා

මලං වණ්ණස්ස කෝසථ්ජං.

- පමාදෝ රක්බතෝ මලං.

නිතර නිතර සථ්ස්කායනා නොකළාත්, කටපාඩිම් කරපු දේට මල බැඳෙනවා. උත්සාහයයෙන් වැඩි නොකළාත්, ගෙදර දොරේ වැඩිවලටත් මල

බැඳෙනවා. කම්මුලිකමෙන් ඉන්ට හියොත් ගරිර සේෂ්ඨාවයටත් මල බැඳෙනවා. කෙත් වතු ආදිය රකින කෙනා ප්‍රමාද වුණෙන්ත්, ඒවාටත් මල බැඳෙනවා.

(පේනුවන ඇසුපුලේදී ලාභුදායී තෝරු ඇත්තාය විදාහ් ගාර්ඩ් ව්‍යුත්.)

- 242.8. මලින්ටීයා දුව්වරිතං - මව්චේරං දදත්ත් මලං
මලා වේ පාපකා ධම්මා
- අස්මිං ලෙස්කේ පරමිති ව

වරිතය නරක් කරගැනීම ස්ත්‍රීයකට කිහුටක්.
දත් දෙන කෙනෙකුට මසුරුකම තිබීම කිහුටක්. පාපී
අකුසලයන්, මෙලොව පරලොව දෙකටම
ඒකාන්තයෙන්ම කිහුටක්.

(පේනුවන ඇසුපුලේදී එක්තරා කුලයුතුයෙක් ඇත්තාය විදාහ්
ගාර්ඩ් ව්‍යුත්)

- 243.9. තත්ත් මලා මලතරං - අවිජ්‍යා පරමං මලං
ඒතං මලං පහත්වාන
- නිම්මලා හෝජ හික්බවෝ

මය ඔක්කොම මලකඩවලට වඩා, අතිශයින්ම
හයානක මලකඩක් තියෙනවා. ඒක තමයි අවිද්‍යාව.
පින්වත් මහණෙනි, මේ අවිද්‍යාව තැමැති මලකඩ

නැතිකරලා දාලා, නිර්මල වෙන්න.

(-ඡ්‍රෑථ-)

244.10. සුජ්‍යවං අහිරිකේන - කාකසුරේන ධංසිනා
පක්බන්දිනා පගබිහේන
- සංකිලිටියේන ජීවිතං

පවත ලැංජාවක් නැති, කාක්කෙක් වගේ
අනුන්ව සූරාගෙන කන, ගුණමකු, හිතුවක්කාර, කිලුවු
ජීවිතයක් ගෙවන කෙනෙකුට ලාභ සත්කාර මැද්දේ
පහසුවෙන් ජීවත්වෙන්න පුළුවන්.

(ජේත්තාන ඇසුරුවේදී තුළමුසාරික තෙසේත් ඇත්තායා ව්‍යාපෘතියාවකි)

245.11. හිරිමතා ව දුජ්‍යවං - නිවිච්ච සුචිගවේසිනා
අලිනේන්නාපගබිහේන
- සුද්ධාජීවෙන පස්සතා

නමුත්, පවත ලැංජාව තියෙනවා නම්, නිතරම
පිරිසිදු ජීවිතයක් ගැන විමසමින් ඉන්නවා නම්,
හිතුවක්කාර නැත්තම්, යහපත් ජීවිතයක් ගෙවන
පිරිසිදු සිල්වත් ජීවිතයේ වටිනාකම දන්නවා නම්,
අන්න ඒ හික්ෂුව අමාරුවෙන් තමයි ඒ විදිහට ජීවත්
විය යුත්තේ.

(-ශ්‍රී-)

- 246.12. යෝ පාණමතිපාතේත්ති - මුසාවාදං ව හාසති
ලෝකේ අදින්නං ආදියති - පරදාරං ව ගවිතති

යමෙක් ප්‍රාණසාත කරනවා නම්, බොරු
කියනාව නම් සොරකම් කරනවා නම්, පර ස්ත්‍රීන්
සේවනය කරනවා නම්,

(ජ්‍යෙෂ්ඨ ඇසුපුරුණී උපාසකවරුන් පත්‍රීයක් ඇත්‍යය වදාලු
ගාලාච්චි.)

- 247.13. සුරාමේරයපානං ව - යෝ නරෝ අනුපුක්ෂේපති
ඉධිව පෝසෝ ලෝකස්ම්.
- මූලං බණති අත්තනෝ

යමෙක් මත්පැන් පානය කරනවා නම්, මහු
තමන්ගේ ජීවිතයේ තියෙන කුසල් මුල් මෙලොවදී ම
විනාශ කරගන්නවා.

(-ශ්‍රී-)

- 248.14. ඒවමහෝ පුරිස ජානාහි
- පාපධම්මා අස්ක්ද්ස්තා
- මා තං ලෝහෝ අධමමෝ ව
- විරං දුක්ඛාය රන්ධයු.

පින්වත් පුරුෂය, පටි කියල කියන්නේ
සංවරකම තැකි වී යන දෙයක් බව දැනගන්න. මය
හිතේ ඇතිවෙන ලෝහ, ද්වේෂ ආදිය විසින් ඔබට
බොහෝ කළක් දුක් විදින අපායට ගෙනියන්ට එපා.

(-ච්‍රෘ-)

249.15. දාන්ති වේ යථා සද්ධං - යථා පසාදනාං ජනෝ
තත්ථ වේ මංකු යෝ හෝති

- පරේසං පානහෝජනේ
න සෝ දිවා වා රත්තිං වා සමාධිං අධිගච්චති

කෙනෙක් තමන්ගේ ගුද්ධාවේ ප්‍රමාණයටයි
ප්‍රසාදයේ ප්‍රමාණයටයි දන් දෙන්නේ. ඉතින් ඒ විදිහට
අනුන් විසින් දන් දෙන කොට ඒ දානෙ ගැන හිත
නරක් කරගන්නවා නම්, ඒ තැනැත්තාට ද්වාලටවත්,
රාත්‍රියටවත්, සමාධියක් ඇතිකරගන්ට පුළුවන්
වෙන්නේ නැ.

(ජේත්‍රිත ඇසුපුලේදී තිස්ස ණක්සුව ඇත්තායා වඳාළ ගාලීවකි)

250.16. යස්ස වේතං සමුච්චීන්නං

- මූලසට්ටිවං සමුහතං.
ස වේ දිවා වා රත්තිං වා - සමාධිං අධිගච්චති

යම් කෙනෙකුට මේ හිත තරක්වීම මූලින්ම උදුරලා දාලා නසාගන්ට පුළුවන් වුණෙක්, ඇත්තෙන් ම දුවල් වේවා, රාත්‍රී වේවා, ඔහුම වෙලාවක සමාධිය ඇතිකරගන්ට පුළුවන්.

(-ඡ්‍රො-)

251.17. නත්තී රාගසමෝ අග්ගි

- නත්තී දේශසමෝ ගහෝ
- නත්තී මෝහසමං ජාලා
- නත්තී තණ්හාසමා නදී.

රාගයට සමකරන්ට පුළුවන් වෙන ගින්නක් නැ. ද්වේෂයට සමකරන්ට පුළුවන් ගුහණයවීමක් නැ. මෝහයට සමකරන්ට පුළුවන් දැලකුත් නැ. තණ්හාවට සමකරන්ට පුළුවන් ගගකුත් නැ.

(ජේනවන ඇසපුවේදී උපාසකවිදෙන ගත් දෙනෙකු ඇත්තායා විදාල ගාර්ඩ්වකි)

252.18. සුදස්සනා වත්තමක්දේදෙස්සා

- අත්තනේයා පන දුද්දසා
- පරේසා හි සේයා වත්තානි
- මපුණාති යථා හුසා

අත්තනෙය් පන ජාදේති
- කලිං'ව කිතවා සයෝ

අනුත්ගේ වැරදි තම් බොහෝම අගේට ජේත්තා. නමුත් තමන්ගේ ලොකු වැරද්දක්වත් ජේත්තා නෑ. ඒ තැනැත්තා උස්තැනක ඉදලා රොඩු බොල් පොලුනවා වගේ, අනුත්ගේ දොස්මයි හොයන්නේ. ඒ වුණාට තමන්ගේ ලොකු වැරදි පවා හංගගෙන ඉන්නවා. කොල-අතුවලින් ඇග වහගත්තු කපටි ලිහිණී වැද්දෙදක් වගේ.

(ඇදුනුවෙදී මෙත්ක සිටුවායා ඇත්තායා ව්‍යාපෘති)

253.19. පරවත්පානුපස්සිස්ස

- නීච්චං උප්සානසක්කිනේ
ආසවා තස්ස වච්චන්ති
- ආරා සෝ ආසවක්බයා

අනුත්ගේ වැරදීම තම් හොය භොයා ඉන්නේ. නිතරම අනුත්ටම තම් දොස් කිය කියා ඉන්නේ, වැඩින්නේ ආසුව විතරයි. ආසුව නැතිකිරීම නම්, ඔහුට ඉතාම දුර දෙයක්.

(ජේත්තා ඇසුප්පේදී උප්සානසක්කිනී තොරතු ඇත්තායා ව්‍යාපෘති
ගාර්ඩියි)

254.20. ආකාසේ පදිං නත්මී

- සමණෝ නත්මී බාහිරේ
පපක්දවාහිරතා පජා - නිජ්පපක්දවා තරාගතා

කුරැල්ලන්ගේ පියවර සටහනක් අහසේ දකින්ට නැ. ඒ වගේම මාරුග-එල ලාභී ගුමණයෙක් බුදු සසුනෙන් බැහැර, වෙන ආගමක නැ. මේ සත්ව පුජාව අකුසල්මයි කල්පනා කර කර ඒකට ඇලිලා ඉන්නේ. නමුත් තරාගතයන් වහන්සේලා අකුසල් කල්පනා වලින් තොරව ඉන්නේ.

(ඒක්කින් මක්දචකයේදී සුදුදු ඒක්කින්යා ඇත්තා විදාහ ගාථාවකි.)

255.21. ආකාසේ පදිං නත්මී

- සමණෝ නත්මී බාහිරේ
සංඛාරා සස්සතා නත්මී
- නත්මී බුද්ධානෂ ඉක්දර්තා

කුරැල්ලන්ගේ පියවර සටහනක් ආකාසේ නැ. ඒ වගේම මාරුග-එල ලාභී ගුමණයෙක් බුදු සසුනෙන් බැහැර, වෙන ආගමක නැ. හේතු-එල දහමෙන් සකස්වෙවිව කිසි දෙයක් සදාකාලික නැ. ඒ අස්ථිර දේවල් වෙනස් වෙලා යද්දී බුදුවරයන් වහන්සේලා තුළ ඒ ගැන කිසි කම්පනයක් නැ.

(-ච්‍රත්-)

සාද! සාද!! සාද!!!

මලකඩ ගැන වදාල කොටස නිමා විය.
(මල වග්ගය නිමා විය.)

ඒ හාගාවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වේවා!

19.

ඩර්මයේ පිහිටීම ගැන වදාල කොටස (ධම්මටියි වර්ගය)

256.1. න තේන හෝති දම්මටියේ
යේනත්ථ්‍රි සහසා නයේ
යෝ ව අත්ථ්‍රි අනත්ථ්‍රිය්ව
ලහෝ නිවිෂේෂය පණ්ඩිතෝ

යම විනිශ්චයකරුවෙක් අසාධාරණ විදිහට
නඩු තින්ද දෙනවා නම්, ඔහුගේ විනිශ්චය තියෙන්නෙන
ඩර්මයේ පිහිටලා නෙවයි. නමුත් තුවණුති කෙනා
සාධාරණ පැත්ත අසාධාරණ පැත්ත හොඳ හැටි
හඳුනාගෙනයි විනිශ්චයක් දෙන්නේ.

(ජේනැත් අසුජලේ දී විනිශ්චෑවෙකු ඇත්තාය ව්‍යාපෘතාවකි.)

- 257.2. අසාහසේන ධම්මෙන - සමෙන නයති පරේ
ධම්මස්ස ගුත්තොය් මේධාවී
- ධම්මටයෝ'ති පවුච්චනි

සාධාරණ විදිහට ධර්මානුකූලට නඩු හබවලදී
තීන්ද ගන්නවා නම්, ධර්මයෙන් සුරකෙන ඒ
ප්‍රදාවන්ත කෙනා, විනිශ්චයේදී ධර්මයේ පිහිටන
බවයි කියන්ව තියෙන්නේ.

(-නිවැ-

- 258.3. න තේන පණ්ඩිතොය් හෝති
- යාචනා බහු භාසති
බේම් අවේරී අහයෝ - පණ්ඩිතොය්ති පවුච්චනි

පිරිස් මැද ව්‍යක්ත විදිහට මුබරිව කතා බස්
කළ පමණින් ඔහු තුවණුත්තොක් වෙන්නේ නැ. නමුත්,
යම් කෙනෙක් කාටවත් බිය ඇති නොකරයි නම්,
වෙරය ඇතිවෙන පංච දුෂ්චරිතයෙන් තොර නම්,
අකුසලයෙන් දුරුවෙලා, තිර්හයව ඉන්නවා නම්, ඔහු
තමයි සැබැම් නැණුවතා.

(ජේනැත් අසුජලේදී ජ්‍යෙෂ්ඨ ප්‍රධාන ඇත්තාය ව්‍යාපෘතාවකි.)

- 259.4. න තාවතා ධම්මඩරෝ - යාවතා බහු හාසති
 යෝ ව අප්පම්පි සුත්වාන
 - ධම්මඩ කායේන පස්සති
 ස වේ ධම්මඩරෝ හෝති
 - යෝ ධම්මඩ නප්පමජ්ජති

යම් කෙනෙක් හැම තැනම බණ කියාගෙන ගියත්, එපමණකින් ධර්මධරයෙක් වෙන්නේ නැ. නමුත් ධර්මය රිකක් හරි අහගෙන, ඒ ධර්මය තමා තුළින් දකිනවා නම්, ඒ ධර්මයේ හැසිරෙන්ට ප්‍රමාද තැත්තම් මහු ඒකාන්තයෙන්ම ධර්මධරයෙක්.

(ජේත්වන ඇසුපුලේදී ත්‍රිකෝර්ඩාන තොරතු ඇත්තාය ව්‍යාපෘතිය ගාර්ඩ්‍රාවකි.)

- 260.5. න තේන රේරෝ හෝති
 - යේනස්ස පලිතං සිරෝ
 පරිපක්කෝ වයෝ තස්ස
 - මෝසජ්න්යෝති වුවවති

යම් කිසි හික්ෂුවක් වයසට ගිහින් කෙසේ ඉදුණු පමණින් ඒ හේතුව නිසා, මහුට ස්ථාවිර කියන්ට බැ. මහුගේ වයස මෝරලා ගියා විතරයි. දිරාගිය හිස් පුද්ගලයා කියලයි කිවයුතු වන්නේ.

(ජේත්වන ඇසුපුලේදී ලකුණුදික භාද්‍යා ඇත්තාය ව්‍යාපෘතිය ගාර්ඩ්‍රාවකි.)

261.6. යමිනි සච්චවං ව ධම්මෝ ව

අහිංසා සංයමෝ දමෝ
ස වේ වන්තමලෝ දිරෝ
ලේරෝ ඉති පැවුව්වති

යමෙක් තුළ සත්‍යයත්, ධර්මයත් තියෙනව නම්, අහිංසක බවත්, සංවරකමත්, ඉන්දිය දමනයත් තියෙනවා නම් ඇත්තේන්ම ඔහු රාගාදී අකුසල් වමාරලා දාපු ප්‍රයුෂවන්ත කෙනෙක්. අන්න ඒ හික්ෂුවටයි ‘ස්ථ්‍රිර’ කියා කිවයුත්තේ.

(-४०-)

262.7. න වාක්කරණමත්තේන

- වණ්ණපොක්බරතාය වා
සායුරුපෝ නරෝ හෝති
- ඉස්සුකී මධ්‍යමී සයෝ

කටහඩ මිහිරට තිබුණා කියලා, රුපේ
ලස්සනට තිබුණා කියලා, යහපත් වෙන්තෙන නැ. ඔහු
තුළ ඉරිසියාව, මසුරුකම, කපටිකම තියෙනවා නම්,
මහු හොඳ කෙනෙක් වෙන්තෙන නැ.

(නොවන අයුරුවේදී බොහෝ තික්ෂුන් ඇත්තාය වඳාළ ගාලීවති.)

263.8. යස්ස වේ තං සමුච්චන්නං

- මූලසට්ටව. සමුහත.

ස වන්තදේශීයෝ මේධාවී

- සායුරුපොෂි ව්‍යවචි

යම් කෙනෙක් ඔය දුර්වලකම් මුළින්ම නැතිකරලා දාලා නම් තියෙන්නේ, ඔහු ඒ දුර්වලකම් වමාරලා දාපු ප්‍රයුවන්තයෙක්. 'යහපත් කෙනා' කියලා කිව යුත්තේ ඒ පුද්ගලයාටයි.

(-චෝ-

264.9. න මුණ්ඩකේන සමණෝ

- අඩුනතෝ අලිකං හණ්ඩ

ඉච්චාලෝහසමාපන්තෝ

- සමණෝ කිං හට්ස්සති

හොඳට හිස රුවල් බාලා හිටියා කියලා, ගුමණයෙක් වෙන්නේ නැ. ඔහු කුළ සිලයක් නැත්තම්, බොරුම නම් කියන්නේ, පාමි ආගාවන් වලින් යුක්ත වෙලා, ලෝහකමින්ම නම් ඉන්නේ, ඔහු ගුමණයෙක් වෙන්නේ කොහොමද?

(ජේන්තිත ඇසපුළුවේ භත්තික තොරතුළු ඇත්තා වඳා ගාලීවති.)

265.10. යෝ' ව සමේති පාපානි

- අණුප්‍රලාති සබෑලසෝ
සම්තත්තා හි පාපානං - සමණෝ'ති පවුච්චති

යම් කෙනෙක් පොඩි දෙයක් වේවා, ලොකු දෙයක් වේවා, හැම පාඨී අකුසලයක්ම සංසිද්ධවා දුම්මොත්, ඒ පාඨී අකුසල් සංසිද්ධවා දුම්ම නිසයි, ඔහුට 'ගුමණය' කියල කියන්නේ.

(-චෘඛ-)

266.11. න තේන හික්ඩු හෝති

- යාචතා හික්බතේ පරේ
විස්සං ධම්මං සමාදාය
- හික්ඩු හෝති න තාචතා

කොපමණ කළක් පිණ්ඩපාතෙ කරගෙන, අනුන්ගෙන් ලැබෙන දේ වැළඳුවත්, ඒ හේතුව නිසා ඔහු හික්ෂුවක් වෙන්නේ නැ. පාඨී දේට පුරුදු වෙලා ඉන්න තාක්, කෙනෙක් හික්ෂුවක් වෙන්නේ නැ.

(ජේන්න ඇසුයුලේදී එක්තරා පිශ්චිජි බ්‍රාහ්මණයක් ඇත්තාය වදාලු ගාර්ංචි.)

267.12. යෝ' ධ පුණුණුණුව පාපණුව

- බාහෙත්තා බ්‍රහ්මවරිය වා

සංඛාය ලෝකේ වරති

- ස වේ හික්බු'ති වුවවති

යමෙක් මේ ගාසනය තුළ ගුණදම් දියුණු කරලා, අවබෝධයෙන්ම පින් පවි බැහැර කරලා, බඩිසර හැසිරෙනවා නම්, නුවණීන් යුක්තව ලෝකේ හැසිරෙනවා නම්, අන්න මහු තමයි හික්ෂුව කියන්නේ.

(-ඡීං-)

268.13. න මෝනේන මුනි හෝති

- මූල්‍යරුපෝ අවිද්දසු

යෝ ව කුලං'ව පග්ගය්හ

- වරමාදාය පණ්ඩිතෝ

ප්‍රයා රහිත කෙනා මෝඩ ස්වරුපයෙන් කතා බස් නොකොට හිටියා කියලා ඒ විදිහට මුනිවත රක්කා කියලා, මුනිවරයෙක් වෙන්තෙ නෑ. නුවණුත්තා උතුම් දේ අරගන්නෙ, තරාදියකින් මැනලා ගන්නවා වගේ.

(ජේනාවන ඇසුපුල්ලි අන්‍යාග්‍රහික තැව්‍යන් ඇත්‍යාය වැඳා ගාර්ථාවකි.)

269.14. පාපානි පරිවර්ශේති

- ස මුනි තේන සෝ මුනි

යෝ මූතාති උහො ලෝකේ
- මුති තේන පවුච්චති

පාඨී අකුසල් දුරු කරගත්තොත්, අන්න ඔහු තමයි මුතිවරයා. ඒ කරුණීන්මයි ඔහු මුතිවරයෙක් වුණේ. ආධ්‍යාත්මික, බාහිර ලෝකය තුවණීන් බෙදා විමසා අවබෝධ කරන නිසා, ඒ කරුණීනුත් ඔහුට මුතිවරයා කියනවා.

(-චෘ-)

270.15. න තේන අරියෝ හෝති

- යේන පාණාති හිංසති
අහිංසා සබැඩපාණානා - අරියෝති පවුච්චති

යමෙක් ප්‍රාණීන්ට හිංසා කරනවා නම්, ඔහුට 'ආරය' කියල නම තිබු පමණීන් 'ආරය' වෙන්නේ තැ. සියලු ප්‍රාණීන් කෙරෙහි අහිංසාවෙන් යුතු කෙනාටයි 'ආරය' කියලා කියන්නේ.

(ජේත්තින ඇසපුරේදී ආර්ය නම් බ්ලි වැදුළුක් ඇත්තාය වැඳා ගාර්ථති.)

271.16. න සිලබිතමත්තේන්න

- බාහුසව්චින වා පුන

අම වා සමාධිලාහේන
- විවිච සයනේන වා

වත් පිළිවෙත් කරලා, සිල් රක්ක පමණින්, බණ දහම් ඉගෙන ගෙන බහුගුත් වෙච්ච පමණින්, සමාධියක් ඇතිකරගත්තු පමණින්, දුර ඇත වන සෙනසුන්වල සිටිය පමණින් ජීවිතය සම්පූර්ණය කියලා හිතන්න එපා.

(ජේත්වන ඇසුපුලේදී බොහෝ තික්ෂුන් ඇත්තාය වැඳා ගාථාවකි.)

272.17. ප්‍රීසාම් නෙක්බම්මසුබං - අපුප්‍රීත්තනසේච්චතා
හික්බු විස්සාසමාපාදී
- අප්පත්තේ ආසවක්බයා.

පින්වත් හික්ෂුව, පාථග්තනයන්ට ලබාගන්ට බැරි, ආරයන් වහන්සේලා විතරක් ලබන නෙක්බම්මසුවයක් තියෙනවා. ‘මමත් ඒක ලබනවා’ කියල හිතන්ට ඔහා මිතෙන. අරහත් එලයට පත්වන තෙක්ම මේ හටය ගැන විශ්වාස කරන්නට එපා.

(-චේ-)

සාදු! සාදු!! සාදු!!!

වර්මයේ පිහිටීම ගැන වදාල කොටස නිමා විය.
(ඛම්මවිය වශ්‍යය නිමා විය.)

ඒ භාගයටත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

20.

ඒ අමා තිවන් මග ගැන වදාල කොටස (මග්ග වර්ගය)

273.1. මග්ගානවියංගිකෝ සෙවියේ
සවිවානං වතුරෝ පදා
විරාගෝ සෙවියේ ධම්මානං
ද්වීපදානං ව වක්බුමා

අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළවල් අතරේ
පරම ග්‍රෑශ්‍ය වන්නේ ආරය අෂ්ටාංගික මාර්ගයයි.
සත්‍යයන් අතුරින් පරම ග්‍රෑශ්‍ය වන්නේ වතුරාරය
සත්‍යයයි. ධර්මයන් අතුරින් පරම ග්‍රෑශ්‍ය වන්නේ
විරාගි තිවනයි. දෙපා ඇති මිනිසුන් අතුරින් පරම

ගේශ්‍ය වන්නේ සදහම් ඇස් ඇති බුදු සම්බුද්ධී.
(ජේත්වන අසුප්‍රචේදී තැකියෙක් තික්කුණ ඇත්තාය ව්‍යාප ගාථාවකි.)

274.2. ඒසේ'ව මග්ගෝ නත්පෑක්කෝ'

දස්සනස්ස විසුද්ධියා

ඒතං හි තුම්හේ පටිපත්තප

මාරස්සේතං පමෝහනා.

ආර්ය සත්‍යාච්චේ තුළින් පිරිසිදු වෙන්ට
නම්, මේ මාර්ගය විතරමයි තියෙන්නේ. වෙන
මාර්ගයක් නැ. ඔබත් මේ මාර්ගයම පිළිපදින්න. මේ
මාර්ගයෙන් තමයි මාරයාච රවච්චෙන්න පූජිත්වන්
වෙන්නේ.

(-චෝ-

275.3. ඒතං හි තුම්හේ පටිපන්නා

දුක්බස්සන්තං කරස්සපර

අක්බාතෝ වේ මයා මග්ගෝ

අක්කාය සල්ලසන්පිනා.

ඔබ මේ අර්ය අෂ්ට්‍යාගික මාර්ගයම අනුගමනය
කරලා, මේ සසර දුක අවසන් කරල දාන්න. රාගාදී
කෙලෙස් ඩුල් උදුරලා දාන මේ මාර්ගය මං ඔබට

කියා දෙන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්මයි.

(-ඉව-)

276.4. තුම්හේහි කිවිවං ආතප්පං.

- අක්බාතාරෝ තථාගතා
- පටිපන්නා පමොක්බන්ති
- ක්‍රායිනෝ මාරබන්ධනා

පින්වත් මහණෙනි, දුකෙන් නිදහස් වෙන්ට විරිය අරගෙන, නිවන අවබෝධ කළ යුත්තේ ඔබ විසින්මයි. ඒ වෙනුවෙන් තථාගතයන් වහන්සේලා කරන්නේ නිවන් මග කියාදෙන එක විතරයි. මේ නිවන් මග පිළිපැද්දෙන්, දායාන වැඩුවෙන්, මේ මාරබන්ධනයෙන් ඔබ නිදහස් වෙලා යනවා.

(-ඉව-)

277.5. සබලේ සංඛරා අනිවිවා'ති

- යදා පක්ෂුකාය පස්සති
- අම නිබිඛන්දති දුක්බේ
- එස මග්ගෝ විසුද්ධියා

හේතුන්ගෙන් සකස්වූන හැම දෙයක්ම අනිත්‍ය වෙලා යන බව යම් දච්චත ප්‍රයාවෙන්

අවබෝධ කලොත්, අන්න එදාටයි මේ දුක ගැන කළකිරෙන්නේ. නිවන් මග වෙන්නෙත් ඒකමයි.

(පේනවන ඇසුපුලේදී එකඟුව පත්‍රියක් පමණ තිකුණු ඇතුළු විදාහු ගාලීමකි.)

278.6. සබැඳූ සංඛාරා දුක්ඛා'ති

- යදා පක්ෂීකුය පස්සනි

අථ තිබුණින්දති දුක්ඛා'ති

- ඒස මගේ විසුද්ධියා

හේතුන්ගෙන් සකස්වුන හැම දෙයක්ම දුකක් බව යම් දච්චක ප්‍රයාවෙන් අවබෝධ කලොත්, අන්න එදාටයි මේ දුක ගැන කළකිරෙන්නේ. නිවන් මග වෙන්නෙත් ඒකමයි.

(-චෝ-)

279.7. සබැඳූ සංඛාරා අනත්තා'ති

- යදා පක්ෂීකුය පස්සනි

අථ තිබුණින්දති දුක්ඛා'ති

- ඒස මගේ විසුද්ධියා

හැම දෙයක්ම අතාත්ම බව යම් දච්චක ප්‍රයාවෙන් අවබෝධ කලොත්, අන්න එදාටයි මේ

දුක ගැන කළකිරෙන්නේ. නිවන් මග වෙන්නෙත් ඒකමයි.

(-න්ම-)

280.8. උචියානකාලමිහි අනුවයිහානෝ
යුවා බලී ආලසියං උපේතෝ
සංසන්නසංකප්පමනෝ කුසීතෝ
පණ්ඩාය මග්ගං අලසෝ න වින්දති

විරිය කරන්ට ඔහෙ වෙලාවෙදී විරිය
කරන්නේ තැත්තම්, ඇගේ පතේ හයිය තියෙන
වෙලාවේ, කම්මැලි කමෙන් හිටියොත්, ලාමක දේවල්
ගැන හිත හිත හිටියොත්, කුසීත වෙලා හිටියොත්, ඒ
කම්මැලියාට ප්‍රයුෂවන් දියුණු කරගත යුතු ආර්ය
මාර්ගය නොලැබේ යනවා.

(ජේනවන ඇසුපුලේදී පධානකවිකතිස්ස තොරතු ඇත්තාය විදාහ
ගාථාවකි.)

281.9. වාචානුරක්ඩී මනසා සූසංවුතෝ
කායේන ව අකුසලං න කයිරා
ඒතේ තයෝ කම්මපලේ විසෝදයේ
ආරාධයේ මග්ගං ඉසිප්පවේදිතා.

වවනය රකගන්නවා නම්, සිත සංවර කරගන්නවා නම්, කයෙනුත් අකුසල් කරන්නේ නැත්තම්, ඔය විදිහට කරම රස්වෙන මාරුග තුනම පිරිසිදු කරගන්නවා නම් අන්න ඒ තැනැත්තාට, අරහත් සාම්බරුන් අවබෝධයෙන්ම වදාල ඒ නිවන් මග සම්පූර්ණ කරගන්ට පුළුවන්.

(ජේතැටි ඇසුපුරේදී සුකථ පුළුයා ඇත්තාය වදාල ගාලාචි.)

- 282.10. යෝගා චේ ජායති භුරි - අයෝගා භුරිසංඛයේ
ඒත්තං ද්වේධා පර්‍යං දැන්වා
- හවාය විහවාය ව
තථත්තානං නිවේසෙයා - යථා භුරි පවචිති

අැත්තෙන්ම සමඟ - විද්‍රුගනා භාවනාවෙන් මයි ප්‍රඥාව වැඩින්නේ. භාවනා තො කලොත්, ප්‍රඥාව විනාශ වෙනවා. ඒ නිසා දියුණුව පිණිසත්, පිරිහීම පිණිසත් පවතින ඔය මාරුග දෙක තේරුම් ගන්ට මිනේ. ප්‍රඥාව වැඩින්නේ යම් මගකින් නම්, අන්න ඒ මාරුගයේ තමයි ජීවිතය යොදවන්ට තියෙන්නේ.

(ජේතැටි ඇසුපුරේදී පෝදිල නොඡත්තාය වදාල ගාලාචි.)

- 283.11. වනං ජ්නදථ මා රැක්බං
- වනතෝ ජායති හයං

පෙන්වා වනක්ද්ව වනපක්ද්ව
- නිබුත්‍ය හෝම හික්බවෝ

පින්වත් මහණෙනි, මය කෙලෙස් වනය කපලා දාන්න. හැබැයි වනාන්තරයේ ගස් කපන්ට එපා. කෙලෙස් වනයෙන් තමයි බිය හටගන්නේ. මහ කෙලෙස් වනයත්, පොඩි කෙලෙස් වනයත් දෙකම කපලා දාලා, කෙලෙස් වනයකින් තොර කෙනෙක් වෙන්න.

(ජේත්වන අසුයුත්වේ මහත් සික්ෂුන් ජිර්යක් ඇත්තායා වදාල ගාර්ඩ්කි.)

284.12. යාවං වනපෝ' න ස්ථේජති

අනුමත්තෝ'පි තරස්ස නාරිසු
පරිබද්ධමනෝ'ව තාව සෝ'
වච්චෝ' බිරපකෝ'ව මාතරි

කාන්තාවක් පිළිබඳව පුරුෂයාගේ හිතේ, අල්පමාතු වූ තංශ්ණාවක් පවා තොසිදී තිබුණෙන්ත්, එකටම හිත දුවනවා. මවි වැස්සී පස්සේ දුවන කිර්බොන වහුපැටියා වගේ.

(-३०-)

285.13. උච්චින්ද සිනේහමත්තනෝ

කුමුද් සාරදිකං'ව පාණීනා
සන්තිමග්ගමේව බුජය
නිලබාණ සුගතේන දේසිත.

සරත් කාලේ කුමුදු මලක් අතිත් කඩලා දානවා
වගේ, තමන් තුළ තියෙන තෘප්ත්‍යාව ප්‍රඟාවෙන් කඩලා
දාන්ට යිතෙන. සුගතයන් වහන්සේ විසින් ඒ අමා නිවන
ගැන කියා දිලයි තියෙන්තෙන. ඒ නිසා නිවනට
පමුණුවන ආරය මාරගයේමයි ගමන් කරන්ට යිතෙන.

(ජේත්වන ඇසුපුලේදී සැරුණු තොරතුළ දිජ්‍ය සිකුවුවක ඇත්තා
වදාළ ගාර්ථවකි.)

286.14. ඉඩ වස්සිං වසිස්සාමි - ඉඩ හේමන්ත ගිමිහිසු
ඉති බාලෝ විවින්තේති

- අන්තරාය න බුජ්සකති

මං මේ පාර වස් කාලේ මෙහෙ තමයි ඉන්තෙන. සිත කාලෙත් මෙහෙම ඉන්නවා. පායන කාලෙටත්
මෙහෙ තමයි ඉන්ට වෙන්තෙන. ජීවිතය ගැන
අවබෝධයක් නැති කෙනා ඔය විදිහට හිත හිතා
ඉන්නවා. ඔය අතරේ තමන්ට සිදුවෙන ජීවිත අනතුරු
ගැන කිසිම අවබෝධයක් නැ.

(ජේත්වින ඇසපුලේදී වෙළඳ නායකයෙකු ඇත්තාය වදාල ගාලාචකි.)

287.15. තං පුත්තපසුසම්මත්තං

- බ්‍රාහාසත්තමනාසං නරං
- සුත්තං ගාමං මහෝසේර්ව
- මව්වූ ආදාය ගවිත්ති

සමහර උදවිය තමන්ගේ දු දරුවන් ගැන, සතා සිව්පාවා ගැන, හිතින් බැඳිලා, එසින් මත්වෙලා කල් ගෙවනවා. අන්තිමේදී මාරයා ඇවිදින් ඔවුන්ව මරණය කරා ගෙනියන්නෙ, සැඩි වතුර පහරක් විසින් නිදිගත් ගමක් මුහුදට ගසාගෙන යනවා වගේ.

(ජේත්වින ඇසපුලේදී කිසාගෝන්ත්‍ය ඇත්තාය වදාල ගාලාචකි.)

288.16. න සන්ති පුත්තා තාණාය

- න පිතා නපි බන්ධවා
- අත්තකේනාධිපත්තනස්ස
- නත්මී ස්කාතිසු තාණතා

මාරයා විසින් යටකරගත්තු සත්වයාට ආරක්ෂා ස්ථානයක් දුදරුවන්ගෙන් ලැබෙන්නෙන නැ. පියාගෙන් ලැබෙන්නෙන් නැ. තැදැයන්ගෙන් ලැබෙන්නෙන් නැ. ඒ ස්කාතින් තුළ ඔහුට සැබැම

රැකවරණයක් ලැබෙන්නේ නෑ.

(ජේත්‍රාත්‍රා ඇසුපුලේදී පට්ටාචාරාව ඇත්තාය විදාහ ගාල්‍යාචි.)

289.17. ඒත්තමත් එවසං කුත්වා

- පණ්ඩිතෝ සිලසංවුතෝ

නිබ්බාණගමනා මග්ගා

- බිජ්පමේව විසේරයේ

මය යථාර්ථය අවබෝධ කරගත් බුද්ධිමත් කෙනා සිලයෙන් සංවර වෙන්ට ඕනෑ. වහා වහාම නිවන් මග පිරිසිදු කරගන්ට ඕනෑ.

(-ඡීඛ-)

සාදු! සාදු!! සාදු!!!

එ අමා නිවන් මග ගැන වදාල කොටස නිමා විය.

(මග්ග වග්ගය නිමා විය.)

ඒ හාගාවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වේවා!

21.

ඩර්ම කරණු මිශ්‍රව අනුලත් කොටස (පකිණ්ණක වර්ගය)

290.1. මත්තාසුඩ්පරිච්චා

- පස්සේ ටේ විපුලං සුඩා
- වත් මත්තාසුඩා දිරෝ
 - සම්පස්සං විපුලං සුඩා

ඉතා විශාල සැපයක් බලාපොරොත්තු වෙන
කෙනාට, ඒ වෙනුවෙන් සුළු සැපය අත්හරින්ට පුළුවන්
වෙන්ට ඕනෑ. පූජාවන්ත කෙනා ඉතා විශාල සැපයක්
වන ඒ අමා නිවන් කැමතිව, ඉතා සුළු වූ කම්සැපය
අත්හරිනවා.

(ගේන්ටිනයේදී මුදු සම්ඳුත්ගේ අත්ත ඩීවිතය ඇත්තා විදාහ ගාර්ඩ්ස්.)

- 291.2. පරදුක්ඛපදානේන - අත්තනේ සූබ'ම්විජත්
වේරසංසග්ගසංසටයේ
- වේරා සේ න පරිමුව්වත්

අනුත්ත දුක් දිලා, තමන් විතරක් සැප විදින්ත
හිතුවෙත් ඔහුට එකතු වෙන්ට වෙන්නේ වෙරයක්
සමගයි. වෙරයෙන් නිදහස් වෙන්ට නම්
ලැබෙන්නේ නැ.

(සෘජන තුවදී කිකිලි බිජ් කා ස්ත්‍රීයක ඇත්තා විදාහ ගාර්ඩ්ස්.)

- 292.3. යං හි කිවිවං තදපවිද්ධං - අකිවිවං පන කයිරති
ලන්නලානං පමත්තානං
- තේසං වච්චින්ති ආසවා

යම් කෙනෙක් ධර්මයේ හැසිරීම ආදී කළ
යුතු උතුම් දේ අත්හරිනවා නම්, නොකළ යුතු දේවල්
කරනවා නම්, මාන්නයෙන් ඉදිමි, ප්‍රමාදයෙන් ඉන්නවා
නම්, ඔහු තුළ වැඩෙන්නේ කෙලෙස් විතරයි.

(නැදු තුවදී නැදු තේජන ඇත්තා විදාහ ගාර්ඩ්ස්.)

293.4. යේසක්කුව සුසමාරද්ධා

- නිව්චං කායගතා සති
- අකිච්චං තේ න සේවන්ති
- කිච්චෙටි සාතච්චාරිනෝ
- සතානා සම්පර්ශනානා
- අත්ථං ග්‍රැව්‍යන්ති ආසවා

නමුත් යම්, කෙනෙක් කායානුපස්සනාවේ නිතරම ඉතා භොඳින් සිහිය පිහිටුවාගෙන ඉන්නවා නම්, මවුන් නොකළ යුතු දේවල් කරන්ට යන්නෙන නැ. කළ යුතු දේ තමයි හැම තිස්සේම කරන්නේ. ඉතා භොඳ සිහි තුවණින් යුක්තව කළ ගෙවන කොට, මවුන්ගේ කෙලෙස් විනාශ වෙලා යනවා.

(-ඡ්‍රෑම-)

294.5. මාතරං පිතරං හන්ත්වා

- රාජානෝ ද්වේ ව බත්තියේ
- රචියං සානුවරං හන්ත්වා
- අනීසේ යාති බ්‍රාහ්මණෝ

සසර දුක උපද්‍රවන මේ තෘප්ත්‍යාව නැමැති අම්මාත්, අහංකාරකම නැමැති පියාත් වනසන්ට ඔහෙ. ගාස්වත, උච්චේෂ්ද දාෂ්ටි නැමැති රජවරු දෙන්නාත්,

වනසන්ට ඔහෙනි. ආධ්‍යාත්මික බාහිර ආයතන නැමැති රටත්, එහි හැසිරෙන ප්‍රධානීය නැමැති තන්දිරාගයන් වනසන්ට ඔහෙනි. අන්න ඒ සියල්ල ප්‍රජාවෙන් වනසලා, දුකෙන් තොරව සිටින අරහත් බ්‍රාහ්මණයා නිවන කරා ම යනවා.

(ජේත්වන ඇජුපුරේදී ලකුණ්වක භූදිය තොරන් ඇත්තාය වැඳාලු ගාලීචි.)

295.6. මාතරං පිතරං හන්ත්වා

රාජානෝ ද්වේ ව සොත්තියේ
වෙයාග්සපඟුවමං හන්ත්වා
අනීසෝ යාති බ්‍රාහ්මණෝ

සසිර දුක් උපදවන මේ තෘෂ්ණාව නැමැති අම්මාත්, අස්මීමානය නැමැති පියාවත් නසන්ට ඔහෙනි. ගාස්වත, උච්චේද දාජ්ටි නැමැති බ්‍රාහ්මණරජවරු දෙන්නවත්, නසන්ට ඔහෙනි. විවිකිව්‍යාව පස්වෙනුවට තියෙන පංච නිවරණ නැමැති ව්‍යාසුයන්ගේ මාර්ගයන් නසන්ට ඔහෙනි. අන්න ඒ දේවල් තමා දුක් නැතිකරගෙන අරහත් බ්‍රාහ්මණයා නිවන කරාම යනවා.

(-३०-)

296.7. සුජ්පතුද්ධං පඩුජ්කින්ති

- සඳා ගෝතමසාචකා
- යේසං දිවා ව රත්තො ව
- නිච්චවං බුද්ධගතා සති

යමෙක් ද්වාලටත් රාත්‍රියටත් නිතරම බුද්ධානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෝතම බුදු සම්ඳුන්ගේ ඒ ග්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිළිදෙන්නේ.

(රෝහානා ඇසුපුරේදී ඇත්තැසාකරික කුඩා ඇත්තා ඇත්තා විදාහ ගාර්ඩකි.)

297.8. සුජ්පතුද්ධං පඩුජ්කින්ති

- සඳා ගෝතමසාචකා
- යේසං දිවා ව රත්තො ව
- නිච්චවං ධම්මගතා සති

යමෙක් ද්වාලටත් රාත්‍රියටත් නිතරම ධම්මානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෝතම බුදු සම්ඳුන්ගේ ඒ ග්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිළිදෙන්නේ.

(-ච්ච-

298.9. සුප්පඩඩ්දං පඩුජ්කින්ති

- සදා ගෝතමසාවකා
- යේසං දිවා ව රත්තෙය් ව
- නිව්වං සංසගතා සති

යමෙක් දවාලටත් රාත්‍රීයටත් නිතරම සංසානුස්සනි භාවනාවේ යෙදෙනවා නම්, ගෝතම බුදු සම්දුන්ගේ ඒ ග්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිළිදෙන්නේ.

(-චෘ-)

299.10. සුප්පඩඩ්දං පඩුජ්කින්ති

- සදා ගෝතමසාවකා
- යේසං දිවා ව රත්තෙය් ව
- නිව්වං කායගතා සති

යමෙක් දවාලටත් රාත්‍රීයටත් නිතරම කායානුපස්සනා භාවනාවේ යෙදෙනවා නම්, ගෝතම බුදු සම්දුන්ගේ ඒ ග්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිළිදෙන්නේ.

(-චෘ-)

300.11. සුප්පඩඩ්දං පඩුජ්කින්ති

- සඳා ගෝතමසාචකා
- යේසං දිවා ව රත්තෙක් ව
- අහිංසාය රතෙක් මතෙක්

යමෙක් දවාලටත් රාත්‍රියටත් නිතරම අහිංසාවේ ඇශ්‍රුණු සිතින් ඉන්නවා නම්, ගොතම බුදු සම්දුන්ගේ ඒ ග්‍රාවකයේ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිබිදෙන්නේ.

(-චේති-)

301.12. සූජ්පූද්ධං පඩුජ්කන්ති

- සඳා ගෝතමසාචකා
- යේසං දිවා ව රත්තෙක් ව
- හාවනාය රතෙක් මතෙක්

යමෙක් දවාලටත් රාත්‍රියටත් නිතරම සමඟ විද්‍රාශනා හාවනාවේ ඇලී වාසය කරනවා නම්, ගොතම බුදු සම්දුන්ගේ ඒ ග්‍රාවකයේ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිබිදෙන්නේ.

(-චේති-)

302.13. දුජ්පබිජ්ජං දුරහිරමං - දුරාවාසා සරා දුබා දුක්ක්බෝ'සමානසංවාසේ' - දුක්ක්බානුපතිතද්ධගු

තස්මා න වද්ධගු සියා
- දුක්ඛානුපතිතෝ සියා

බූදු සසුනක උතුම් පැවිදී බව ලැබේම ඉතා දුෂ්කර දෙයක්. පැවිදී ව්‍යුණ කෙනෙකුට ඒ පැවිද්දෙහි (සතර සතිපටියානයේ) සිත් අලවා වාසය කිරීමත් දුෂ්කර දෙයක්. ගිහි ගෙවල්වල වාසය කිරීමත් මහා දුකක්. අසමාන අදහස් ඇති උද්වියත් සමග එකට ඉන්ට ලැබේමත් දුකක්. සසර තැමැති දුරු කතරට ඇද වැට්ටීමත් දුකක්. ඒ නිසා සසර තැමැති දුරු කතරට ඇද නොවැවෙන කෙනෙක් වෙන්ට ඕනෑ. සසර දුකට නොවැවෙන කෙනෙක් වෙන්ට ඕනෑ. (විභාග මහනුවරදී එංජිනේරුනක තොරතු ඇත්තා ව්‍යාපෘතියා ගාර්ඩ් තොරතු ඇත්තා)

303.14. සද්ධේය් සිලේන සම්පන්නෝ
යසෝහෝගසමප්පිතෝ
යං යං පද්ධසං හඡති
තත්ප තත්ලේව පුර්තෝ

තිසරණය කෙරෙහි ගුද්ධාව පිහිටුවාගත්, සිලවන්ත, ගිහි ගුවකයා යසසිනුත්, හෝග සම්පන් වලිනුත් යුක්ත නම්, ඔහු කොයි පලාතකට ගියත්, ගිය ගිය තැන පුද සත්කාර ලබනවා.

(ජේත්‍රවින අසපුලේදී තිත්ත ගෘහභාෂිය ඇත්තාය වැඳාලු ගාලීවකි.)

304.15. දුරේ සන්තෝස පකාසන්ති

- හිමන්තෝස්ව පබිතතෝස්

අසන්තෝත්ත් න දිස්සන්ති

- රත්තිං බිත්තා යථා සරා

උන්ත පුද්ගලයන් කොයිතරම් දුරක සිටියත්,
සම්බුද්ධ තුවනුට ඔවුන්ව පෙනෙන්නේ අශ්‍රතට
පෙනෙන හිමාල පර්වතය වගේ. නමුත් අයුෂාන
පුද්ගලයෙක්ව ඒ විදිහට ජේන්තේ නෑ. රාත්‍රී කාලේ
විදිපු ර්තලයක් වගේ.

(ජේත්‍රවින අසපුලේදී තුළ සුභාදා කුමර්ය ඇත්තාය වැඳාලු ගාලීවකි.)

305.16. ඒකාසනා ඒකසෙයායා

- ඒකේ වරමතන්දිතෝස්

ඒකේ දමයමත්තානා

- වනන්තේ රමිතෝස් සියා

හුදෙකලාවේමයි ඉන්ට ඔහෙ. හුදෙකලාවේ
මයි නිදන්ටත් ඔහෙ. කිසි කම්මැලිකමක් නැතුව,
හුදෙකලාවේම තමන්ව දමනය කරගෙන,
වනාන්තරේක වාසය කරමින් එහිමයි ඇලි ඉන්ට

මිනෙ.

(ජේත්‍රවන අසුජුවේදී ඩ්කැච්ඡාර්ය තොරතු ඇත්තාය වදාල ගාලාච්කි.)

සාදු! සාදු!! සාදු!!!

යරම කරුණු මිගුව ඇතුළත් කොටස නිමා විය.
(පකිණේක වග්ගය නිමා විය.)

ඒ භාගයවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

22.

නිරය ගැන වදුල කොටස (නිරය වර්ගය)

306.1. අහුතවාදී නිරයං උපේති
යෝ වාපි කත්වා න කරෝමිති වාහ
උහෝ'පි තේ පෙවිව සමා හවන්ති
නිහිනකම්මා මනුජා පරත්ථ

අනුත්ට අහුත වෝදනා කරන කෙනාට
නිරයේ තමයි උපදිත්ට වෙන්නේ. තමන් යම් පවක්
කරලා, ඒක කලේ නැතෙයි කියන කෙනාත්, නිරයේම
තමයි උපදිත්තෙ. පහත් ක්‍රියා වලින් යුතු ඒ මිනිස්සු
දෙන්නම මැරිලා ගිය දච්චක නිරයේ ඉපදිමෙන්



සමාන වෙනවා.

(ජේත්ත්වන ඇසුපුලේදී සුත්දීර් එත්බාජ්‍යාට ඇත්තාය වැඳාග්‍රහා ගාල්‍යාචි.)

307.2. කාසාවකණ්යා බහවෝ

- පාපධම්මා අසක්ක්දතා
- පාපා පාපේහි කම්මෙහි
- නිරයේ තේ උපපත්පරේ

කිසි සංවරකමක් නැති, පාපී අකුසල් ඇති බොහෝ දෙනෙක් සිවුර විතරක් බෙල්ලෙ ඔතාගෙන ඉන්නවා. ඒ පවිටු පුද්ගලයන් තමන්ම කරගෙන යන පවි නිසා, ගිහින් උපදින්නේ නිරයේ.

(වේත්ත්වනයේදී ජේත්ත දුක් විදිනා ඩිජක් ඇත්තාය වැඳාග්‍රහා ගාල්‍යාචි.)

309.4. වත්තාරී යානානි නරෝ පමත්තේ

- ආපත්තති පරදාරුපසේවී
- අපුක්ක්දාභං නා නිකාමසෙයං
- නින්දා තතියා නිරයා වතුත්ථා.

පර ස්ත්‍රීන් සේවනය කරන, ප්‍රමාදී පුද්ගලයා, කරදර හතරකට ගොදුරු වෙනවා. පළවෙනි එක පවි රස්වීම, හිතේ වතිතය නිසා, සතුවක් විදින්ට නැතිකම දෙවැන්නයි. තුන්වෙනි එක නින්දාවයි. සතරවැන්න

නිරයේ ඉපදීමයි.

(සැටැන තුවත් ගෙව සුවායා ඇත්තා වැඳාගැඹාති.)

310.5. අපුණුණුලාහෝ ව ගති ව පාඨකා
හිතස්ස හිතාය රති ව පෝකිකා
රාජා ව දෑන්චිං ගරුකං පණේති
තස්මා නරෝ පරදාරං න සේවේ

පවි රස්කරගත්තු කෙනෙකුගේ උපතත්
පාඨමයි. බියේ ගැහී ගැහී, තවත් බයවෙවිව
කාන්තාවක් එක්ක ඇතිකරගත්ත ඔය කාම
සේවනයෙන් ඇතිවන ආශ්චර්යය හරිම වුටිටයි.
ආන්ත්‍රිවට අභ්‍යවෙශන් බරපතල දඩුවම් විදින්ට සිද්ධ
වෙනවා. ඒ නිසා, බුද්ධීමත් මනුෂ්‍යයා පරස්ත්‍රීන්
සේවනය නොකළ යුතුයි.

(-නිම-)

311.6. කුසේය් යථා දුග්ගහිතෝ
- භත්ත්මේවානුකන්තති
සාමණුණු දුප්පරාමටයිං - නිරායායුපක්චිති

වැරදි විදිහට කුසතණ ගහ ඇල්ලුවාත්, ඒක
අල්ලපු අතමයි කැපිල යන්නේ. වැරදි විදිහට පුරුදු

කරපු මහණකමෙන් නිරයටමයි ඇදැගෙන යන්නේ.

(ජේත්වන අසුජලේදී එකත්තා අකීකරු හික්පුවක් ඇත්තාය විදාහ්
ගාර්ඩ්වකි.)

312.7. යං කිස්ස්වී සිලිලං කම්මං.

- සංකිලිටියං ව යං වතං

සංකස්සරං බුහ්මවරියං

- න තං හෝති මහප්ථලං

ස්ථීර අදහසකින් තොරව, බුරුලට ගත් යම්
සිලාදියක් තියෙනවා නම්, කිලුවු සහිත යම් ව්‍යතයක්
තියෙනවා නම්, සැක කටයුතු මහණකමක් තියෙනවා
නම්, ඒ කිසි දේකින් සාර්ථක ප්‍රතිඵල ලබන්නට බැ.

(-චෝ-

313.8. කයිරා වේ කයිරාලේතං

- දැල්හමෙනං පරක්කමේ

සිලිලෝ හි පරිබ්බාහෝ

- හියෝ ආකිරතේ රජං

ඉදින් සිලාදී ගුණ ධර්ම දියුණු කරනවා නම්,
දැඩ් විරියකින්, පරාකුමයකින්මයි කරන්ට ඕනෑ. පැවිද්ද
ලිහිල්ව ගත්තොත්, බොහෝ විට සිදුවෙන්නේ

කෙලෙස් වැගිරෙන එක.

(-ච්‍රා-)

314.9. අකතං දුක්කතං සෙයෙයා

- පවිණා තපති දුක්කතං

කතං ව සුකතං සෙයෙයා

- යං කත්වා නා'නුතප්පති

පාලී අකුසල් නොකරන එකමයි හොඳ.

නැත්තම්, පස්සේ දුක් විදින්ට සිදුවෙනවා. යමක් කළාට පස්සේ පසුතැවිල්ලක් නැත්තම්, අන්න එබදු කුසල් දහම් කිරීම තමයි හොඳ.

(ජේත්වා ඇසුප්පේදී ඉරිසියාකාර ස්ත්‍රීයක ඇත්තාය වඳාළ ගාලාවකි.)

315.10. නගරං යථා පවිචන්තං

- ගුත්තං සන්තරබාහිරං

ඒවං ගෝපේර අත්තානං

- බණෝ වෝ මා උපච්චා

බණාතිතා හි සේශ්වන්ති - නිරයමහි සමප්පිතා

අැතුළතත්, පිටතත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපු, දුර පලාතක තියෙන තරගයක් වගේ තමන්ගේ ජීවිතයද වරදට වැවෙන්ට නොදී

රෙකගන්ට ඔහු සිනෙ. මේ උතුම් අවස්ථාව ඔබට නම් මගහැරෙන්ට එපා. මේ උතුම් අවස්ථාව ඉක්ම ගියෙන්, තිරයේ වැට්ලා ගෝක කරන්නට වෙනවා.

(ජේත්වා ඇසුයුවේදී බොගෝ ආගත්තුක සික්කු පිරිසක් ඇත්තාය
විදාහ ගාලාවකි.)

316.11. අලජ්ජ්තායේ ලජ්ජන්ති

- ලජ්ජ්තායේ න ලජ්ජරේ

ම්විජාදිවිධීසමාදානා

- සත්තා ගවිතන්ති දුග්ගතිං.

විඩි වසාගෙන සිටීම ගැන ලැජ්ජා විය යුතු නෑ. (මේ නිගණ්ධියින් ඒකටත් ලැජ්ජයි.) නමුත් ලැජ්ජා විය යුත්තේ නිරවස්තුව සිටීමටයි. (මේ නිගණ්ධියින් ඒකට ලැජ්ජා නෑ.) මිත්‍යා දජ්ඡිය පුරුදු කරන සත්වයන් අපායට ගිහිල්ලයි නවතින්නෙනා.

(ජේත්වා ඇසුයුවේදී නිගණ්ධියින් ඇත්තාය විදාහ ගාලාවකි.)

317.12. අහයේ හයදස්සිනෝ - හයේ වාහයදස්සිනෝ

ම්විජාදිවිධීසමාදානා

- සත්තා ගවිතන්ති දුග්ගතිං.

බිය රහිත වූ නිවන් මග ගැන (මේ

නිගණ්ධියින්) බයවෙලා ඉන්නේ, බිය විය යුතු දේවල් පුරුදු කිරීම ගැන (මේ නිගණ්ධියින්ට) කිසි බයක් නැ. මිත්‍යා දාෂ්ටී පුරුදු කරන සත්වයා අපායේ තමයි උපදින්නේ.

(-ඡ්‍රෑම-)

318.13. අව්‍යාප්‍රේ ව්‍යාප්‍රමතිනෝ

- ව්‍යාප්‍රේ වාච්‍යදස්සිනෝ
- මවිජාදිවිධිසමාදානා
- සත්තා ගවිතන්ති පුග්ගති.

නිවැරදි වූ ආර්ය ධර්මය ගැන (මිත්‍යා දාෂ්ටීක උද්විය) හිතාගෙන ඉන්නේ වැරදි විදිහටයි. තමුත්, වැරදි අඛර්මය ඔවුන්ට පේන්නේ ඉතා නිවැරදි දෙයක් හැටියටයි. මිත්‍යා දාෂ්ටීය පුරුදු කරන සත්වයන් අපායේ තමයි උපදින්නේ.

(ජේත්වන ඇසුපුලේදී අන්‍යාගම්කායන් ජිර්යක් ඇත්‍යා වදාලු ගාල්‍යාවකි.)

319.14. ව්‍යාප්‍ර ව ව්‍යාප්‍රතෙක් සූත්‍රවා

- අව්‍යාප්‍ර ව අව්‍යාප්‍රතෙක්
- සම්මාදිවිධිසමාදානා
- සත්තා ගවිතන්ති පුග්ගති.

වැරදි දේ වැරදි දේ විදිහට දුනගෙන, නිවැරදි
වූ ධර්මය නිවැරදි දේ හැරියට දුනගෙන, සම්මා දිවියීය
පුරුෂ සත්වයන් සුගතියේ තමයි උපදින්නේ.

(-චේතා-)

සාදු! සාදු!! සාදු!!!

නිරය ගැන වදාල කොටස නිමා විය.

(නිරය වග්ගය නිමා විය.)

ඒ හාගාවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වේවා!

23.

හස්තිරාජය ගැන ව්‍යුල කොටස (නාග වර්ගය)

- 320.1. අහං නාගෝ'ව සංගාමේ
- වාපාතෝ' පතිතං සරං
අතිවාක්‍යං තිතික්බිස්සං
- දුස්සීලෝ' හි බහුජ්ජනෝ'

පුද බිමට බැසගත්ත හස්ති රාජයෙකුට,
තමන්ට වදින ර්තල පහරවල් භෞද්‍යට ඉවසගෙන
ඉන්ට පුළුවනි. මමත් අන්න ඒ වගේ කෙනෙක්.
අනුන්ගෙන් ලැබෙන කරකු වචන, මං ඉවසනවා.
මේ ලෝක බොහෝ' දෙනෙක් දුස්සීලයි.

(කුතු බලේදී මාගන්දියා බැවිනියා ඇත්තායා විදාහු ගාලාවකි.)

- 321.2. දන්තං නයන්ති සම්තිං - දන්තං රාජා'හිරැහති දන්තෙක් සෙටියෝ මනුස්සේස්සු
- යෝතිවාකාං තිතික්බති

ලොහෝ දෙනෙක් රස්වෙන තැනට, භෞද්‍රට දමනය වුණ සතෙක්ව ගෙනියන්ට පුළුවනි. රජ්පුරුවා තගින්නෙත්, දමනය වුණ සතෙකුගේ පිටෙමයි. යමෙක් අනුන්ගේ කර්කර වචන ඉවසයි නම්, මහු මිනිසුන් අතර දමනයට පත් වූ ග්‍රේෂ්‍ය කෙනෙක්.

(-චුව-)

- 322.3. වරමස්සතරා දන්තා - ආජානීය ව සින්ධවා කුක්ද්පරා ව මහානාගා
- අත්තදන්තෙක් තතෝ වරු

අශ්වතරයොත්, සෙසන්ධව අශ්වයොත්, ඇත්තු, මහා හස්තිරාජයා, දමනය වුණාම තමයි ග්‍රේෂ්‍ය වෙන්නේ. නමුත්, තමන්ව දමනය කරගැනීම ඒ හැමදේකටම වඩා ග්‍රේෂ්‍යයි.

(-චුව-)

323.4. න හි ඒතේහි යානෙහි

- ගච්චේෂය අගතං දිස්‍යං
- යථාත්තනා සුදන්තේන
- දැන්තෝ දැන්තේන ගච්චති

තමන් තොගිය දිඹාව වූ ඒ අමා තිවන වෙත ඔය වාහන වලින් යන්ට බැං. තමාව මනාකොට දමනය කරගෙන දමනය වූ සිතින්ම තමයි යන්ට තියෙන්නේ.
(සැවැන් තුවට තුළු තුළු දැන්තේන ඇත්තායා වදාල ගාර්ඩ්‍යාවකි)

324.5. ධනපාලකෝ නාම කුක්ද්‍යතරෝ

- කටුකප්පහේදනෝ දුන්නිවාරයෝ
බද්ධෝ කබලං න හුක්ද්‍යති
සුමරති නාගවනස්ස කුක්ද්‍යතරෝ

ධනපාල කියල ඇතෙක් හිටියා. මේ මද වැඩිරෙන හස්තිරාජයාව කිසිම දේකින් පාලනය කරගන්ට බැං. තමන්ගේ මව් ඇතින්න සිටින වනාන්තරයමය සිහි කර කර ඉත්තෙන. රාජ හෝජන කිසිවක් අනුහව කරන්නේ නැ. මව් ගුණම සළකමින් මවට උපස්ථාන කිරීමට කළුපනා කර කර හිටියා.

(සැවැන් තුවට එක්කා මහැල් බෙලුන්කුගේ ඇත්තායා වදාල

ගාර්වකී

325.6. මද්ධි යදා හෝති මහග්සසේ ව
නිද්දායිතා සම්පරිවත්තසායි
මහාවරාහෝව නිවාපපුවියේ
ප්‍රනථ්ප්‍රනාං ගබහමුලේති මන්දේ

යම් කෙනෙක් හොඳට කාලා බේලා, තින්දටම
ඇලි ඉන්නවා නම්, ඒ මේ අතර පෙරලි පෙරලි
නිදනවා නම්, ඔහු උජරුබත් කාලා තරවෙච්ච මහ
උජරෙක් වගේ. ඒ අයුන තැනැත්තා ආයේ ආයේමත්
ගර්හාශයකට එනවා.

(ජ්‍යෙෂ්ඨ ඇසුපුලේදී කොසොල් දුරු ඇත්තා වැඩුණ ගාර්වකී)

326.7. ඉදා පුරේ විත්තමවාරි වාරිකා.
යේනිවිෂකං යත්ප්‍රකාමං යථාසුඩං
තද්ථ්පතං නිග්ගහෙස්සාමි යෝනිසේ
හත්රිපම්හින්නං විය අංකුසග්ගහෝ

ඉස්සර මේ හිත හිතු මනාපෙට අරමුණුවලට
කැරකි, කැරකි ගියා. කැමති පරිද්දෙන් සැප සේ ඇවිද
ඇවිද ගියා. තමුත් අද මං යෝනිසේ මතසිකාරය
නැමැති හෙණ්ඩුව අතට අරගෙන, මද කිපුණු

හස්තිරාජයෙක්ට දමනය කරනව වගේ, මේ සිත පවිත්
වළක්වනවා.

(ජේනව අසපුලේදී සානු සාමණිසෝයන් ඇත්තායා වදාල ගාර්චුවකි)

327.8. අජ්පමාදරතා හෝප - සවිත්තමනුරක්බල
දුග්ගා උද්ධරපත්තානා.
- පංක් සන්නේ'ව කුස්ස්පරෝ

අපුමාදයටමයි ඇලෙන්ට ඕනෑ. තමන්ගේ
හිතමයි භෞදිත රැකගන්ට ඕනෑ. මඩ ගොඩ් එරුණ
ඇතෙක් මහත් වීරියකින්, මහත් උත්සාහයකින් ගොඩ
එනව වගේ. මේ කෙලෙස් මඩ ගොහොරුවෙන්
ගොඩට එන්ට ඕනෑ.

(සෑමැන් නුවත් භූමිකා තැක්නිරාජයා ඇත්තායා වදාල ගාර්චුවකි)

328.9. සමේ ලහේප නිපකං සහායං
සද්ධිං වරං සාදු විහාර ධීරං.
අහිභායා සබ්බානි පරිස්සයානි
වරෝයා තේත්තමනේ' සතිමා

ඉදින්, තැනට සුදුසු නුවණ ඇති ප්‍රයාවන්ත,
යහපත් හැසිරීම් ඇති මිතුයෙක්ට ඇසුරට ලැබෙනවා
නම්, හැම කරදිරයක්ම මැඩිගෙන, සිහි නුවණීන්

පුක්තව ඔහු සමග සතුටින් කල් ගෙවන්ට ඕනෑම මිතෙන.
(කොසබස නුවත දී පත්‍රියක් තෝවත්තේ ඇත්තායා වඳාල ගාථාවකි)

329.10. නො වේ ලහේම් නිපකං සහායം

- සද්ධියි වරං සාමුවිහාරි දීරු

රාජාව රචියා විජ්‍යතා පහාය

- ඒකෝ වරේ මාතංගරක්ද්‍යෙක්ව නාගෝ

යම් හෙයකින් තැනට සූදුසු ප්‍රයා ඇති, යහපත් හැසිරීම් ඇති තමා සමග වාසය කරන්ට සූදුසු බුද්ධිමත් මිතුයෙක්ව මූණගැහෙන්නෙන තැත්තම්, ජයගත්තු රට අත්හැරලා යන රජේක් වගේ, රැලෙන් වෙන් වෙලා, වනයේ තනියම ජ්වත්වෙන මාතංග හස්තිරාජයා වගේ තනියමයි ඉන්ට ඕනෑම මිතෙන.

(-ඡ්‍රො-)

330.11. ඒකස්ස වරිතා සෙයෙක්

- නත්මී බාලේ සහායතා

ඒකෝ වරේ න ව පාපානි කයිරා

අප්පොස්සුක්කො මාතංගරක්ද්‍යෙක්ව නාගෝ

තනියම ඉන්න එකමයි ග්‍රේෂ්‍ය. පින් පවි විශ්වාසයක් තැති අයානයින් සමග ආගුරායක් ඕනෑම

නැ. තනියම ඉත්ත කොට පවි කෙරෙන්නේ නැ. රලෙන් වෙන්වෙවිව මාතංග හස්තියා රලත් සමග ඉත්ත උත්සාහයක් නැතුව, වනාත්තරේ තනියම ඉත්තව වගේ තනියමයි ඉත්ත ඕනෑ.

(-ඡ්‍රීම-)

331.11. අත්ප්‍රමහි ජාතමහි සුබා සහායා
තුවිධී සුබා යා ඉතරීතරේන
ප්‍රක්ෂේදු සුබා ජීවිතසංඛ්‍යමහි
සබ්බස්ස දුක්බස්ස සුබා පහාණා

උපකාරයක් ඕන වෙලාවට ඉදිරිපත් වන යාථවා තමයි සැපය. ලද දෙයින් සතුවුවීමත් සැපයක්. ජීවිතය අවසන් වන විට පින තමයි සැපයට තියෙන්නේ. සියලු සංසාර දුක් නැතිකර දූම්මත් සැපයකි.

(නිමාල එනයේදී ව්‍යවත් මඟේන් ඇත්තායා වදාල ගාර්ඝකි)

332.13. සුබා මත්තෙයාතා ලෝකේ
අලෝර් පෙත්තෙයාතා සුබා
සුබා සාමන්ද්‍රිතා ලෝකේ
අලෝර් බුජ්මන්ද්‍රිතා සුබා

මෙම ලෝකයේ මවට සැලකීම සැපයකි. පියාට සැලකීම සැපයකි. ගුමණයන්ට සැලකීමත් සැපයකි. රහතුන්ට සැලකීමත් සැපයකි.

(-නෑම-)

333.14. සුබං යාච ජරා සිලං - සුබා සද්ධා පතිචිත්‍යා
සුබෝ පක්ෂ්‍යාය පටිලාහෝ
- පාපාන අකරණ සුබං

වයසට යනකළුම සිල් රකීම තමයි සැපය.
තිසරණය තුළ ස්ථීරව පිහිටීම තමයි සැපය. ආරය
සත්‍ය අවබෝධය ඇතිවීමයි සැපය. පවි
තොකිරීමයි සැපය.

(-නෑම-)

සාදු! සාදු!! සාදු!!!

හස්තිරාජයා ගැන වදාල කොටස නිමා විය.
(නාග වග්ගය නිමා විය.)

ඒ භාගයවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

24.

තණ්ඩාව ගැන ව්‍යුල කොටස (තණ්ඩා වර්ගය)

334.1. මනුජස්ස පමත්තවාරිනෝ
තණ්ඩා වඩිඩි මාලුවා විය
සේ ජ්ලවති ඩුරාඩුරං
ඡ්ලමිචිජං'ව වනස්මී වානරෝ

ප්‍රමාදයෙන් කල් ගෙවන ප්‍රද්ගලයාගේ
තෘප්තාව වැඩින්නේ ගහ වටකරගෙන එතෙන
මාලිවා වැළක් වගේ. වනයේ ගස්වල ගෙඩි කන්ට
කැමැති ව්‍යුරෝක්, ගහෙන් ගහට පැන පැන යනව
වගේ, ඒ තැනැත්තා හවයෙන් හවයට මාරුවෙනවා.

(ජේත්වන අසපුණු කැඩල මත්සයා ඇත්තායා විදාහ ගාරාවකි.)

335.2. යං ඒසා සහති ජම්මි

- තණ්ඩා ලෝකේ විසත්තිකා
- සෝකා තස්ස පවත්තින්ති
- අහිවචියා'ව බිරණ.

ලෝක අරමුණුවලට ඇලී යන ස්වභාවය නිසා, විසත්තිකා යැයි කියන ලද ලාමක තෘප්තාව විසින්, කාව හරි යටකරලා දුම්මොත්, ඒ පුද්ගලයා තුළ ගෝකය වැඩින්තෙ මහ වැස්සට තෙමිල, පැහැරු දාන සැවැන්දරා වගේ.

(-ච්ච-)

336.3. යෝ වේ තං සහති ජම්මි.

- තණ්ඩං ලෝකේ දුරව්වයා
- සෝකා තමිහා පපතන්ති
- උද්ධින්දු'ව පොක්බරා

මේ ලෝකයෙහි ඉක්මවා යන්ට දුෂ්කර වූ මේ ලාමක තෘප්තාව යම් කෙනෙක් විසින් මරදනය කළාත්, නෙඟම කොළයකින් වතුර බිංදු ගිලි යනවා වගේ, ඔහු තුළින් ගෝකය පහවෙලා යනවා.

(-ශ්‍රී-)

337.4. තං වෝ වදාම් හද්දං වෝ
 යාචන්තෙත්ප සමාගතා
 තණ්හාය මූලං බණථ - උසීරත්පෝ'ව බිරණං
 මා වෝ නලං'ව සෝතෝ'ව
 මාරෝ හස්ද්‍රි පුනප්පුනා.

දැන් මෙතනට රස්වෙලා ඉන්න හැමදෙනාටම
 යහපත් වේවා! මං ඔබට අවවාදයක් දෙන්නමි.
 සැවැන්දරා මූල් වලින් ප්‍රයෝගන ඇති උදවිය,
 සැවැන්දරා පදුරු මුලින් උදුරුලා දානවා වගේ, මේ
 තෘප්තාවත් මුලින්ම උදුරුලා දාන්න. ගං ඉවුරේ හැදිවිව
 උණ පදුරක් සැඩ වතුර පහරකින් ගැලවිලා ගහගෙන
 යනව වගේ, මාරයා විසින් ඔබට ආයේ ආයෙමත්
 විනාශ කරන්ට එපා.

(-ශ්‍රී-)

338.5. යථාපි මුලේ අනුපද්ධිවේ දැල්හේ
 ජ්‍යෙන්ය්පි රුක්බෝ පුනරේව රුහති
 ඒවම්පි තණ්හානුසයේ අනුහතේ
 නිබිතත්ති දුක්බමිදං පුනප්පුනා.

මුල හයියට තියෙන, නොදුට වැඩුණු ගහක්, කොච්චර වතාවක් කැපුවත්, ආය ආයෙමත් දීම දාල වැඩිනවා. ඒ වගේ, මේ සිත ඇතුළේ තියෙන තණ්හාට උදුරා නොදම්නතාක් කළේ, මේ සසර දුක ආය ආයෙමත්, හටගන්නවා.

(වේෂ්වනයේදී ඒක්සවයෙක් ඇත්තාය වැඳාලු ගාර්ථාවකි.)

339.6. යස්ස ජත්තිංසති සෝතා

- මතාපස්සවනා භූසා
- වාහා වහන්ති දුද්ධිවයින්
- සංකඡ්පා රාගනිස්සිතා

ප්‍රිය මතාප වූ අරමුණු ඔස්සේ මේ ආයතනයන් ගෙන්, තිස් හය ආකාරයකින් තණ්හා ගග ගලනවා. ඒ තණ්හාට අහුවෙලා, සරාගී කළුපතාවටම බැඳිලා ඉන්ත අයුෂාන පුද්ගලයා අපායට ගිහිල්ලයි නවතින්නේ.

(-චෝ-)

340.7. සවන්ති සබැංධි සෝතා

- ලතා උබාහිජ්ජ තිවියති
- තක්ද්ව දිස්වා ලතා ජාතා
- මුල් පක්ද්කාය ජීන්ද්ප

මෙ ඇසේ, කණ්, තාසා දී හැම තැනකින්ම තණ්හා ගග ගලා බසිනවා. ඊට පස්සේ මෙ තණ්හාව ජීවිතය පුරා එතිලා තියෙන්නේ වැලක් වගේ. තමන් තුළ හටගෙන්තු මෙ තණ්හා වැළ හදුනාගෙන, පූජාව තැමැති ආයුධයෙන්, මුලින්ම සිදින්ට ඔහුන්.

(-චෝ-)

341.2. සරිතානි සිනේහිතානි ව

සේමනස්සානි හවන්ති ජන්තුනොශ්
තේ සාතසිතා පූබේසිනෝ
තේ වේ ජාතිජරුපගා නරා

මෙ සත්වයාට තෘප්තාව නිසා, තමන් ගන්නා අරමුණු ඔස්සේ යමිකිසි සතුටක් ඇතිවෙනවා තමයි. මවුන් ඒ මිහිරට බැඳෙනවා. ඒ සැපයම හොයන්ට පටන් ගන්නවා. එබදු සත්වයන් ඒකාන්තයෙන්ම ඉපදෙන දිරන සංසාරය කරාම යනවා.

(-චෝ-)

342.9. තසිණාය පුරක්ඛතා පජා

පරිසජ්ජන්ති සසේෂ්ව බාධිතොශ්
සංයෝජනසංගසත්තා
දුක්ඛමුපෙන්ති පුනර්ජ්‍යන් විරාය

මෙ සත්ව පුජාව තණ්හාව මූල්කරගෙන යන ගමනේදී බයේ ගැහි ගැහි ඉන්නේ. තොණ්ඩුවකට අහුවෙවිව හාවෙක් වගේ. කෙලෙස් බන්ධනයෙන් බැඳුණු සත්වයන්, අනත්ත කාලයක් තිස්සේ ජරා මරණ දුකටමයි ආය ආයමත් වැටෙන්නේ.

(-චෝ-)

343.10. තසිණාය පුරක්බාතා පජා

පරිසජ්පන්ති සසේෂ්ව බාධිතෝ
තස්මා තසිණං විනෝදයේ
හික්ඩු ආකං්ඩි විරාගමත්තනෝ

මෙ සත්ව පුජාව තණ්හාව මූල්කරගෙන යන ගමනේදී බයේ ගැහි ගැහි ඉන්නේ, තොණ්ඩුවකට අහුවෙවිව හාවෙක් වගේ. ඒ නිසා තෘප්තා රහිත වූ නිවන කැමති හික්ෂුව ඒ තණ්හාවමයි දුරුකරන්ව ඕනෑම.

(-චෝ-)

344.11. යෝ නිබ්බනයෝ වනාධිමූත්තෝ

වනමූත්තෝ වනමේව ධාවති
තං පුග්ගලමේථ පස්සප
මූත්තෝ බන්ධනමේව ධාවති

යමෙක් ගිහි ජීවිතය තැමැති කෙලෙස් වනයෙන් නිදහස් වෙලා, අරණ්‍ය වාසයට ඇශෙලනවා. ගිහි බන්ධනයෙන් නිදහස් වෙලා ඉන්න මහු, ආයෝමත් කෙලෙස් වනයක් වූ ගිහිගෙදරටම දුවනවා. බන්ධනයෙන් මිදිලා, ආයෝමත් බන්ධන වෙතම දුවන මේ පුද්ගලයා දිහා බලන්න.

(වේත්‍යින්යේදී සිචුරු භාර්තී එක්ස්වක් ඇභ්‍යා ව්‍යාපෘතියේ ගාලීයකි.)

345.12. න තං දළ්ඨං බන්ධනමාහු දීරා
 යදායසං දාරුණ්‍ය බබිබජන්ද්ව
 සාරත්තරත්තා මණිකුණ්ඩලේසු
 ප්‍රත්තේසු දාරේසු ව යා අපේඛා

යම් කෙනෙක්ව යක්ච දම්වැල් වලින් බැඳුලා තිබිතත්, දුඩු කමේ ගහලා තිබිතත්, බඩුස් තණ වලින් කරපු ලණු වලින් බැඳුලා තිබිතත්, ප්‍රයාවන්තයේ බලවත් බන්ධනය කියලා කියන්නෙ ඒකට නොවෙයි. කණ කර ආහරණවලට, අමු දරුවන්ට බැඳී ගිය සිතින් යුත්තව, ඔවුන් ගැන යම් අපේක්ෂාවක් ඇදේ,

(සැමැති නුවේදී සිංහලැවති ජ්‍යෙෂ්ඨ ඇභ්‍යා ව්‍යාපෘතියේ ගාලීයකි.)

346.13. ඒතං දළ්ඨං බන්ධනමාහු දීරා
 මහාරිනා සිවේලං දුෂ්පමුණ්ද්වං

**ඒතම්පි ජෙත්වාන පරිබාලපත්ති
අනපේක්ඩිනෝ කාමසුබං පහාය**

ප්‍රයාවන්තයේ අන්න ඒකට තමයි බලවත් බන්ධනය කියලා කියන්තේ. ඒක හරි ලිහිල්ව පෙනුනට අපායට ඇදුගෙන යන්න පුළුවන් වූත් මිදෙන්ට දුෂ්කර වූත් බන්ධනය ඒකමයි. කාම සැපය සිතින් අත්හැරලා, ඒ කෙරෙහි අපේක්ෂා රහිත වන නුවණුති උද්විය නිවන අපේක්ෂාවෙන් පැවිදි වෙනවා.

(-३०-)

347.14. යේ රාගරත්තානපතන්ති සේත්තා

සයං කතං මක්කටකෝ'ව ජාලං
ඒතම්පි ජෙත්වාන වතන්ති දිරා
අනපේක්ඩිනෝ සබලදුක්ඩං පහාය

මෙ රාගයට ඇලිලා, තං්ත්‍රා සැබිපහරට වැටිලා ඉන්නේ තමා විසින්ම දුල වියාගෙන, ඒක මැද්දටම වෙලා ඉන්න මකුල්වෙක් වගේ. නමුත්, නුවණුති උද්විය, සියල් දුක් නැතිකර දුම්මට කාමයන් කෙරෙහි අපේක්ෂා රහිත වෙලා, කෙලෙස් බන්ධන සිදුගෙන නිවන කරාම යනවා.

(වේත්‍යිච්චයේ දී බේලා බිජව ඇත්තායා ව්‍යාපෘතාවකි.)

348.15. මුද්‍ය්ව පුරේ මුද්‍ය්යු පවිත්‍රතෝ
මත්කෙධි මුද්‍ය්ව හටස්ස පාරග
සබෑත්ත් විමුත්තමානසෝ
න පුන ජාතිතරං උපේහිසි

අතීතය ගැන පසුතැවෙන එක අත්හරින්න. අනාගතයේ මවන එකත් අත්හරින්න. වර්තමනායට බැඳෙන එක අත්හරින්න. මේ හටයෙන් එතෙර වෙන්න. හැම දේකින්ම මිදුණු සිතක් ඇති කෙනෙක් වෙන්න. ආයෝ ආයෝමත් මේ ඉපදෙන දිරන ලෝකයට නොඳන කෙනෙක් වෙන්න.

(ඒරෙහා ණුවත් ජුග්‍යෙන් සිටුපුණුයා ඇත්තායා ව්‍යාපෘතාවකි.)

349.16. විතක්කපමලිතස්ස ජන්තුනෝ
තිබාරාගස්ස සුභාතුපස්සිනෝ
හියෝය් තණ්ඩා පවචිති
ඒස බෝ දළීහං කරෝති බන්ධනං

සමහර උදවිය ඉන්නවා, කාම විතරක්මයි හිත හිත ඉන්නේ. තියුණු රාග සිතකින් යුත්තව සුහ විදිහට මයි බල බලා ඉන්නේ. එතකොට ඔහු තුළ තණ්ඩාවමයි

වැඩින්නේ. අන්තිමේදී ඒ තණ්හා බන්ධනය
හොඳටම දුඩි වෙලා යනවා.

(ජේතාවන ඇසුපුරේදී තැනෙන තික්ෂුවක ඇතුළු ගාර්ථාවකි.)

350.17. විතක්කුපසමේ ව යෝ රතොශ්

අසුහා භාවයති සඳා සතොශ්
ඒස බෝ ව්‍යන්තිකාහිති
ඒස ජේවිඡති මාරබන්ධනා.

රාග සිතුවිලි සංසිද්ධවාගෙන, අසුහ
භාවනාවේ සිත අලවාගෙන හැමවිටම සිහි ඇතිව
අසුහ භාවනාව වඩිනවා නම්, අන්ත ඒ තැතැත්තා
මේ තණ්හාව ප්‍රහාණය කරනවා. මාර බන්ධනය සිදලා
දානවා.

(-චෝ-

351.18. නිවය් ගතොශ් අසන්තාසී

- විතතණ්හෝ අන්ගණෝ
අවිජ්න්දී හවසල්ලානි
- අනිතිමෝශ්‍ය සමූස්සයෝ

යම් හික්ෂුවක් නිවන් මගේ කෙළවරට ගියා
නම්, කිසි තැනිගැනීමක් නැත්තම්, තණ්හාව දුරු කළා

නම්, නිකෙලෙස් නම්, හටය තැමැති උල් උදුරලා දුම්මා නම්, මහුට තිබෙන්නේ මේ අන්තිම ගේරය විතරයි.

(ජේන්න ඇසුරුවේදී විසඟ මත් ඇභ්‍යා විදාහ ගාලාචි.)

352.19. විතත්තේහෝ අනාදානේහෝ

- නිරැත්තිපදකෝවිදෝ
- අක්බරානං සන්තිපාතං
- ජක්දකු පුබිබපරානි ව
- ස වේ අන්තිමසාරීරෝ
- මහාපක්දෝ මහාපුරිසෝ'ති වුව්වති

යම් හික්ෂුවක් තං්ත්‍රාව දුරැකරලා නම්, උපාදාන රහිත නම්, නිවන් මග පවසන්ට දක්ෂ නම්, පෙර පසු පද ගලපාගෙන, අකුරැත් ගලපාගෙන, මනාකාට ධර්මයත් පවසයි නම්, ඇත්තේන්ම ඔහුට තියෙන්නේ අන්තිම ගේරයක්. මහා ප්‍රඟාවන්තයා, මහා පුරුෂයා කියලා ඔහුටයි කිවයුත්තේ.

(-නීව්-)

353.20. සබ්බාහිභු සබ්බවිදු'හමස්ම්

සබ්බෙසු ධම්මෙසු අනුපලිත්තේ

සබැඩුව්තහෝ තණ්හක්බයේ විමුත්තොය්
සයා අහිඹුක්දාය කමුද්දීසෙයායා.

මං හැම අකුසලයක්ම මරධනය කළා. හැම දෙයක්ම අවබෝධ කළා. මං කිසි දේකට ඇලෙන්තෙන නැ. හැමදේම අතහැරියා. තෘප්ත්තාව සූය වුණා. සසර දුකින් නිදහස් වුණා. ස්වයංහු යුතායෙන් යථාරථය අවබෝධ කළ මං කාව නම් ගුරුකොට ගන්වද?

(ග්‍යාච් බැත්තාසන ඇත්ත උපක ආජ්චිකයා ඇත්තාය ව්‍යාපාරිවකි.)

354.21. සබැඩානං ධම්මදානං ජ්නාති

සබැඩං රසං ධම්මරසේ ජ්නාති
සබැඩං රතිං ධම්මරති ජ්නාති
තණ්හක්බයේ සබැඩුක්බං ජ්නාති

හැම දන් පරදවා, ධරම දානයයි ජයගන්තෙනා.
හැම රස පරදවා ජය ගන්තේ දහම් රසයයි. හැම
ඇල්ම පරදවා දහමට ඇල්ම කිරීමමයි ජයගන්තෙනා.
සියල් දුක් පරදවා තණ්හාව නැති කිරීමමයි
ජයගන්තෙන්.

(ජේන්ත්‍රා ඇසුයුලේදී සක්දෙවිදු ඇත්තාය ව්‍යාපාරිවකි.)

355.22. හනන්ති හෝගා දුම්මෙමෙද.

නො වේ පාරගවේසිනො
හෝගතණ්ඩාය දුම්මෙමෙදෝ
හනන්ති අංක්දෙක්ට් ව අත්තනා

සැප සම්පත් විසින් අයුෂාන පුද්ගලයාට විනාශ කරල දානවා. නමුත්, සසරින් එතෙර වීමට නිවන සොයාගෙන යන කෙනා ව ඒ විදිහට වනසන්ට බැඳීම් අයුෂාන පුද්ගලයා, සැප සම්පත්වලට තියෙන ආගාව නිසා වැනසෙන්නේ අනුත් ලවා තමන්වම වනසා ගන්නවා වගේ.

(ජේත්වන ඇසුපුලේදී ඇපුත්තක සිටාත්ත ඇත්තාය වදාල ගාර්ථාවකි.)

356.23. තිණදේසානි බෙත්තානි

- රාගදේසා අයෝ පත්‍ර
- තස්මා හි විතරාගේසු
- දින්නං හෝති මහජ්චිලං

කඩුරේ ගොයමට රෝග හටගන්නවා වගේ, මේ සත්ව ප්‍රජාවද රාගය නැමැති රෝගයෙන් යුත්තයි. ඒ නිසා විතරාගි උතුමන්ට දෙන දානයෙන් තමයි මහත් එල ලැබෙන්නේ.

(නවීතියා දැව්ගලාවදී අංකුර ද්‍රව්‍ය ප්‍රුණුයා ඇත්තායා විදාහල
ගාල්පාචකි.)

357.24. තිණදේසානි බෙත්තානි

- දේශදේසා අයං පජා
- තස්මා හි විතදේසේසු
- දින්නං හෝති මහජ්ප්‍රලං

කුණුරේ ගොයමට රෝග හටගන්නවා වගේ,
මේ සත්ව ප්‍රජාවද ද්වේෂය නැමැති රෝගයෙන්
යුක්තයි. ඒ නිසා ද්වේෂ රහිත උතුමන්ට දෙන
දානයෙන් තමයි මහත් එල ලැබෙන්නේ.

(-චුව-)

358.25. තිණදේසානි බෙත්තානි

- මෝහදේසා අයං පජා
- තස්මා හි විතමෝහේසු
- දින්නං හෝති මහජ්ප්‍රලං

කුණුරේ ගොයමට රෝග හටගන්නව වගේ,
මේ සත්ව ප්‍රජාවද මෝහය නැමැති රෝගයෙන්
යුක්තයි. ඒ නිසා මෝහ රහිත උතුමන්ට දෙන
දානයෙන් තමයි මහත් එල ලැබෙන්නේ.

(-ශ්‍රී-)

359.26. තිණදේශානි බෙත්තානි

- ඉච්චාදේශා අයෝ පජා
- තස්මා හි විගතිවිෂේෂු
- දින්නං හෝති මහප්ථලං

කුමූරේ ගොයමට රෝග හටගන්නවා වගේ,
මේ සත්ව ප්‍රජාවද ලාමක අඟාවන් නැමැති රෝගයෙන්
යුක්තයි. ඒ නිසා ලාමක ආඟා රහිත උතුමන්ට දෙන
දානයෙන් තමයි මහත් එල ලැබෙන්නේ.

(-ශ්‍රී-)

සාදු! සාදු!! සාදු!!!

තණ්ඩාව ගැන වදාල කොටස නිමා විය.
(තණ්ඩා ව්‍යෙශය නිමා විය.)

ඒ හාගාවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වේවා!

25.

හික්ෂුව ගැන වදාල කොටස (හික්ෂු වර්ගය)

360.1. වක්ඩූනා සංවරෝ සාධු

- සාධු සෝතේන සංවරෝ
- සාණේන සංවරෝ සාධු
- සාධු ජ්වහාය සංවරෝ

අැස සංවර කරගැනීම කොයිතරම් යහපත්ද,
කණ සංවර කරගැනීම කොයිතරම් යහපත්ද. නාසය
සංවර කරගැනීම කොයිතරම් යහපත්ද. දිව සංවර
කරගැනීම කොයිතරම් යහපත්ද.

(ජේනවන ඇසුපුලේදී තික්ෂුන් එස නමක ඇත්තාය වදාල ගාර්ථාවකි.)

361.2. කායේන සංවරෝ සාධු

- සාධු වාචාය සංවරෝ

මනසා සංවරෝ සාධු

- සාධු සබ්බත්ප සංවරෝ

සබ්බත්ප සංවුතෝ හික්ඛු

- සබ්බදුක්ඛා පමුච්චති

කය සංවර කරගැනීම කොයිතරම් යහපත්ද, වවනය සංවර කරගැනීම කොයිතරම් යහපත්ද. සිත සංවර කරගැනීම කොයි තරම් යහපත්ද. ඔය හැමදේම සංවර කර ගැනීම කොයිතරම් යහපත්ද. හැම දෙයින්ම සංවර වූ හික්ෂුව, හැම දුකින්ම නිදහස් වෙනවා.

(-චෝ-)

362.3. භත්පසක්දක්දතෝ පාදසක්දක්දතෝ

- වාචාය සක්දක්දතෝ සක්දක්දතුත්තමෝ

අත්කත්තරතෝ සමාහිතෝ

- ඒකෝ සන්තුසිතෝ තමාහු හික්ඛු.

දැනත් සංවර නම්, දෙපයත් සංවර නම්, වවනයත් සංවර නම්, උතුම් සංවරකමින් යුත්ත නම්, තම විත්ත සමාධිය තුළ ඇලී සිටිනවා නම්, පුදෙකලාවේම සතුටින් ඉන්නවා නම්, ඔහුට තමයි

‘හික්ෂුව’ කියන්නේ.

(ජේතැන ඇසුපුරේදී එකතා සික්ෂුවක ඇත්තා විදාහ ගාලීවකි.)

363.4. යෝ මුබසක්කුදෙනේ හික්ඩු

- මන්තහාණී අනුද්ධෙන්

අත්ථ ධම්මං ව දිපේති - මධුරං තස්ස භාසිතං

යම් හික්ෂුවක් කට සංවර කරගෙන, අවබෝධය ඇතිවෙන දේ කතා කරනවා නම්, නිහතමානී නම්, ඔහුට ධරුම අර්ථ බුලුවන්නට පුළුවන්. ඔහුගේ කතාව මිහිර එකක්.

(ජේතැන ඇසුපුරේදී කේකාලික ඇත්තා විදාහ ගාලීවකි.)

364.5. ධම්මාරාමෝ ධම්මරනේ

- ධම්මං අනුවිච්චන්තයං

ධම්මං අනුස්සරං හික්ඩු

- සද්ධම්මං න පරිභායති

ධරුමය කුළ ජ්වත්වන, ධරුමයටම ඇල්ලු, ධරුමයම හිත හිතා ඉන්න, ධරුමය සිහිකරන හික්ෂුව කවදාවත් සද්ධරුමයෙන් පිරිහෙන්නේ නැ.

(සැටැන තුවත් බ්‍රහ්ම බ්‍රහ්මාත සික්ෂුව ඇත්තා විදාහ ගාලීවකි.)

365.6. සලාහං නාතිමක්දෙක්දයා
 නාක්දෙක්දසං පිහයං වරේ
 අක්දෙක්දසං පිහයං හික්බු
 සමාධං නාධිගෙවිතති

තමන්ට ලැබේව දේ ගැන පහත් කරලා
 හිතන්ට හොඳ තැ. අනුන්ට ලැබෙන දේ ගැන
 ආසාවෙන් භැසිරෙන්ට හොඳ තැ. අනුන්ට ලැබෙන
 දේ ගැන ආසා කරන හික්ෂුවට, සමාධය ඇතිකරගන්ට
 බැරුව යනවා.

(වේශ්‍යාච්‍යා මික්කාරා සික්කුවක ඇත්තා විදාහ ගාර්ඝකි.)

366.7. අජ්පලාහෝ'පි වේ හික්බු
 - සලාහං නාතිමක්දෙක්දති
 තං වේ දේවා පසංසන්ති
 - සුද්ධාජ්වීම් අත්තන්දිතං

ඉදින් හික්ෂුවට ලැබෙන්නේ ස්වල්ප දෙයක්
 වෙන්ට පූජාවනි. නමුත්, තමන්ගේ ලැබීම ගැන හෙලා
 නොදුකිය යුතුයි. පිරිසිදු ජීවිකා තියෙන, කම්මැලි
 තැති ඒ හික්ෂුවට ඒකාන්තයෙන්ම දෙවියෙන් ප්‍රශංසා
 කරනවා.

(-නෑම-)

367.8. සබැංසේ නාමරුපස්මී.

- යස්ස නත්ති මමායිතා
අසතා ව න සෝවති - ස වේ හික්බු'ති වුව්වති

මෙ නාම රුපය ගැන මුළුමනින්ම මමත්වයක්
කෙනෙකුට තැත්තම්, ඒවා නැතිවුණා කියලා, ඔහු
යොක වෙන්නේ තැ. ඔහුට තමයි හික්ෂුව කියන්නේ.

(සැමැත් තුවත් ප්‍රතිඵලියක බ්‍රූත්ත්‍යා ඇත්තාය වදාල
ගාලාචිකි.)

368.9. මෙත්තවිහාරී යෝ හික්බු

- පසන්නේ බුද්ධසාසනේ
අධිගච්චේ පද්ධ සන්තං - සංඛාරුපසම් සුබං

යම් හික්ෂුවක් මෙමත් භාවනාවෙන් යුත්තව
වාසය කරනවා නම්, බුද්ධ ගාසනය පිළිබඳ අවල
ප්‍රසාදයකින් යුත්ත නම්, සියල් සංස්කාරයන්ගේ
සංසිද්ධීමේ සැපය වන, ගාන්ත වූ ඒ අමා නිවන
ලබන්නට ඒ හික්ෂුවට පුළුවන්.

369.10. සික්ද්ව හික්බු ඉමං නාවං

සිත්තා තේ ලහුමෙස්සති
පෙත්වා රාගංව දේශංව

තතෝ නිබුණමෙහිසි

පින්වත් හික්ෂුව, මේ ජ්විතය තැමැති තැවේ පිරිලා තියෙන ලාමක විතරක තැමැති වතුර ඉහලා දාන්න. වතුර හිස්කරපු තැව හරි සැහැල්පුයි. රාග, ද්වේෂ තැතිකරගෙන ඔබට ඉක්මනට නිවන කරා යන්ට පුළුවනි.

(-ඡෑථ-)

370.11. පක්ද්ව ජ්නදේ පක්ද්ව ජහේ
 පක්ද්ව වුත්තරි හාවයේ
 පක්ද්වසංගාතිගේ හික්ඩු
 ඔසතිණ්ණෝති වුව්වති

මිරමභාගිය සංයෝජන පස සිදින්ට ඕන. උද්ධමභාගිය සංයෝජන පහත් දුරුකරන්ට ඕන. ගුද්ධාදී ඉන්දිය ධර්ම පහත් දියුණු කරන්ට ඕන. රාග, ද්වේෂ, මෝහ, මාන, දිටියි යන සංග පහත් ඉක්මවන්ට ඕනෙන. අන්න ඒ හික්ෂුවටද කියන්නේ මේ සැඩිපහරින් එතෙර වුණ කෙනා කියලා.

371.12. ක්‍රාය හික්ඩු මා ව පමාදෝ
 මා තේ කාමගුණේ හමස්සු විත්තං

මා ලෝහගුලං ගිලි පමත්තොශ
මා කන්දී දුක්බමිදන්ති වය්හමානෝ

පින්වත් හික්ෂුව, භාවනා කරන්න. ප්‍රමාද වෙන්ට එපා. ඔබේ මය හිතට පංචකාම ගුණ ඔස්සේ කැරකෙන්ට දෙන්න එපා. අන්තිමේදී ප්‍රමාද වෙලා නිරයේ උපදිලා යකඩ ගුලි ගිලින කෙනෙක් වෙන්ට එපා. එතකොට ඒ ගින්නට දැවැනි “අයියෝ! මෙක දුකයි” කිය කියා හඩන කෙනෙක් වෙන්ට එපා.

(-ශ්‍රී-)

372.13. නත්රී ක්‍රිනා අපස්ස්ස්ස්ස
පස්ස්සා නත්රී අක්‍රියතොශ
යමිනි ක්‍රිනා ව පස්ස්සා ව
ස වේ නිබ්බාණසන්තිකේ

පූජාව නැති කෙනෙකුට ද්‍රානයකුත් නැ. ද්‍රාන නොවඩන කෙනෙකුට පූජාවකුත් නැ. යමෙක් තුළ ද්‍රානයත් පූජාවත් තියෙනවා නම්, ඇත්ත වශයෙන්ම මහු ඉන්නේ ඒ අමා නිවන ප්‍රගයි.

(-ශ්‍රී-)

373.14. සුස්ස්ස්සාගාරං පවිචිස්ස

- සන්තවිත්තස්ස හික්බුනෝ
- අමාත්‍යසී රති හෝති
- සම්මා ධම්මං විපස්සතෝ

පාල කුටියකට හිය ගාන්ත සිත් ඇති හික්ෂුව,
මේ පංච උපාදානස්කන්ධයන් මනාකොට විද්‍රෝහනා
වඩදී, ඒ ධරුමය කෙරෙහි ඒ හික්ෂුව තුළ ඇති වෙන
ඇල්ම මිනිස් හැරිම ඉක්මවා යනවා.

(-නෑම-)

374.15. යතෝ යතෝ සම්මහති

- බන්ධානා උදයබිඛයා
- ලහති පිතිපාමොජ්ජං - අමතං තං විජ්‍යනතං

මේ පංච උපාදනස්බන්ධයේ ඇතිවීමත්, නැති
වීමත්, විද්‍රෝහනා වශයෙන් වචන්නේ යම් යම්
ආකාරයකින්ද, ඒ හැමවිටම මහත් පිතියක් ප්‍රමුදිත
බවක් ඇතිවෙනවා. යථාර්ථය අවබෝධ කළ
කෙනෙකට ඒක අමෘතයක්.

(-නෑම-)

375.16. තත්‍යමාදි හවති - ඉඟ පක්ෂීක්ෂස හික්බුනෝ

ඉන්දියගුත්ති සන්තුරියී

- පාතිමොක්බේ ව සංවරෝ

මේ ගාසනේ ප්‍රයාවන්ත හික්ෂුවට පංච උපාදානස්ඛන්ධයන් අතිතා වගයෙන් බැලීමේදී මේ කරුණු තුන මූල් වෙනවා. ඉන්දිය සංවරයත්, පාතිමොක්ෂ සංවර සිලයත් ලද දෙයින් සතුවුවීමත්, යන මේ තුනයි.

(-ඩෑම-)

376.17. මිත්තේ හජස්සු කල්‍යාණේ

පුද්ධාජ්වේ අතන්දිතේ

පරිසන්ජාරවුත්තාස්ස - ආචාරකුසලෝ සියා

තතෝ පාමොජ්ජනහුලෝ

දුක්ඛස්සන්තං කරිස්සසි

සදහම් පිළිසදරහි යුත්ත වෙන්න. ඇවතුම් පැවැතුම්වල දක්ෂ කෙනෙක් වෙන්න. ඒ තුළින් ප්‍රමුදිත භාවය හොඳින් ඇතිකරගෙන මේ දුක අවසන් කරන කෙනෙක් වෙන්න. ඒ වගේම පිරිසිදු ජ්විකාව ඇති, කම්මැලි තැති කල්‍යාණ මිත්‍යන්වත් ඇසුරු කරන්ට ඕනෑ.

(-ඩෑම-)

377.18. වස්සිකා විය පුජ්‍යාති - මද්දවාති පමුණුවති
 ඒවා රාග ව දේශං ව
 - විජ්පමුණුවේට හික්බවෝ

මැලවුණු සමන් මල් නවුවෙන් ගිලිහි
 වැටෙනවා වගේ, පින්වත් මහෙණති, ඒ විදිහටම මේ
 රාගයත්, ද්වේෂයත් යය සිතින් මුදාහරින්න.

(ජේත්‍රා ඇසුරුවේදී තත්ත්වයක් තෙක්සේත් ඇත්‍යාය වදාල
 ගාථාවකි.)

378.19. සන්තකායෝ සන්තවාවෝ
 - සන්තවා පුසමාහිතෝ
 වන්තලෝකාමසෝ හික්බු
 - උපසන්තෝති වුව්වති

කයත් ගාන්ත නම්, වචනයත් ගාන්ත නම්,
 සමාහිත නම්, පංචකාම ආංචාව දුරුවෙලා නම්, ඒ
 හික්ෂුවටයි කියන්නේ උපගාන්ත කෙනා කියල.

(ජේත්‍රා ඇසුරුවේදී සන්තකාය තෙක්සේත් ඇත්‍යාය වදාල ගාථාවකි.)

379.20. අත්තනා වෝදයත්තානා
 - පටිමාසේත්තමත්තතා
 සෝ අත්තගුත්තෝ සතිමා

- සුබං හික්ඩු විභාගීසි

පින්වත් හික්ෂුව, තමාමයි තමන්ට වෝදනා කළ යුත්තේ. තමාමයි තමන් ගැන විමසා බැලිය යුත්තේ. තමා විසින් තමාව රෙකගෙන හොඳින් සිහිය පිහිටුවාගෙන සැප සේ ඉන්න.

(නේත්‍රන ඇසුපුරේදී නංගලකුල තොරතු ඇත්තාය වැඳාල ගාර්ථාවකි.)

380.21. අත්තා හි අත්තනෝ නාලෝ

අත්තා හි අත්තනෝ ගති
තස්මා සංස්ක්‍රමයත්තානා.
අස්සං භද්‍රෝව වාණිජෝ

තමාමයි තමාට පිහිට වෙන්නේ. තමාමයි තමන්ගේ ගමනට මූල් වෙන්නේ. මේ නිසා, දක්ෂ වෙළෙන්දා සුන්දර අශ්‍රවයාව රෙකගන්නව වගේ තමන්ට රෙකගන්ට ඕනෑම.

(-නිව-)

381.22. පාමොජ්ජබහුලෝ හික්ඩු

- පසන්නෝ බුද්ධසාසනේ
අධිගචිතේ පද්‍ර සන්තං - සංඛාරුපසමං සුබං

ඝරමයේ හැසිරීම නිසා, මහත් සතුටින් කල් ගෙවලා, සම්බුද්ධ සසුන ගැන අවල ප්‍රසාදයකින් ඉන්න හික්ෂුව, ඒ නිසාම සංස්කාරයන් සංසිද්ධීමේ සැපය වූ ගාන්ත නිවනට පත්වෙනවා.

(ජේනවි ඇසුපුරේදී වක්කලී තෙරැන් ඇත්තාය වැඳාල ගාර්ඩ්කි.)

382.23. යෝ හමේ දහරෝ හික්ඛු

යුණ්ද්‍රති බුද්ධසාසනේ
සේ ඉමං ලෝකං පහාසේති
අඩභා මුත්තෝ'ව වන්දිමා

ඒ හික්ෂුව ලදරු කෙනෙක් වෙන්ට පුළුවනි.
නමුත් බුද්ධ ගාසනයේ යෙදෙනව නම්, වලාකුඩ වලින්
මිශ්‍රන පුත් සඳක් වගේ, ඒ හික්ෂුව තමයි මේ ලෝකය
එලිය කරන්නේ.

(පුද්ධාතයේදී පුත්‍ර සාම්බායන් ඇත්තාය වැඳාල ගාර්ඩ්කි.)

සාදු! සාදු!! සාදු!!!

හික්ෂුව ගැන වදාල කොටස නිමා විය.
(හික්ඛු වග්ගය නිමා විය.)

ඒ භාගයවත් අරහත් සම්මා සම්බුද්ධ රජාණන්
වහන්සේට නමස්කාර වෙවා!

26.

බාහ්මණය ගැන ව්‍යාල කොටස (බාහ්මණ වර්ගය)

- 383.1. ජ්‍යෙෂ්ඨ සෝතං පරක්කමීම
- කාමේ පනුද බාහ්මණ
සංඛාරනං බයා ඇත්වා
- අකත්ක්දේක් සි බාහ්මණ

පින්වත් බාහ්මණය, හිතට වීරිය අරගෙන මේ
තණ්ඩා ගග වියලවා දමන්න. මේ කාමාගාව දුරු
කරන්න. පින්වත් බාහ්මණය, මේ සංස්කාරයන්ගේ
ක්‍රියාවීම තුවණීන් අවබෝධ කරගෙන, මේ පංච
උපාදානස්කන්ධයට කෙළෙහි ගුණ නොදක්වන

කෙනෙක් වෙන්න.

(ජේත්‍වානා ඇසුපුලේදී පුද්ධා බහුම බ්‍රාහ්මණයෙක් ඇත්තාය විදාළ
ගාර්චාවකි.)

384.2. යදා ද්වයේසු ධමමේසු

- පාරු හෝති බ්‍රාහ්මණෝ
- අපස්ස සබැලේ සංයෝගා
- අත්ථිං ගච්ඡන්ති ජානතෝ

නිවන් මග වඩන බ්‍රාහ්මණයා සමඟ විදුරුගනා දෙකේ කෙළවරටම ගිය ද්වසට මේ හැම බන්ධනයක් නැතිවෙලා යනවා. යථාර්ථය අවබෝධ වීම නිසා අරහත්වයට පත්වෙනවා.

(ජේත්‍වා ඇසුපුලේදී හික්ෂුන් තිස් තමක්ස්තාය විදාළ ගාර්චාවකි.)

385.3. යස්ස පාරං අපාරං වා - පාරාපාරං න විෂ්ජති
විතද්දරං විසංයුත්තං - තමහං මැම බ්‍රාහ්මණං

යම් හික්ෂුවකට මෙතෙර නම් වූ ආධ්‍යාත්මික ආයතනත්, එතෙර නම් වූ බාහිර ආයතනත් යන මේ එතෙර මෙතෙර දෙකටම බැඳී ගිය කිසිවක් නැත්තම්, ඔහු කෙලෙස් පීඩා දුරු කළ කෙනෙක්. ඔහුවයි,

මම කියන්නේ සැබැම බාහ්මණයා කියලා.

(ජේත්වන ඇසපුවේදී විසවත මැර ඇත්තා ව්‍යාප ගාලීවකි.)

- 386.4. ක්‍රියා විරුද්ධමාසීනං - කතකිවවං අනාසවං
උත්තමත්ථං අනුප්පත්ථං
- තමහං බුෂ්ම බාහ්මණං

මහු දියාන වඩිනවා නම්, කෙලෙස් දුව්ලි
වලින් තොර නම්, වැඩිය යුතු නිවන් මග සම්පූර්ණ
කරලා නම්, ආසුව රහිත නම්, උත්තම අර්ථය වූ ඒ
අමා නිවනට පත්වෙලා නම්, මහුටය මම කියන්නේ
සැබැම බාහ්මණයා කියලා.

(ජේත්වන ඇසපුවේදී එකත්ත බ්‍රූත්තමයෙකු ඇත්තා ව්‍යාප
ගාලීවකි.)

- 387.5. දිවා තපති ආදිවෙශ් - රත්තිං ආහාති වන්දීමා
සන්නද්ධේය් බත්තියෝ තපති
- ක්‍රියා තපති බාහ්මණෝ
අථ සබැමහාරත්තිං - බුද්ධේය් තපති තේජසා

දිවාලටය හිරැ බලලන්නේ. රාත්‍රියටය සඳු
බලන්නේ. සේනාවන් සන්නද්ධ වෙලා, ආහරණ
වලින් සැරසුණාමයි රජු බලලන්නේ. දියාන

වඩනකාටයි සැබැඳු ම බාහ්මණයා බබලන්නේ. නමුත් දිවා රාත්‍රී හැමතිස්සෙම බුදු සමඟුන් තමයි තේජසින් බබලන්නේ.

(ජේනෑන ඇසුයුලේදී ආනන්ද තොරතු ඇත්‍යාය විදාහ ගාථාවකි.)

388.6. බාහිතපාපෝ'ති බාහ්මණෝ
සමවරියා සමණෝ'ති වුව්වති
පබ්බාජයත්තනෝ' මල්.
තස්මා පත්‍රිකෝ'ති වුව්වති

තම සිතින් පවි බැහැර කරපු තිසයි බාහ්මණයා කියන්නේ. ධරුමයේ හැසිරලා, යහපතේ යෙදෙන තිසයි, ගුමණයා කියන්නේ. තමන් තුළ තිබුණු කෙලෙස් දුරුකිරන තිසයි පැවිද්දා කියන්නේ.

389.7. න බාහ්මණස්ස පහරෙයා
නාස්ස මූණ්ද්‍යෙවිට බාහ්මණෝ'
දී බාහ්මණස්ස හන්තාරං
තතෝ' දී යස්ස මූණ්ද්‍යවති

අරහත් මුනිවරයා නම් වූ සැබැඳු ම බාහ්මණයාට පහර දෙන්ට තොඳ නැ. අරහත් බාහ්මණයා කෝපය පිටකිරන ස්වභාවයෙන් තොර කෙනෙක්. අරහත්

බාහ්මණයාට පහර දෙන කෙනාට නිත්දා වේවා!
අරහත් බාහ්මණයා ගැන කෝපය මතුකරන කෙනාටත්
නිත්දා වේවා!

(ජේත්වන ඇසුපුලේදී සර්යුත් මහ තේත්තුවන ඇත්තා විදාල
ගාල්චිකි.)

390.8. න බාහ්මණස්සේතදිකියුවේ සෙයෙයා
යදා නිස්සේදේ මනසේ පියේහි
යතෝ යතෝ හිංසමනෝ නිවත්තති
තතෝ තතෝ සම්මතිමේව දුක්ඛං

අරහත් බාහ්මණයා තුළ ඇති ඉවසීමේ ගුණය
පොඩි දෙයක් නොවේයි. කෝප වන පුද්ගලයා කෝප
සිත් ඇතිකර ගැනීමෙනුයි ප්‍රිති වෙන්නේ. අරහත්
හික්ෂුව ඔහුගේ ඒ හිංසාකාරී සිත වළක්වනවා. යම්
යම් කරුණකින් ඒ කෙෂ්ධ සිත් ඇති පුද්ගලයාගේ, ඒ
කෙෂ්ධ සිත වළක්වනවා නම්, ඒ කාරණයෙන් ඔහුට
ලැබෙන්නේ තියෙන දුකත් වැළකෙනවා.

(-නීති-)

391.9. යස්ස කායේන වාචාය
- මනසා නත්තී දුක්කතා
සංවුතා තීහි යානේහි - තමහං බැෂ්ම බාහ්මණං

යම් කෙනෙකුට කය, වචනය, මනස යන තිදෝරින් අකුසල් කිරීමක් තැත්තම්, ඔය තැන් තුනෙන්ම සංවර වෙලා නම් ඉත්තෙ, ඔහුට තමයි මම කියන්නේ සැබැම බාහ්මණය කියලා.
(ජේත්‍යාචාරි ඇසුරුවේදී මහ ප්‍රජාත්‍යා ගෞත්‍යා නික්‍රුත්‍යා ඇත්තා ව්‍යාපාරියා ගාර්වකි.)

392.10. යම්හා ධම්මං විජානෙයා

සම්මාසම්බුද්ධදේශීත්
සක්කවිවං තං නමස්සෙයා
අග්‍රහුත්තං'ව බාහ්මණෝ

සම්මා සම්බුද්ධ රජුන් විසින් මනාකොට වදාල ධර්මය තමන් ඉගෙන ගත්තෙ යම් කෙනෙකුගෙන් නම්, තමන්ට ධර්මය ඉගෙන්වූ ඒ ගුරුවරයාට ඔහු ඉතා හොඳින් වදිනවා. බාහ්මණයෙක් ගින්තට වදිනවා වගේ.

(ජේත්‍යාචාරි ඇසුරුවේ තොරතු ඇත්තා ව්‍යාපාරියා ගාර්වකි.)

393.11. න ජටාහි න ගොත්තේන

න ජච්ච්චා හෝති බාහ්මණෝ
යමිහි සවිවක්ද්ව ධම්මෝ ව
සෝ සුවී සෝ'ව බාහ්මණෝ

ජටා බැන්ද කියලවත්, ගෝතුය නිසාවත්, ඉපදිණ ජාතිය නිසාවත්, බාහ්මණයෙක් වෙන්නේ නෑ. යමෙක් තුළ ආරය සත්‍යතාත්, ධර්මයත්, පිරිසිදු ජීවිතයෙක් තියෙනවා නම්, ඔහු තමයි සැබැඳුම බාහ්මණයා.

(ජේනවා ඇසුපුලේදී එව්ල බුෂ්ථලනයෙක් ඇත්තාය විදාහ ගාථාවකි.)

394.12. කිං තේ ජටාහි දුම්මෙධ - කිං තේ අජ්නසාටියා අඩහන්තරං තේ ගහණං - බාහිරං පරිමජ්ජසි

අයුෂාන තැනැත්ත, ඔය ජටා බැඳගෙන ඇති පලේ මොකක්ද? ඔය අදුන් දිවි සමෙන් ඇති පලේ කුමක්ද? තමන්ගේ ජීවිතේ ඇතුළේ කෙලෙස් පිරිලා තියෙදීදී බාහිර දේමයි ඔපදුමන්නේ.

(විජාලා මහනුවත්දී කුහක බුෂ්ථලනයෙකු ඇත්තාය විදාහ ගාථාවකි.)

395.13. පංසුකුලධරං ජන්තුං - කිසං ධමනිසන්ත්‍රිතං ඒකං වනස්මිං ක්‍රියන්තං - තමහං බැඳීම් බාහ්මණං

සෞඛ්‍යනින් ගත්ත රෙදි වලින් මහපු සිවුරු තමයි පොරවාගෙන ඉත්තෙනැ. ගීරයත් හරිම කෙටුවුයි. නහර වැල් ඉලිජ්පිලා තියෙනවා. පුදෙකලාවම වනයේ

අත්‍යුලට ගිහින් භාවනා කරනවා. මං බ්‍රාහ්මණයා කියල කියන්නේ අන්ත ඒ පුද්ගලයාටයි.

(ගියුණු එවැනි කිසාගෝන්ම් තික්කුණිය ඇත්තායා විදාල ගාර්චුවකි.)

396.14. න වාහං බ්‍රාහ්මණං බැමි

- යෝගීපං මත්තිසම්භවං
- හෝවාදී නාම සෝ හෝති
- සවේ හෝති සකික්ද්වනේ
- අකික්ද්වනං අනාදානං
- තමහං බැමි බ්‍රාහ්මණං

බැමිණීයකගේ කුසේ වැඩිලා, ඒ මවි කුසින් බිඟි වූ පමණින් ඔහුට මම බ්‍රාහ්මණයා කියන්නේ නැ. ‘හවත’ ‘හවත’ කිය කියාට මහු කෙලෙස් සහිත කෙනෙක්. ‘හවත’ කියන්නේ නමට විතරයි. යමෙක් තුළ කෙලෙස් නැත්ත්තම්, උපාදාන නැත්ත්තම්, බ්‍රාහ්මණයා කිවයුත්තේ ඔහුට යි.

(සැවැන් තුවදී බ්‍රාහ්මණයා දෙදෙනෙකු ඇත්තායා විදාල ගාර්චුවකි.)

397.15. සබ්බසංයෝජනං ජේත්වා

- යෝ වේ න පරිතස්සති

සංගාතිගං විසක්කුත්ත්තා

- තමහං ලුළුම් බාහ්මණය

යම් කෙනෙක් සියලු බන්ධන සිදලා, තැනි ගැනීමක් තැකුව ඉන්නවා නම්, කෙලෙස් ඉක්මවා ගිය, කෙලෙස් සමග එක් නොවුණ ඒ නිකෙලෙස් තැනැත්තාටයි මං බාහ්මණයා කියන්නේ.

(ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ සිවුච්‍රායා ඇභ්‍යා ව්‍යාපෘතියා ගාර්ඩ්‍යාවන්)

398.16. ජේත්වා නද්දීං වරත්තක් ව

- සන්දාමං සහනුක්කමං

උක්බිත්තපලිසං බුද්ධං

- තමහං ලුළුම් බාහ්මණය

තෙරුයා නම් වූ ලණුව කපලා දාලා තෘප්ත්ණාව නම් වූ දුඩී රහුණත් කපලා දාලා, මිත්‍යා දෘශ්ම්‍ර නම් වූ මහා දම්වැලත් සිදලා දාලා, අවිද්‍යාව නම් වූ දොර අගුළත් කඩලා දාලා ආර්ය සත්‍ය අවබෝධ කළ මුනිවරයාටයි මං බාහ්මණයා කියන්නේ.

(ජ්‍යෙෂ්ඨ ඇසුපුල්වී බෙමුණ්න දෙදෙනෙකු ඇභ්‍යා ව්‍යාපෘතියා ගාර්ඩ්‍යාවන්)

399.17. අක්කේත්සං වධබන්ධං ව

- අදුවියෝ යෝ තිතික්බති

බන්තිබලං බලාත්තිකං - තමහං බැංම් බාහ්මණං

බාහිර උදවිය ආකෘත්ත කරදීදිත්, කායික වධබන්ධන කරදීදිත් ඒ කිසි දේකට කිපෙන්නේ නැතුව, ඉවසනවා නම්, ඉවසීම ම බලය කරගෙන ඉන්න, අරහත් මුත්‍රිවරයාටයි මම බාහ්මණයා කියන්නේ.

(වේත්‍රිවාසයේ ඇක්කොසක භාර්දවාර් බ්‍රූජ්වණයා ඇත්‍යා වැඳාල ගාර්ඩ්‍රික්.)

400.18. ඇක්කොධනං වතවන්තං

- සිලවන්තං අනුස්සුතං

දන්තං අන්තිමසාරීරං - තමහං බැංම් බාහ්මණං

මහුට කේත්ති යන්නේ නැ. වත පිළිවෙතිනුත් යුත්තයි. සිල සම්පන්නයි. තණ්ඩාවෙනුත් තොරයි. ඉන්දිය දමනයෙන් යුත්තයි. අන්තිම සිරුර තමයි දරාගෙන ඉන්නේ. අන්න ඒ රහත් මුත්‍රිවරයාටයි ම. බාහ්මණයා කියන්නේ.

(වේත්‍රිවාසයේ සර්යුත් තොරත් ඇත්‍යා වැඳාල ගාර්ඩ්‍රික්.)

401.19. වාරි පොක්බරපත්තේ'ව

- ආරග්ගේරිව සාසපෝ'

යෝ න ලිජ්පති කාමේසු
- තමහං බැංම බාහ්මණී

නෙවුම් කොළයක නොරැදෙන වතුර බිංදුවක් වගේ, ඉදිකටු තුබේ කෙළවර නොපිහිටන අඛ ඇටයක් වගේ, යම් කෙනෙක් කාමයන් තුළ පිහිටන්නේ තැත්තම්, ඒ තැනැත්තාටයි මම සැබැං බාහ්මණයා කියන්නේ.

(ජ්‍යෙෂ්ඨ ඇසුපුලේදී උප්පලුවන්නා හික්ෂණිය ඇත්තා වඳා ගාලීවකි.)

402.20. යෝ දුක්ඛබස්ස පත්‍රානාති

- ඉදිව බයමන්තනේ
පන්නහාරං විසංගුත්තං
- තමහං බැංම බාහ්මණී

යම් කෙනෙක් තමන්ගේ මේ සසර දුක, මේ ජීවිතය තුළදීම අවසන් වන බව දන්නවා නම්, කෙලෙස් බර විසි කරපු කෙලෙසුන් හා එක් නොවුණ අන්ත ඒ අරහත් හික්ෂුවටයි මම බාහ්මණයා කියන්නේ.

(සුච්චන නුවසදී එක්නා බාහ්මණයා ඇත්තා වඳා ගාලීවකි.)

403.21. ගම්හීරපක්දීක්දී මෙධාවිං

- මග්ගාමග්ගස්ස කෝට්ටිං
- ලත්තමත්ථා අනුප්පත්තා
- තමහං බැංම බාහ්මණා

ඒ කෙනාට ගැහුරු ප්‍රයාවක් කියෙනවා. හරිම බුද්ධිමත්. මග නොමග තෝරාගන්ටත් හරිම දක්ෂයි. ජීවිතයක ලැබිය යුතු උතුමම අර්ථය වන අරහත්වයටත් පත්වෙලයි ඉන්නේ. අන්න ඒ පුද්ගලයාටයි මම බාහ්මණයා කියන්නේ.

(ගියුකුලු ත්වරිත් බේං තික්කුතිය ඇත්තාය විදාහ ගාථාවකි.)

404.22. අසංසටියං ගහටයේහි - අනාගාරේහි වුහයං

- අනෝකසාරිං අප්පිටිවිං
- තමහං බැංම බාහ්මණා

ගහි පැවිදි කා සමගවත් ඔහු තුළ කිසි බැඳීමක් නැ. ඔහු තෘප්තා රහිතවයි ඉන්නේ. අල්පේටිවිං. අන්න ඒ පුද්ගලයාටයි මම බාහ්මණයා කියන්නේ.

(ජේතාවන අයුරුවේ ප්‍රතිචාරතිස්ස තොරතු ඇත්තාය විදාහ ගාථාවකි.)

405.23. නිධාය දැන්චිං හුතේසු

- තස්සු එළවරේසු ව
යෝ න හන්ති න සාතේති
- තමහං බැමි බාහ්මණා.

තැති ගන්න, තැති නොගන්න, සියලු
සත්වයන් කෙරෙහි කරුණාවෙන් දඩු මූගුරු අත්හැරපු,
තමනුත් සතුන් නොමරණ, අනුන් ලවාත් නොමරවන,
ලේ තැනැත්තාටයි මම බුහ්මණයා කියන්නේ.

(ඇටුවන් තුවත් එකත්තා හික්දුවක ඇභ්‍යා වදාල ගාර්ථාවකි.)

406.24. අවිරැද්ධං විරැද්ධේධිසු

- අත්තදණ්ඩේසිසු නිබුත්තං
සාදානේසු අතාදානං - තමහං බැමි බාහ්මණා.

විරැද්ධ වෙන ස්වභාවයෙන් යුතු මහජනයා
සමග කා සමගවත් විරැද්ධ නොවී, දඩු මූගුරු ගත්
මහජනයා අතර, නිවී ගිය සිත් ඇති, බැඳුණු සිත් ඇති
මහජනයා අතර නොබැඳුණු සිතින් යුතු ඒ රහත්
හික්ෂුවටයි මම බුහ්මණයා කියන්නේ.

(ජේත්වන ඇසුරුවේ සාමණ්‍රා ගත් නමක ඇභ්‍යා වදාල
ගාර්ථාවකි.)

407.25. යස්ස රාගේ ව දෝසේ ව
 - මානෝ මක්බෝ ව පාතිතෝ
 සාසපෝ රිව ආරග්ග - තමහං ලැම් බාහ්මණං

රාගයත්, ද්වේෂයත්, මානයත්, ගුණමත් මත්,
 හිදිකටු තුඩි අග තොරදී වැමෙන අඛ ඇටයක් වගේ,
 යම් කෙනෙකුගේ සිතින් බැහැර වුණා නම්, ඒ රහත්
 මුනිවරයාටයි මම බාහ්මණයා කියන්නේ.

(ලේඛනයේ මුද්‍රා තොරදී ඇත්තා ඇත්තා වැඩා ගැනීම්.)

408.26. අකක්කසං වික්ද්‍යුපනිං
 - ගිරං සච්ච්‍රං උදිරයේ
 යාය නාහිසරේ කක්ද්වී
 - තමහං ලැම් බාහ්මණං

කරකු වවන කියන්නේ තැත්තම්, දෙලොව
 දියුණුව සලසන, මිහිර වූ යහපත් වූ සත්‍ය වවන
 කියනවා නම්, කිසි කෙනෙක්ව කෝප ගන්වන්නේ
 තැත්තම්, අන්න ඒ රහත් හික්ෂුවටයි මම බාහ්මණයා
 කියන්නේ.

(පේනාන ඇසුපුරේදී පිළිනැවුම්ප තොරදී ඇත්තා වැඩා ගැනීම්.)

409.27. යෝ'ධ දිසං ව රස්සං වා

- අණුව පුලුව සුහාසුහාව
ලොකේ අදින්න නාදියති
- තමහං බැමී බාහ්මණං.

යම් කෙනෙක් ලොකේ ඇති දිග හෝ, කෙටි
හෝ, කුඩා හෝ, ලොකු හෝ ලස්සන හෝ, කැත
හෝ, නුදුන් දෙයක් තොගනී නම්, අන්න ඒ රහත්
මුතිවරයාටයි මං බාහ්මණයා කියන්නේ.

(ජේනවා ඇසුපුලේදී එකත්තා තික්ෂුවක් ඇත්තාය වදාලු ගාලීවකි.)

410.28. ආසා යස්ස න විජ්ජන්ති

- අස්මේ ලොකෝ පරමිති ව
නිරාසයෝ විසංයුත්තං
- තමහං බැමී බාහ්මණං

යමෙක් තුළ මෙලොව ගැනවත්, පරලොව
ගැනවත් ආසාවක් තැත්තම්, ආගා රහිත නම්,
කෙලෙසුන්ගෙන් තොර නම්, ඒ රහත් හික්ෂුවටයි
පුද්ගලයාටයි මම බාහ්මණයා කියන්නේ.

(ජේනවා ඇසුපුලේදී සර්ථිත තොරත් ඇත්තාය වදාලු ගාලීවකි.)

411.29. යස්සාලයා න විජ්ජන්ති

- අක්ක්දාය අකලීංකලී
- අමතෙක්ගධං අනුප්පත්තං.
- තමහං ලුළුම් බාහ්මණං.

යමෙක් තුළ තැංශ්‍යාව තැත්තම්, සැකයෙන් තොර නම්, ඒ අමා නිවනටත් පත්වෙලා නම් ඉත්තෙන්, අන්ත ඒ රහත් හික්ෂුවටයි මම බාහ්මණයා කියන්නේ.

(ජ්‍යෙෂ්ඨ ඇසුපුලේදී මූගලුන් තෙතැන් ඇත්‍යාය විදාහ ගාථාවකි.)

412.30. යෝ'ධ ප්‍රක්ක්දක්ක් ව පාපං ව

- උහෝ සංගං උපවිචා
- අසෝකං විරතං සුද්ධං.
- තමහං ලුළුම් බාහ්මණං.

යමෙක් මේ ජීවිතය තුළදීම පිනත් පවත් කියන දෙකම ප්‍රහාණය කළා නම්, ඔහු ගෝක රහිත කෙනෙක්. නිකෙලෙස් කෙනෙක්. පිරිසිදු කෙනෙක්. ඒ රහත් මුනිවරයාටයි මම බාහ්මණයා කියන්නේ.

(ජ්‍යෙෂ්ඨ ඇසුපුලේදී ග්‍යෙන තෙතැන් ඇත්‍යාය විදාහ ගාථාවකි.)

413.31. වන්දං'ව විමලං සුද්ධං - විප්පසන්නමනාවිලං නන්දීහවපරික්වීණං - තමහං ලුළුම් බාහ්මණං

බහු ප්‍රත්සඳක් වගේ නිරමලයි. පිරිසිදුයි. අතිරියින්ම ප්‍රසන්නයි. කැළඹිලි තැ. හව තෘප්තාව තැතිකරලයි ඉන්නේ. අන්න ඒ රහත් හික්ෂුවටයි මම බාහ්මණයා කියන්නේ.

(ජේත්වන ඇසුපුෂේරී එන්ද්‍රාන ඇත්තාය වැඳාගැනීම් ගාර්ඩ් ප්‍රාථමිකි.)

414.32. යෝ ඉමං පළිපලිං දුර්ග

- සංසාරං මෝහමව්වගා

තිණ්ණෝ පාරගතෝ සායායි

- අනේන්ජෝ අකථිංකලී

අනුපාදාය නිබ්බූතෝ

- තමහං බුෂ්මී බාහ්මණං

යමෙක් මේ කෙලෙස් මධ්‍යවරෙන් යුත්ත දුෂ්කර ගමනින් එතෙර වුණා නම්, මායා - මෝහ ඇති සංසාරය ඉක්මවා ගියා නම්, බහු එතෙර වුණ කෙනෙක් පරතෙරට ගිය කෙනෙක්. ද්‍රාන වඩා කෙනෙක්. නිකෙලෙස් කෙනෙක්. සැක රහිත කෙනෙක්. කිසිවකට තොබැඳී නිවී ගිය කෙනෙක්. අන්න ඒ රහත් මුත්‍රිවරයාටයි මම බාහ්මණයා කියන්නේ.

(කුණ්ඩිඛාන වනයේදී සිවලී තොරතු ඇත්තාය වැඳාගැනීම් ගාර්ඩ් ප්‍රාථමිකි.)

415.23. යෝධ කාමේ පහාත්වාන

- අනගාරෝ පරිබලතේ
- කාමහවපරික්වීණ.
- තමහං බැංම බාහ්මණ.

යම් කෙනෙක් කාමයෙන් අත්හැරලා,
අනගාරික ගාසනේ පැවිදි වෙලා, කාම තණ්හා, භව
තණ්හා ආදිය නැති කළා නම්, අන්න ඒ රහත්
මුතිවරයාටයි මම බාහ්මණයා කියන්නේ.

(පේන්වන ඇසුයුත්වේ සුන්දු සුන්දු තොරතු ඇත්‍යාය වදාල
ගාථාවකි.)

416.34. යෝධ තණ්හං පහත්වාන

- අනගාරෝ පරිබලතේ
- තණ්හාහවපරික්වීණ.
- තමහං බැංම බාහ්මණ.

යම් කෙනෙක් කාමයන් කෙරෙහි ඇති
තණ්හාව අත්හැරලා දාලා, අනගාරික ගාසනේ පැවිදි
වෙලා, භව තං්ංණාව ප්‍රහාරය කළා නම්, ඒ රහත්
මුතිවරයාටයි මම බාහ්මණයා කියන්නේ.

(වේශ්වනයේ පේන්තිය තොරතු ඇත්‍යාය වදාල ගාථාවකි.)

417.35. හිත්වා මානුසකෂ යෝග්

- දිඩිලං යෝග් උපවිචා

සබැඩයෝගවිසංයුත්තා

- තමහං බුමී බාහ්මණා

යමෙක් මිනිස් ලොව බැඳීම අත්හැරලා,
දෙවිලොවට ඇති බැඳීමත් ඉක්මවා ගියා නම්, හැම
කෙකෙස් බැඳීමෙන්ම වෙන් වුණා නම්, අන්ත ඒ
රහත් මුනිවරයාටයි මම බාහ්මණයා කියන්නේ.

(වේළුඩා එකත්තා ආක්ෂ්වක ඇභ්‍යා වදාළ ගාථාවකි.)

418.36. හිත්වා රතිං ව අරතිං ව - සිතිහුතා නිරුපයි

සබැඩලෝකාභිභා විරා

- තමහං බුමී බාහ්මණා

කාමයට ඇති ඇල්මත් අත්හැරලා, භාවනාවේ
නොඇලෙන ගතියත් අත්හැරලා, සිසිල් වෙලා,
නිකෙකෙස් වුණා නම්, හැම ලෝකයක්ම මරුධනය
කරපු ඒ විරියවන්ත රහත් මුනිවරයාටයි මම බාහ්මණයා
කියන්නේ.

(වේළුඩා එකත්තා ආක්ෂ්වක ඇභ්‍යා වදාළ ගාථාවකි.)

419.37. වුතිං යෝ'වේදි සත්තානා

- උප්පත්තිං ව සබැංසෝ
අසත්තං සුගතං බුද්ධං - තමහං බැම්බුහ්මණං

යම් කෙනෙක් සත්වයන්ගේ වුතියත්, උපතත්,
සියලු ආකාරයෙන්ම අවබෝධ කළා නම්, කිසි හටයක
සිත ඇලෙන්නේ නැත්තම්, සුන්දර නිවන් මග ගමන්
කළා නම්, ආර්ය සත්‍ය අවබෝධ කළා නම්, අන්ත ඒ
රහත් මුතිවරයාටයි මම බුහ්මණයා කියන්නේ.

(වේෛච්චයේ වංගිජ තොරතු ඇත්‍යාය වැළැඳුවකි.)

420.38. යස්ස ගතිං න ජානත්ති

- දේවා ගන්ධබ්‍රමානුසා
බේණාසවං අරහන්තං - තමහං බැම්බුහ්මණං

යම් කෙනෙක් ගිය මග දෙවියන්ටටත්,
මිනිසුන්ටටත්, ගාන්ධර්වයන්ටටත්, දූනගත්තට බැරි
නම්, ආසුව රහිත වූ ඒ රහතන් වහන්සේටයි මම
බුහ්මණයා කියන්නේ.

(-ඡ්‍යෙ-)

421.39. යස්ස පුරේ ව පච්චා ව

- මඟ්සේ ව තත්ථී කිස්ෂ්වනා
අකික්ද්වනං අනාදානං

- තමහං බුම්ම බාහ්මණී

යමෙකුට අතිතය ගැන හෝ, අනාගතය ගැන හෝ වර්තමානය ගැන හෝ කිසි ක්ලේඥයක් නැත්තම්, ඒ තැනැත්තා නිකෙලෙස් කෙනෙක්. උපාදාන රහිත කෙනෙක්. මම ඒ රහතන් වහන්සේටයි බාහ්මණයා කියන්නේ.

(වේශ්වනයේ දී ධම්මුන්නා තික්ෂ්‍යා ඇත්‍යාය වැඳාගැනීම්)

422.40. උසහං පවරං වීරං - මහේසිං විජ්‍යතාවිනා

අනේත් නහාතකං බුද්ධං

- තමහං බුම්ම බාහ්මණී

මහු ආජානීය වෘෂ්ඨයෙක් වගේ උතුම් කෙනෙක්. වීරියවන්ත කෙනෙක්. මහා ඉසිවරයෙක්. මර සෙනාග පරද්වා ජයගත් කෙනෙක්. නිකෙලෙස් කෙනෙක්. කෙලෙස් සෝදාහල කෙනෙක්. ආරය සතාය අවබෝධ කළ කෙනෙක්. අන්න ඒ රහත් මුතිදුටයි මම බාහ්මණයා කියන්නේ.

(ජේතාවන ඇසුපුල්වේ අංගුල්මාල තොරෑන ඇත්‍යාය වැඳාගැනීම්)

423.41. ප්‍රබ්‍රේනිවාසං යෝ'වේදී

- සග්ගාපායං ව පස්සති

අලෝස් ජාතිකබයෙන් පත්තේ

- අහිස්ක්‍රාවෝසිතේ මුති

සබෑබවෝසිතවෝසානා

- තමහං බැමි බාහ්මණා

යම් කෙනෙක් තමන් ගත කළ පෙර ජ්‍යෙෂ්ඨ
ගැන අවබෝධ කළා නම්, ස්වර්ගයත්, අපායත් දිවැසින්
දැකිනවා නම්, ඒ වගේම ඉපදීම නැති කරලා
අරහත්වයටත් පත්වුණා නම්, ඒ සුවිශේෂ ක්‍රාණ
ලබාගත්තු ඔහු මුතිවරයෙක්. සියලු කෙලෙස් නසා,
නිවන් මග සම්පූර්ණ කරගත්තු කෙනෙක්. අන්න ඒ
රහත් මුතිවරයාටයි මම බාහ්මණයා කියන්නේ.

(සැමැති නුවත දේවිංගික බාහ්මණයා ඇත්තාය වදාළ ගාර්යකි.)

සාදු! සාදු!! සාදු!!!

බාහ්මණයා ගැන වදාළ කොටස නිමා විය.

(බාහ්මණ වග්ගය නිමා විය.)

- මෙතෙකින් ධම්මපදය සමාජේ යි. -



කිරිඛිත්ගොඩ සූත්‍රානානදු මේ

ධම්ම තද්‍ය

ධම්ම පදුයේ අභ්‍යුපත් වන්නේ "ගාරා" නම් වූ ගාස්තා ගාසනයයි. එම ගාරා සංඛ්‍යාව හාරයිය විසින් තුනකි. මේ උතුම් ගාරාවන් ගාස්තා ගාසනය නම්න් හඳුන්වන්නේ මේ තුළ පටහින සුවිශේෂී ගුණයක් නිසාය. විනම් මේ උතුම් ගාරාවන් ගේ අරුත් අවබෝධ කර ගෙන ඒ අනුව පිටිත සකසා ගත නොත් ඒ ශ්‍රාවකයාහට මේ සංසාර දුකින් අත් මිදී ඒ අමා නිව්න සාක්ෂාත් කුල හැකිය.

ISBN 955 - 551 - 348 - 1



දායාච්‍රාම ජයෙනොයි සහ සමාගම